

පළමුවන තරිවිශේදය

ආබාධිත තත්ත්වය



I. හඳුන්වීම


I.I ආබාධිත තත්ත්ව

ਆබාධිත තත්ත්ව පිළිබඳ සිංහල හාජාවේ නිර්චිත ඇතැම් වට පැහැදිලි අර්ථයන් ලබා දීමට අපහසු වන අවස්ථා ඇති බැවින් නොයෙකුත් අවස්ථාවල එම වචන මගින් එහි නියම අර්ථය පැහැදිලිව පිළිබඳ නො වන අවස්ථා ඇත. මේ නිසා මේ පිළිබඳව ජාත්‍යන්තරව හාවිත කරන වචනවල තේරුම ලිඛිල් බසින් ප්‍රකාශ කිරීම වඩාත් උචිත යැයි කළේපනා කරන්නෙමු.

ਆබාධිත තත්ත්වය යන වචන සඳහා ඉතා පූළුල් අදහසක් ජාත්‍යන්තරව ලබා දී ඇත. මෙය ආබාධ තත්ත්ව පිළිබඳව හා කාර්යමය හැකියාවන් පිළිබඳව ජාත්‍යන්තර වර්ගීකරණය මගින් (ICF-WHO-2001) වඩාත් ගැනුම් සලකා බලා එය ප්‍රාදේශීලික ම වෙළදුමය ගැටළුවක් පමණක් ම නොව ඊට අමතරව වෙනත් ගැටළු ද බලපාන බව විස්තරය්මක්ව දක්වා ඇත.

ඒ අනුව 1 වන රුප සටහන මගින් එය පැහැදිලි කරනු ඇත.

සෞඛ්‍ය තත්ත්වය
(රෝගී තත්ත්ව සහ අනතුරු)



එම රුප සටහනට අනුව ආබාධිත තත්ත්වයට ප්‍රධාන කරුණු 02ක් ප්‍රධාන වශයෙන් බලපානු ඇත. එනම්,

1. ක්‍රියාකාරකම් සීමා වීම
2. සහභාගීත්වය සඳහා ඇති බාධක

ක්‍රියාකාරකම් සීමාවීම සඳහා ද ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් බලපාන බව පෙන්වා දී ඇත.

1. පාරිසාරික සාධක (ප්‍රවේශ පහසුකම්, මිනිසා විසින් නිර්මාණය කරන ලද හොඨික පරිසරය)
2. පුද්ගල සාධක (වයස, වෙනත් රෝගාබාධ, ආකළුප)

මෙයින් අදහස් වන්නේ පාරිසාරික සාධක මෙනම පුද්ගල සාධක මගින් ද ආබාධිත තත්ත්වයේ ප්‍රහැන්වයට බලපැමි ඇති කරන බවයි.

“අභාධ ඇති කැනැත්තෙකු යන්නෙන් සහජයෙන් ම ඇති වූ හෝ එසේ තොටී ගාරීරික හෝ මානසික හැකියාවන්හි යම් උගතාවයක ප්‍රතිඵලයක් වශයෙන් ජ්‍වතයේ අවශ්‍යතාවන් මුළුමතින් ම හෝ කොටස් වශයෙන් හෝ තමා විසින් ම තමා සඳහා ම ඉටු කර ගැනීමට තොගැකි කැනැත්තෙකු” අදහස් වේ.

මෙය ව්‍යක්ති ආබාධ සහිත බවේ මෙවදුමය හා සම්පූර්ණ - ආර්ථික අංශයන් ඇතුළත් වන්නා වූ සාධාරණ වශයෙන් පුළුල් වූ විග්‍රහයකි.

ଲେଖକ ।

ප්‍රදේශලයාට අධික රුධිර පිඩනය ඇත (සොංබන ගැටලු - Health Condition)



මෙම නිසා මොළයේ සියලුම රැකිර නාලයක් පූජාරා ගොස් සමහර සෙසල විනාශ වේ.
(දානත්වය - Functional and Structural Changes)

**කිරීමේ එක් පැන්තක වලුන හැකියාව අඩංගුව එහා මෙහා යාම සිමා වෙසි / නැති වෙසි.
(කටයුතු සිමා වීම - Activity Limitation)**

**පුද්ගලයාට සූපුරුදු ලෙස රැකියාවට යාමට නොහැකි වෙයි
(සහභාගිත්වයට බාධා වීම - Participation Restrictions)**

පුද්ගලයාට ආබාධීතනාවයක් ඇත

මෙකි කරුණු සියලුම සැලකිල්ලට ගනීමින් ආබාධ සහිත පුද්ගලයා යන්න මෙසේ හැඳින්විය හැකිය. එනම්.

“කිසියම් පුද්ගලයෙකුගේ පිට විද්‍යාත්මක පිහිටිමේ වෙනස්වීමක්, පාර්සරක හෝ පුද්ගල සාධකයන් පදනම් කරගනිමන් විනි පුද්ගලයාගේ විද්‍යාත්මක ක්‍රියාකාරකම හා සහභාගිත්ව අවස්ථා ගාර්රකව හෝ මානසිකව සීමාවීම හෝ සමපූර්ණයන් නොහැකි තාන්ත්‍රවයකදී ඕනෑම ආධාර සහිත තාන්ත්‍රවයට පත් වූ අයෙකු දේ සඳහා නිය හැකිය.”

1.2 වචනාර්ථය :

උගතාවය	: ගේරයේ ව්‍යුහයේ කිසියම් වෙනස්වීමක් හෝ ක්‍රියාකාරිත්වය අඩාල වීම හෝ දුර්වල වීම.
ක්‍රියාකාරකම් / කටයුතු	: පුද්ගලයන් සිදු කරන සියලු දේ
කටයුතු සීමා වීම	: පුද්ගලයා දෙදේක්ව කටයුතු කිරීමේ දී ඇතිවන අපහසුතාවය
සහභාගිත්වය	: පුද්ගල හා සමාජයේ කටයුතුවලට දායකවීම
සහභාගිත්වයට බාධා ඇතිවීම	: ජීවිතයේ විවිධ අවස්ථාවන්ට සක්‍රියව සම්බන්ධවීමේ අපහසුතාවය.

1.3 ප්‍රත්‍රිත්වාපනය හා ආබාධිතතාවය පිළිබඳ ප්‍රජාව තුළ ඇති ආකල්ප

- * ආබාධ සහිත පුද්ගලයෙකු පිළිබඳ එම පුද්ගලයා පවුල හා ප්‍රජාව තුළ පවතින, අයහපත් ආකල්ප ඒ හා බැඳෙන මිරූ මත ඔවුන් සංවර්ධනයට අප මූහුණ පා සිටින විශේෂ අභියෝගයක් ලෙස දැකින්නේමු.
- * ආබාධ සහිත පුද්ගලයෙකුට “කිසිවක් කළ නොහැකි යැයි” ද, ඔවුන්ට සැම දේම කර ගැනීමට “උපකාර විය යුතු යැයි” ද යනුවෙන් පුද්ගලයා, පවුල, ප්‍රජාව තුළ අදවත් මූල් බැසගත් මතයකි.
- * මෙවන් පුද්ගලයින් බහිවන්නේ පුරුවේ කරුමයකට, පුරුවේ පවකට, අපලයකට මෙන් ම විවිධ බලවේගයන්ගේ කැමැත්තට යැයි සිතන වැඩි පිරිසක් අදවත් ඇතුළු.
- * එම හේතු නිසා පුද්ගලයාට කළ හැකි දේ කිරීමට, කිව හැකි දේ කිමට, යා හැකි දුර යාමට තම කණ්ඩායම ප්‍රජාව තුළ ගැවසීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් ඇහිරි තිබේ.
- * ප්‍රජාව මෙවැනි තැනැත්තෙකු උදෑසන දැකීම ද්‍රව්‍ය ම “අසුබ ද්‍රව්‍යක් වන බවත්, එවැනි දරුවෙකු පාසල් යාම, දරුවාට නො ගැළපෙන බවත් එම පවුල් වලින් ආවාහ / විවාහ කර ගැනීම නො ගැළපෙන දෙයක් බවත් විශ්වාස කිරීම, තවත් අඹුහදායී තත්ත්වයකි.
- * එපමණක් නොව ආබාධ සහිත පුද්ගලයා තම අසල්වැසියෙකු, දරුවෙකු, පුරුවැසියෙකු හා පුද්ගලයෙකු ලෙස නො සලකන බොහෝ දෙනා විසින් ආබාධ සහිත පුද්ගලයාට ලැබිය යුතු අවස්ථා, ඉඩ ප්‍රස්ථා ව්‍යුහක්වනු ලබයි.
- * එසේ ම ඉහත මිරූ මත නිසා රජයෙන් ලැබෙන ආධාරයක් ඉල්ලීම, රකවරණ මධ්‍යස්ථාන ඉල්ලීම පමණක් නොව පුද්ගලයා පවුලෙන් වෙන් කිරීම මෙන් ම කොන් කිරීම ද බලාපොරොත්තු වේ. මේවා පුද්ගල සංවර්ධනයට, එම පුද්ගලයා විසින් හෝ පවුල් විසින් හෝ ප්‍රජාව විසින් හෝ කරනු ලබන බාධාවන් ලෙස හඳුන්වා දීමට ප්‍රශ්නවන.
- * මෙසේ යැපුම් මානසිකත්වයෙන් පසුවන එවත් පුද්ගලයෙකුට උදෑව් උපකාර කරන්නන් එසේ උදෑව් කරන්නේ පුරුණ කටයුත්තක් ලෙස සලකාය. එය පුද්ගලයාගේ ප්‍රතරුත්ථාපනයට පවුල ගොඩනැංවීමට කරන්නා වූ යුතුකමක් වගකීමක් සේ සලකා නො වේ.
- * මේ අනුව පුද්ගලයාගේ, පවුලේ, ප්‍රජාවේ පවතින මිරූ මත හා සමාජයේ මූල් බැස ගත් අයහපත් ආකල්ප ද ප්‍රධාන සමාජ බාධාවන් ලෙස අඩි දැකින්නේමු.

දෙවන ජර්විපේදය

ආබාධීන තත්ත්ව පිළිබඳ
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති



2.1 ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය

ආබාධිත බව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සමාජ යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් ආබාධ ඇති තැනැත්තන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සිදු කරයි. ඔවුන්ට සාමාන්‍ය පුරවැසියන් මෙන් සුරුණ සහ තාල්තිමන් ජීවිතයක් ගත කිරීමේ සහ සිය දැනුම අත්දැකීම් සහ සුවිශේෂී නිපුණතා සහ හැකියාවන් ජාතික සංවර්ධනය සඳහා දායක කිරීමේ ඉඩ ප්‍රස්ථා ලැබේනු ඇත.

2.2 ප්‍රතිපත්ති මූලධර්ම



2.3 ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් සාධාරණත්වය

නීතිය පසිඳුම් සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රක්වරණය දී, සර්ව සාධාරණ විය යුත්තේ ය.
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාව)

2.4 ප්‍රජාතන්ත්‍රාධි අයිතියක් වශයෙන් අන්තර්කරණය

එක්සත් ජාතින්ගේ ජනතාව වන අපි, මූලික මිනිස් අයිතිවාසිකම් කෙරෙහි, මිනිසාගේ අහිමානයේ සහ වටිනාකම් කෙරෙහි ද කාන්තාවන්ගේ සමාන අයිතිවාසිකම් කෙරෙහි ද විශ්වාසය යළි තහවුරු කරන්නෙමු.
(එක්සත් ජාතින්ගේ ප්‍රජාත්‍රීය 1945 ජ්‍යුනි මස 26 වන දින)

2.5 රජයේ වගකීම

තම රටේ පොදු සේවාවන්වලට ප්‍රවේශය ලැබේම සඳහා සෑම පුද්ගලයෙකුට ම අයිතිය ඇත්තේ ය.
(මානව හිමිකම් පිළිබඳ විශ්වාසිය 1948 දෙසැම්බර් මස 10)

2.6 ආබාධ අභින්‍යතාන්ත්‍රික ඔවුන්ගේ සංවිධාන සහ දෙමාපිය සංවිධාන බලගැනීම්.

සිය සිවිල් දේශපාලනික, ආර්ථික, සමාජ හා සාංස්කෘතික අයිතිවාසිකම් කෙරෙහි බලපාන්තා වූ සියලු ක්‍රියාමාර්ගයන් සැලසුම් කිරීමේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී ආබාධ ඇති තැනැත්තන් සහ ඔවුන්ගේ දෙමාපියන්, රක්වල්කරුවන්, බලපැමි කරන්නන් සහ සංවිධාන, රාජ්‍යයන් සමග ක්‍රියාකාරී හවුල්කරුවන් විය යුතු බව යළි තහවුරු කිරීම.

2.7 සිව්ල් සමාජයේ සහනාගිත්වය

සියලුදෙන තිදහස්ව උපත ලබන අතර අභිමානය හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාන වෙති.

2.8. මෙහෙයුම් නිර්ණායකය


අප කුමන අංශයක සේවය කළත්, ආබාධ ඇති තැනැත්තන් හට සාධාරණ හා යුක්තිගරුක සමාජයක් කළ ජීවත්වීමට හැකියාව ලබාදීම වස් අපේ ක්‍රියාකාරකම් මෙහෙයුම් පිණිස අප හැම දෙන විසින් කළ යුතු දේ පිළිබඳ පැහැදිලි මෙහෙයුම් නිර්ණායක සැපයීම.

2.9 ආබාධසහිත පුද්ගලයින් සඳහා ඇති නොතික පසුබීම.

- * 1947 සැප්තැම්බර් 21 ගැසට් නිවේදනය මගින් 1948 පෙබරවාරි 01 සමාජසේවා දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම.
- * 1992 අංක 41 දරණපනත මගින් සමාජ සංවර්ධන ආයතනය ස්ථාපිත කිරීම.
- * 1996 - අංක 28 ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීමේ පනත ප්‍රකාශයට පත්කිරීම.
- * ආබාධිත බව පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීම.
- * 2006 ඔක්තෝබර් 17 පුවෙශ පහසුකම් පිළිබඳ රෙගුලාසි සඳහා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම.
- * 2007 වසර පුවෙශ පහසුකම් වසර ලෙස නම් කිරීම.
- * 2007 මාර්තු මස එක්සත් ජාතින්ගේ ප්‍රයුජ්‍යාතියට අත්සන් කිරීම.
- * 2009.10.14 දින පුවෙශ පහසුකම් පිළිබඳ ගෞෂ්ඨාධිකරණ නියෝග නිකුත් කිරීම.
- * 2011.04.07 පුවෙශ පහසුකම් පිළිබඳ නැවතත් ගෞෂ්ඨාධිකරණ නියෝග නිකුත් කිරීම.
- * 2011.09.08 දින සංයු භාෂාව පිළිගත් භාෂාවක් ලෙස කැබේනට් මණ්ඩලය අනුමත කිරීම.

හතරවන පරිවිෂ්දය

ආධාරක උපකරණ



ආධාරක උපකරණ

ආබාධ සහිත පුද්ගලයන්ගේ කාර්යමය හැකියාව වැඩි කරන්නාටු ඔනැම උපකරණයකක් ආධාරක උපකරණයක් වේ. මෙවැනි උපකරණ නොයෙකුත් ආකාරයෙන් වර්ගීකරණය කළ හැකි ය.

උදා :- වලනය සඳහා ආධාර කරනු ලබන,

1. රෝද පුවු, කිහිලිකරු, වැලම්ටකරු, අත්වාරු, සැරයටි, වැලම්ටිකරු.
2. දෙදිනික ක්‍රියාකරකම් සඳහා
පිගන්, කොප්ප, හැඳි, බුරුසු හා ඒ හා සම්බන්ධ විවිධ උපකරණ.
3. විශේෂ අධ්‍යාපන සඳහා
විශේෂ පුවු වර්ග, මේස, පැන්, පැන්සල්, පොත්පත්
4. වෘත්තීමය පුහුණු සඳහා
මිටි, නියන්, අඩු වර්ග

ඉහත උදාහරණ වලට අනුව ආබාධ සහිත පුද්ගලයින්ගේ දැනට ඉතිරිව ඇති කාර්යමය හැකියාවන්ට ගැලපෙන පරිදි ඕනෑම උපකරණයක් අනුවර්තනය කළ හැකි ය.

මෙම තාක්ෂණය තවමත් අප රටේ නො දියුණු මට්ටමක පවතින බැවින් ඔවුන් ස්වාධීන කිරීමටත් බවුන්ගේ එදිනේදා වැඩ ස්වාධීන කිරීමටත්, සමාජයට අන්තර්කරණය කිරීමටත් බාධක පවතී. මෙය විශේෂයෙන්ම කැඹී පෙනෙන්නේ ඉතාමත් දුෂ්කර පළාත්වල ජ්වත් වන පුද්ගලයන් සඳහා මෙම තාක්ෂණය නො ලැබේ යාම නිසා ය.

ඇතැම් ආධාරක උපකරණ මිළ අධික වනඅතර ඔවුනට එය ලබා ගැනීමට ඉතාමත් ම දුෂ්කරය. ඒ වගේ ම මෙම උපකරණ පළිබඳ දැනුම අල්පය.

මිලදී ගැනීමේ ද නිවැරදි උපකරණ ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු ඔවුන් සතුව නොමැති නිසා උපකරණ භාවිතයෙදී පුනරුත්ථාපන අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වේ. විශේෂයෙන් ම අධ්‍යාපනය සඳහා ලමුන්ගේ අවශ්‍යතා හඳුනා ගෙන හැකිතරම් කළින් මැදිහත්වීමට ආධාරක උපකරණ විශාල වශයෙන් දායක වේ. (ඇසිමේ උග්‍රතා ඇති ලමුන් සඳහා ගුවනාධාර) මෙවැනි උපකරණ නිවැරදිව ඇගයීමකින් පසුව ලබා ගෙන පුහුණු වීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ වගේ ම එම උපකරණ නිවැරදිව නඩත්තු කර ගැනීම ද අවශ්‍යවේ.

අප රටේ නිෂ්පාදනය කරනු ලබන ආධාර උපකරණ නිවැරදිව ලබා දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇතේ. මේ සඳහා නිෂ්පාදන වියදම අවම කර ගැනීමටත්, මේ සඳහා ආබාධ සහිත පුද්ගලයින් යොදවා ගැනීමද සාර්ථක ක්‍රමයක් වනු ඇතේ.

කායික ආබාධ සඳහා විශේෂයෙන් ම අවශ්‍ය වන්නා වූ රෝද පුවු පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් පහත ඉදිරිපත් කර ඇතේ.

රෝද පුටු

4.1 රෝද පුටු අවශ්‍ය වන්නේ

- * කායික ආබාධ වූවන් සඳහා
සූපුම්නා අනතුරු පාද අහිමි වීම. සන්ධි ආබාධ, මොළයට සිදුවන අනතුරු වූවන් සඳහා මස්තිෂ්ක ආසාත තත්ත්වයට පත්වූවන් සඳහා.
- * වෙද්‍යමය ගැටළ නිසා ඇතිවන ඇවේදීමේ අපසුතා ඇති අය සඳහා
හඳු රෝග / ස්වභන රෝග, ගක්තිය වැය කිරීම අවම කර ගැනීම අවශ්‍ය වූවන් ආදිය සඳහා
- * ඇවේදිය හැකි නමුත් ඇවේදීමේද වැටීමට වැඩි ඉඩකඩක් ඇති අයවලුන් සඳහා
ලදා :- වයස්ගත වූවන්
- * ගේ ඇතුළත ඇවේදිය හැකි නමුත් ගෙයින් පිටත ඇවේදිය නො හැකි අය සඳහා


රෝද ඇති ඕනෑම පුටුවක් රෝද පුටුවක් ලෙස හැදින්විය හැකි වූවන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා රෝද පුටුවක් ලබා දීමෙන් අභේක්ෂා කරන්නේ.

- * හිඳුගැනීම සඳහා හොඳ පුටුවක් සලසයි
- * එදිනෙදා ක්‍රියාකරකම් වලට පහසුවක් සලසයි
- * එහා මෙහා යාමට පහසු විය යුතුය.
- * ඇතැම් අවශ්‍ය දේශීල් රැගෙන යාමට උද්විතීය විය යුතුය.
- * පදනම් නාගේ අවශ්‍යතා ඉටු විය යුතුය.
(නිවස, පාසල, රැකියා ස්ථානය, ප්‍රජාව වෙත ප්‍රවේශ වීමට ඇති අවශ්‍යතාවය ඉටුවිය යුතුය.)

නොයෙකුත් ආකාර වලට රෝද පුටු වර්ග කළ හැකිය.

1. පදනම ආකාරය අනුව
(තමන්ම පැදවීම, අන්තරෙකු තල්ල කිරීම, විදුලියෙන් පැදවීම)
2. වයස අනුව
(ලමා / තරුණ / වයෝච්චේද)
3. ස්ථානය අනුව
(ගේ තුළ / ගෙයින් පිටත)
4. පදනම රෝදය
(ඉදිරිපස / පිටුපස)
5. කාලය අනුව
(තාවකාලික / ස්ථීර)

6. බර අනුව
(බර අඩු / බර වැඩි / සම්මත බර)
7. ප්‍රවාහන පහසුව
(හැකිලිය හැකි / නොහැකි)
8. රෝගි තත්ත්ව අනුව
(ක්‍රමයෙන් වැඩිවන / අඩුවන / ස්ථාවර)
පුද්ගලයාගේ මිණුම් වලට ගැලපිය යුතුය
 - * ආබාධ තත්ත්වයට/නොහැකියාවට/ගැලපිය යුතුය
 - * මෙය භාවිත කිරීමේ දී ඇතිවන වෙවදා ගැටළු අවම විය යුතුය
 - * කාර්යක්ෂම ගැටළු/පරිසර ගැටළු ජය ගැනීමට උපකාරී විය යුතුය
 - * උපරිම වලන හැකියාව ලබා දිය යුතුය
 - * අනවශ්‍ය කොටස් ඉවත් කළ යුතුය
 - * උපරිම සැප පහසුව සහ ආරක්ෂාව ලැබේය යුතුය.



නිවෘතිව රෝග පුවුව ලබාදීම සඳහා කළ යුතු අභයේම

අභයේමේ ක්‍රමය

- * මිනුම් ලබා ගැනීම
 - * වට්ටෝරුවක් සකස් කිරීම - මේ සඳහා විශේෂීත ඇගයීම් පත්‍රිකා ඇත.
 - * ඒ අනුව රෝග පුවුවක් ලබා ගැනීම
 - * අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීම - පදවන්නා හිඳුගැනීමෙන් පසු
 - * රෝග පුවුව පැදිවීම සම්බන්ධයෙන් පුහුණුව ලබා ගැනීම
 - * අවසාන සකස් කිරීම සිදු කිරීම
- ♦ පූනරුත්ථාපන කණ්ඩායමේ සමාජිකයන් අතරින් රෝග පුවුව හා සම්බන්ධ ඇගයීම සමානාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ වෘත්තීය විකිත්සක වරයෙකු විසිනි. පුහුණුව ලබා දීම හොත විකිත්සක හා වෘත්තීය විකිත්සක එක්ව සිදු කරනු ලැයි.

4.1.1 සූදුසූ රෝග පුවුවක් ලබා දීමේදී

- * ආබාධිත තත්ත්වයට ගැලපිය යුතුය.
- * තිවෘති වට්ටෝරුවකින් ලබා දී ඇති අතර - හරි මිණුම්වලට ගැලපිය යුතුය.
- * පදවන්නාට ඒ පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
- * පැදිවීම සම්බන්ධ පුහුණුව තිබිය යුතුය.

කාර්යකත්වය මැණිය හැකි ආකාරය

- * වලන පරාසය වැඩි වේ.
- * කාර්යමය හැකියාව වැඩි වේ.
- * සැප පහසුව වැඩි වේ
- * හොඳ ඉරියවිවක් ලැබේ
- * අතුරු ආබාධ අවම වේ.

4.1.2 වැරදි රෝද පුවුවක් ලබා දීම නිසා පහත සඳහන් ගැටල් ඇතිවිය හැකි ය.

*** වෛද්‍ය ගැටල්**

- ◆ පීඩින තුවාල
- ◆ වේදනාව
- ◆ වැටීම සිදුවිය හැකි ය.
- ◆ ගරිරයේ විකෘතිතා ඇතිවිය හැකි ය. - ස්වශන ආබාධවලට ද මූල්‍යාච්‍යාව හැකි ය.

*** කාර්යමය ගැටල්**

- ◆ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මාරුවීමේ දී.
- ◆ එදිනෙදා වැඩකර ගැනීමේ දී.
- ◆ රෝද පුවුව පැදිලීම සම්බන්ධ පුහුණු කිරීමේ දී.
- ◆ ප්‍රවේශ පහසුකම් ලබා දීමේ දී.

*** සමාජමය ගැටල්**

- ◆ සමාජ අපකිර්තිය
- ◆ සමාජයට යැමට දක්වන ප්‍රකිරෝධය
- ◆ ආත්ම අනිමානය - අඩු වීම

*** රෝද පුවුවක් ලබාදීමට පෙර ඇගයීමක් සිදුකළ යුතුය.**

- ◆ පෙෂණ්‍යලික තොරතුරු හා පවුල් තොරතුරු ලබාගැනීම වැදගත් වේ.
- ◆ වෛද්‍යමය තොරතුරු හරහා ගැලපෙන රෝද පුවුව කුමක් ද යන්න හදුනාගත හැකිය.
- ◆ කායික තොරතුරු දැනගැනීම තුළින් පුවුවේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම හා සකස් කිරීම සිදුකළ හැකි ය.
- ◆ පරිසරය සම්බන්ධ තොරතුරු රෝද පුවුවේ ස්වභාවය, බාවනය කරන මතුපිට හා රෝද පුවුවට අදාළ වෙනත් පහසුකම් (ආනත තලය - රමිළු) සකසා ගත හැකි ය.

*** රෝද පුවුවක තිබිය යුතු විශේෂ ලක්ෂණ හා අමතර කොටස්**

(වෛද්‍ය ගැටල් වලට අනුව)

- | | |
|-----------------|-----------------|
| ◆ පාද රඳවනය | ◆ කුළුන් වර්ග |
| ◆ අත් රඳවනය | ◆ තිරිංග |
| ◆ පිට රඳවනය | ◆ පැදිලීමේ කුමය |
| ◆ රෝද වල ස්භාවය | |



4.2. රෝද පුවුවක සිටින වැඩිහිටි පුද්ගලයෙකු / ආබාධ සහිත පුද්ගලයෙකු රැක බලාගැනීම

- * ඇවේදිය හැකි පුද්ගලයන් බොහෝවේ රෝද පුවුවක සිටින වැඩිහිටියෙකුගේ තත්ත්වය නිවැරදිව අවබෝධ කර නො ගනී. ඔවුන්ට කථා කරන විට ඔවුන්ගේ දැස් මට්ටම දක්වා දැනීන් නවා පහත් විමට වගබලා ගත යුතුය.
- * රෝද පුවුව පදවන්නාගේ (වැඩිහිටි පුද්ගලයාගේ) අවශ්‍යතා මැනවීන් අවබෝධ කර ගත යුතුය. විශේෂයෙන්ම ඔවුනට රෝද පුවුව පැදවීම නොහැකි වීම, කියන දේ තේරුම ගැනීමට අපහසු වීම, විශේෂ සංවේද ඉන්දිය වල ඇතිවන ගැටළු (පෙනීමේ, ඇසීමේ හා දැනීමේ දුර්වලතා) මතකතබා ගැනීමේ ගැටළු ප්‍රධාන තැනක් ගනී.
- * රෝද පුවුවේ හිඳගෙන සිටින ඉරියව්ව පිඩින තුවාල සහ අනෙකුත් අනතුරු වලක්වා ගැනීමට ඉතා වැදගත් වේ. මෙහිදී සම්මිතික ඉරියව්වක් වැදගත් වේ. පාද රඳවනයේ නිවැරදිව පාද ස්ථානගතව තිබේදැයි බලන්න. ඇගිලි රෝද වලට අසු නොවිය යුතුය. උකුල මත අත් දෙක තබා ගැනීම කළ හැකි ය. අත් දෙකේ ශක්තිය නොමැති අය පුවුව ඉදිරියට සවි කරන ලද අධාරකය මත තැබිය හැකි ය.
- * රෝද පුවුවේ හිඳගෙන සිටින ඉරියව්ව වැඩිහිටි පුද්ගලයාට සැප පහසුව ඇති කරන්නේදැයි මහුගෙන් විමසන්න.
- * රෝද පුවුව සෙලවීමට කළින් ඒ බව ඔහුට/ඇයට දන්වන්න. හැකි තරම ඒකාකාරව (එකම වේගකින්) සෙමින් වලනය කරන්න.
- * ක්ෂණික වලනයන්, හැරවීම්, එසවීම නොකරන්න. එමගින් වැඩිහිටි පුද්ගලයාට තැකි ගැන්මක් (ඩියක්) ඇති විය හැකි ය.
- * රෝද පුවුව ඉදිරියට හෝ පසු පසට ඇල කරන්නේ නම් ඒ බව ඔහුට දන්වන්න. රෝද පුවුව ස්ථානයෙන්, විශාල ප්‍රමාණයට ඇල නොකරන්න.
- * රෝද පුවුව කිසියම් දෙයකට සිරුම් ඇත්තාම් රෝද පුවුව බලෙන් තල්ල කිරීම නො කරන්න. ඒ වෙනුවට බාධකය ඉවත් කළ හැකි දැයි බලන්න.
- * කකුල් වලට බර දරා ගැනීමට නො හැකි වැඩිහිටියන්ට හා වාරුවීම සඳහා අවශ්‍ය වැඩිහිටියන්ට රෝද පුවුව අවශ්‍ය වේ. ඒවාගේම ඔහුගේ ආබාධිත තත්ත්වය ඉක්මණීන් උත්සන්න වේ දැයි දැන ගත යුතුය. එමගින් වඩා නිවැරදි රෝද පුවුවක් තෝරා ගත හැකි ය.

4.3 රෝද පුවු වර්ග

4.3.1 විකලාංග රෝද පුවුව

සාමාන්‍යයෙන් මෙම රෝද පුවු වල අත් රඳවන / පා රඳවන ගැලවිය හැකි අතර පා රඳවනය ඉහළට එසවීය හැකි ය. මෙවැනි රෝද පුවු විකලාංග රෝද තත්ත්ව සඳහා ප්‍රයෝගනවත් වේ. කකුල් සහ දැනීහිසේ ඇතිවන ප්‍රශ්න හා අස්ථි බිඳුම් වලදී පාද උසස් නිශ්චලව තැබිය හැකි ය.

4.3.2 පිට රඳවනය ඇල කළ හැකි රෝද පුව

මෙහි විශේෂ ලක්ෂණය පිට රඳවනය ඇල කළ හැකි විමයයි. බොහෝ විට පා සහ අත් රඳවන ගැළවිය හැකි ය. බොහෝ දුර්වල වැඩිහිටියන්ට මෙය වඩාත් ප්‍රයෝගනවත් වේ. හඳුසි අවස්ථාවකදී හාන්සි විය හැකි ය. එමෙන් ම මාංගපේෂී දුර්වල අයට කෙළින් හිඳැගීම අපහසු විය හැකිය.

4.3.3 සඡනැල්ල රෝද පුව

මෙම රෝද පුව විශේෂීත ආකාරයට සකසා ඇති තිසා මේ වායේ මිල ගණන් අධිකය. තමාටම රෝද පුවට පැදිගෙන යා හැකි අඩු ගක්තියක් ඇති වැඩිහිටියන්ට මෙය වඩාත් සුදුසු වේ.

4.3.4 රෝද පුව (කාර්යයන් 3ක් ඉටු කරන)

මෙය නියම රෝද පුවට නොවේ. නාන පුවටක් ,කොමඩ් රෝද පුවටක් සමඟ රෝද පුවට ඇත. විශාල පසු පස රෝද සහ කුඩා රෝද ඉදිරියට යොදා ගනිමන් සමානා රෝද පුවටක්සදා ඇත. නමුත් රෝද පුවටේ ඇත්තේ කුඩා රෝද 4කි. ගෙයින් පිටතට මෙය සුදුසු නොවේ. කුඩා තිවසක ඇතුළත පාවිචිය හා ආධාර උපකාර වැඩිපුර අවශ්‍ය වැඩිහිටියන්ට මෙය වඩාත් සුදුසු වේ. කොටස් ගැළවිය හැකි හා මළ නොබැඳෙන යකඩ වලින් මේවා සාදා ඇත.

4.4 රෝද පුවට මෙශුම් ගැනීම.



- * මෙය පුදෙක් ම තොරතුරු ඉදිරිපත් කිරීම් . තිවැරදි රෝද පුවටක් තොරා ගැනීමේ ද වෘත්තිකයන්ගේ උපදෙස් ලබා ගත යුතුය.
- * රෝද පුවට වැඩිහිටි පුද්ගලයාට / ආබාධ සහිත පුද්ගලයාට ගැළපිය යුතුය. මෙමගින් තිවැරදි හිඳැගීමේ ඉරියටිව සහ පිඩින තුවාල ඇති විම වළක්වා ගත හැකි ය.
- * **අසුන් පළල**
ලකුලේ හෝ කළවයන්ගේ වැඩිම පළල තොරා ගෙන ජ්‍යෙ අගල් දෙකක් එකතු කළ යුතුය. (2.5) කිසියම් ආධාරක බාහිරින් ගරිරියට යොදා ඇත්තාම් එයන් ඇතුළත් කරගන්න. පළල ගොඩක් අඩු වූවහොත් පිඩින තුවාල සැදිය හැක. එසේත් නැත්තාම් එක් පැත්තකට ඇල වී හිඳ ගැනීමෙන් කොන්දේ කැක්කුම සහ බෙල්ලේ කැක්කුම ඇති විය හැකි ය.

- * **පසුන් ගැඹුර**
තටිටම් වල පසු පස සිට දැකීන් නැමුණු පසු එහි ඇතුළ කෙළවර දක්වා මැණ එම අයට අගල් දෙකක් හෝ තුනක් එකතු කරන්න. මෙමගින් කළව පුරා බෙදා හැරෙන අතර, දැනහිස පිටුපසට එන පිඩිනය නොමැති වී යයි.
- * **පසුන් උස හා පා රඳවනයේ උස**
කකුලේ දිග මණිනු ලබන්නේ විෂ්මේ ඉහළ කෙළවර සිට නමා ඇති දැනහිසේ ඇතුළ කෙළවර දක්වාය. පසුන් උස ලබා ගනුයේ මෙම මූල්‍යමට අගල් දෙකක් එකතු කිරීමෙන් ය. උස සකස් කර ගැනීමට පා රඳවනයේ දිග වෙනස් කර ගත හැකිය. නමුත් පා රඳවනය පොලවේ සිට අනිවාර්යයෙන් ම අගල් දෙකක් පොලවේ සිට ඉහළින් තිබිය යුතුය. මෙය ආරක්ෂාව සඳහා වැදගත් වේ. ක්‍රිජන් එකක් පාවිච්චි කරන්නේ නම් එහි සනකම එකතු කළ යුතුය.
- * **බාධකයකින්**
ඉහළ යැමේදී සිදු කරන ලද පියවර වල විරැද්‍යා පියවර කරන්න. රෝද පුවුව පිටුපස සිටගන්න. (ඇල කිරීමේ දැන්ත මත තැබීමෙන් මෙය පහසුවෙන් කළ හැක) පසුපස රෝද පළමුව බාධකයේ බැස්සීම සඳහා රෝද පුවුව පිටුපසට හරවන්න. පිටු පස රෝද සෙමින් බස්සවන්න. ඉන් පසුව ඉදිරි පස රෝද සෙමින් පොලව මත තබන්න.
- * **පඩිපේෂීල් මූගේ ඉහළ සහ පහළට යෘම**
ଆරක්ෂාව සඳහා අනිවාර්යයෙන්ම දෙදෙනෙකු සිටිය යුතුය. රෝද පුවුව පිටුපස හරවා පඩි පෙළේ පහළ පඩියට පසු පස රෝද ස්ථාපිත සේ තබන්න. තල්ලු කිරීමේ මෙන් අල්ලන පුද්ගලයා පළමු පඩිය මත සිටින්න. පසු පස රෝද ඇල කරන්න. දෙවැනි පුද්ගලයා පුවුවේ ඉදිරිපස ඇති රාමුවෙන් ඇල්ලිය යුතුය. (ගැලුව යා හැකි කොටස් වලින් ඇල්ලීම නො කළ යුතුය) පිටුපස පුද්ගලයා අණ දීම කළ යුතුය. පසුපස සිටින්නා පස්සට හා ඉහළට අදින අතර ඉස්සරහ සිටින පුද්ගලයා ඉදිරියට හා ඉහළට තල්ලු කළ යුතුය. මෙසේ පඩි පෙළෙන් පඩි පෙළට අණ දෙමින් ඉහළට යා යුතුය.
- * **පහළට බැස්සවීම**
පඩිපෙළ 90°ට රෝද පුවුවේ ක්‍රිජ රෝදිරිපසට සිටින සේ තබාගන්නා පුද්ගලයා අණ දීම කළ යුතුවේ. පසුපස හැඩිලයෙන් අල්ලා ගන්නා පුද්ගලයා පුවුව පහළට වේගයෙන් යැම වළක්වා ගත යුතුය. පෙර ආකාරයට පුවුව පසුපසට ඇල කර එක පඩියක් සෙමින් බස්සන්න රාමුවෙන් අල්ලා ගන්නා පුද්ගලයා පුවුව සෙමින් පහළට බැස්සවීම කළ යුතුය. මේ ආකාරයට පඩි පෙළෙන් පෙළට බස්සන්න.
- * **විදුලි සේපානයක යැවීමේදී**
විදුලි සේපානයකට ඇතුළවීමේ දී හොඳම ක්‍රමය වන්නේ පිටුපසට ඇතුළ වීමයි. එම නිසා හැරවීම අවශ්‍ය නොවන අතර නැවත පිටිවීම ද පහසු කරයි.

4.5 ආරක්ෂා කාරව රෝද පුටුවක් පාවිච්චි කිරීම

- * රෝද පුටුවකින් මාරුවීමේදී නිවැරදි කුම හාවිතා කරන්න
- * හිටගෙන රෝද පුටුවකට මාරු වීමේදී රෝද පුටුවේ දාරය ඔහුගේ කකළේ පිටුපස ජ්‍යෙෂ්ඨ වී ඇති බව තහවුරු කරගෙන තිබිය යුතුය. අත් රඳවනය අල්ලා ගැනීමට අත් දෙකෙන් ම හැකිවිය යුතුය
- * පුටුවට පැමිණීමෙන් පසු අත් රඳවන / පා රඳවන නැවත සුදුසු ලෙස සවි කළ යුතුය.
- * හොඳින් ඩිඩ ගැනීමෙන් පසුව තිරිංග මූදා හරින්න
- * රැගෙන යාමේදී සේමෙන් රැගෙන යන්න.
- * බැවුමක පහළට යැමේදී හැකි තරම පිටු පසට නැවී සිටීමෙන් ඉදිරියට වැටීම් වළක්වා ගත යුතුය.

4.6 සම්මත රෝද පුටු

මෙම රෝද පුටුවේ අත් අධාරක ගැලවිය නො හැකි ය. නමුත් පා ආධාරක උස් පහත් කළ හැකි ය. එමගින් අසුනේ උස සකස් කරගත හැකි ය. විවිධ ලෝහ වලින් සාදන මෙවන් ආකාරයේ රෝද පුටු ඇත. නිපදවන රට අනුව මිළ වෙනස් වේ. මේ ආකාරයේ රෝද පුටු සුදුසු වන්නේ ඇවිදිය හැකි වුවත් දිගු දුරක් ඇවිදිය නොහැකි වැඩිහිටියන් හටය. ඒ වගේ මාරු වීමේ ද අවම සහ සමානය මට්ටමේ උද්ධි අවශ්‍ය වන වැඩිහිටියන්ද මෙය සුදුසු වේ.

කොටස් ගැලවිය හැකි රෝද පුටු

මෙම රෝද පුටු වල අත්රඳවන සහ පා රඳවන ගැලවිය හැකි බැවින් කරකවා ඉවතට දැමීය හැකිය. මෙහි අත් රඳවනය විවිධ ආකාරයට සකසා ඇත.

4.7 රෝද පුටුවක් පාවිච්චි කරන්නේ කෙසේද

- * **රෝද පුටුව දිග හැරම**
අසුනේ දෙපැත්තේ කෙරවළට දෙකට අත් තබා දෙපැත්තට කිරීමෙන් මෙය කළ හැක. (කිසිවිටෙකත් රාමුව සහ සිටි එක අතරින් ඇගිලි නො තබන්න. එමගින් ඇගිලි තුවාල ඇතිවිය හැකිය.)
- * **රෝද පුටුව නැමීම**
 - ◆ පා රඳවන දෙක ඉහළට ඔසවන්න. ගැලවිය හැකි නම් ගලවන්න.
 - ◆ ඉවතට කැරකැවිය හැකිනම් එසේ කරන්න පහසු සිටි එකේ මැදින් අල්ලා ඉහළට ඔසවන්න.
- * **රෝද පුටුව පාවිච්චි කිරීමට කළින්**
රෝද පුටුව පාවිච්චි කිරීමට කළින් එය හොඳ තත්වයක තිබේදැයි බලන්න. (තිරිංග හොඳින් ත්‍යාකාරී වේද, වයර් සවීමත්ව තිබේද යන්න)

* රෝද පුවුව මාරු කිරීමට කමින්

තිරිංග යොදා ඇත්දැයි බලන්න. පා රඳවනය ඉහළට ඔසවන්න. ගැලවීය හැකි තම් ගළවන්න. මේ මගින් ආබාධ සහිත පුද්ගලයා / වැඩිහිටි පුද්ගලයා පා රඳවනය මත වැට්මෙන් ආරක්ෂා කර ගත හැකි ය. අත් රඳවන ගැලවීය හැකිනම් මාරුවෙන පැත්තේ අත් රඳවනය ගළවන්න. එමගින් මාරුවේම් පහසු කරන්න.

ආබාධ සහිත පුද්ගලයා / වැඩිහිටි පුද්ගලයා රෝද පුවුවේ හිඳගත් පසු හැකි තරම් පස්සට යැමට උනන්දු කරන්න. ඔහුට / ඇයට බැරිනම් උදව් කරන්න. රෝද පුවුවේ හරි මැද සම්මිකව හිඳගෙන සිටින බව තහවුරු කරගන්න. ඇගිලි රෝද වලට හසු නො වන ආකාරයට අත් කළන්න. පටු දොරවල් වලින් යැමේද වැළමිට වැදිමට ඉඩ කඩ ඇති නිසා එවැනි අවස්ථා වලදී වැළමිට පුවුව ඇතුළට කර තබා ගැනීමට සලස්වන්න.

* බාධකයන් ඇතිවිට ඉහළට සහ පහළට යශම

බාධකයට 90° රෝද පුවුව තබා ගන්න. රෝද පුවුවේ තල්ලුකරන හැඩලය අල්ලාගෙන පිටුපසින් හිටගන්න. රෝද පුවුව පිටුපසට ඇල කරන්න. ඒ සඳහා ඇල කිරීමේ ද්‍රීඩව පය තැබීමෙන් කළ හැකි ය. ඉදිරිපස රෝද උස්සා පසුපස රෝද බාධකය එගට ගෙන එන්න. පසු පස රෝද බාධකය උඩින් යවන්න. ඉදිරිපස රෝද පොලවේ වදින තෙක් සෙමින් පාත් කරන්න



පස්වන පරිවිෂේෂය

ප්‍රජා මූලික පුනරුත්ථාපනයේ ක්‍රියාවලිය



05. ප්‍රජාමූලික පුනරුත්ථාපනය හැඳින්වීම.

ଆබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ලබා දීම හා රක්දීමත්, ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අවස්ථාව ලබා දීමත් තුළින් දැනට ඔවුන් මූහුණ පා ඇති කාසික, මානසික, සාමාජික, ආර්ථික, දේශපාලනික ආදි තතත්ත්වයන් යහපත් කිරීම සඳහා වූ ක්‍රියාවලිය ප්‍රජාමූලික පුනරුත්ථාපනය නම වේ.

ප්‍රජා මූලික පුනරුත්ථාපනය තුළින් මෙම අයිතිවාසිකම් ලබා දීමෙන් හා වගකීම් ඉටුකිරීමට අවස්ථාව ලබා දීමෙන් ආබාධ සහිත පුද්ගලයින්ට අන් සියලු ජන කොටස්වලට ඇති සමාන අවස්ථාවන් හිමිකරදීම අපේක්ෂාවයි. මෙය සිදුවනුයේ ප්‍රජා මූලික පුනරුත්ථාපන ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මකවන සියලු සමාජ සංවර්ධන කුමෝපායයන්හි කොටසක් වීමෙනි.

මෙම ආබාධ සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතා සපුරාන සියලු දේ අඩංගු සමාජ සංවර්ධනයේ ම එක් ව්‍යුහයක් ලෙස ප්‍රජා මූලික පුනරුත්ථාපනය වර්ධනය කිරීම, ජාතික ප්‍රජාමූලික පුනරුත්ථාපන ක්‍රියාවලියේ පරමාර්ථය වේ.

05. I ක්‍රියාවලිය

5.1.1 ප්‍රජා මූලික පුනරුත්ථාපන ප්‍රවේශය

අරමුණ

ଆබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ලබා දීම හා රක්දීමත්, වගකීම් ඉටුකිරීමට අවස්ථාව ලබා දීමත් තුළින් ඔවුනට සමාන අවස්ථා සහතික වේ.

පදනම

තමන් පිළිබඳව සියලු කටයුතු වලදී තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරීම පිණිස ආබාධ සහිත පුද්ගලයින්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට හා ප්‍රජාවට බලය ලබා දිය යුතු ය. මේ තුළ ප්‍රජා වගකීම හා සහභාගිත්වය තහවුරු කෙරෙනු ඇත.

කුමවේදය

පවත්නා සම්පත් හාවිතය මගින් ආබාධ සහිත පුද්ගලයින්ගේ, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ හා ප්‍රජාවේ අවශ්‍යතාවයන් සපුරා දීම මූලිකකොට ගැනීම මෙම කුමවේදයයි. මෙහිදී ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් හා ජාතික යන සියලුම මට්ටම්වල පවත්නා යටිතල පහසුකම් හා සේවාවන් සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවත්නා සියලු සමාජ සංවර්ධන කුමෝපායන් හා වැඩපිළිවෙළවල් හාවිතා කිරීම. මෙම කුමවේදය තුළ දක්නට ලැබේ.

විවිධ ක්‍රියාවලීන්

1.1.2. නිවෙස් මට්ටමේ ක්‍රියාවලිය

අනු අංකය	කාර්ය	වගකීම
01	ආබාධිතකාවය හඳුනා ගැනීම	ආබාධ සහිත පුද්ගලයා හා පවුලේ සාමාජිකයන්
02	ප්‍රජා ස්වේච්ඡා සේවක / අදාළ නිලධාරීන්ට වාර්තා කිරීම	ආබාධසහිත පුද්ගලයා හා පවුලේ සාමාජිකයන්
03	ආබාධ සහිත පුද්ගලයා හඳුනා ගැනීම	මුලික කණ්ඩායම් නිලධාරීන් හා ස්වේච්ඡා සේවක / සේවිකාවන්
04	පුනරුත්ථාපන අවශ්‍යතා තිබේදැයි නිගමනය කිරීම සඳහා පුද්ගලයා තක්සේරු කිරීම	මුලික කණ්ඩායම් නිලධාරීන් හා ස්වේච්ඡා සේවක / සේවිකාවන්
05	පුහුණු කිරීමේ හා මැදිහත්වීමේ ක්‍රම තෝරා ගැනීම	මුලික කණ්ඩායම් නිලධාරීන් හා ස්වේච්ඡා සේවක / සේවිකාවන්
06	පුහුණුකරුවකු තෝරීම / පුහුණුකරුට ඉගෙන්වීම හා පෙළඳවීම	පවුලේ සාමාජිකයින්, මුලික කණ්ඩායම් නිලධාරීන් හා ස්වේච්ඡා සේවක / සේවිකාවන්
07	පුහුණුකිරීමේ ක්‍රම, උපදෙස් තිබූරුව හාවිත කරන්නේදැයි සෞයා බැලීම	මුලික කණ්ඩායම් නිලධාරීන්
08	අවශ්‍යතාම් සෙහෙත අංශ වෙත යොමු කිරීම	ස්වේච්ඡා සේවක / සේවිකාවන්
09	මෙවදා උපදෙස් පිළිබඳ පසු විපරම	ආබාධ සහිත පුද්ගලයා, පවුලේ සාමාජිකයින් හා ස්වේච්ඡා සේවක / සේවිකාවන්
10	නිවෙස් පිවිසීමේ හැකියාවන් වැඩිකිරීම	පුහුණුකරු, පවුලේ සාමාජිකයන් හා මුලික කණ්ඩායම් නිලධාරීන්
11	පාසල් යාම පහසු කිරීම	ප්‍රාදේශීය ස්වශක්ති සංවිධානය
12	අනෙකුත් අංශ කරා යොමු කිරීම	ප්‍රාදේශීය ස්වශක්ති සංවිධානය
13	තක්සේරු කිරීම, සටහන් තැබීම හා ප්‍රථිඵල වාර්තා කිරීම	ප්‍රාදේශීය ස්වශක්ති සංවිධානය, ස්වේච්ඡා සේවික / සේවිකාවන්
14	පුනරුත්ථාපනයට ඇති විශේෂ තාක්ෂණික ගැටුව සාකච්ඡා කිරීම හා නිරාකරණයකර ගැනීම	මුලික කණ්ඩායම් නිලධාරීන් හා ප්‍රාදේශීය මෙහෙයුම් කම්ටුව

5.1.3 ප්‍රජා මට්ටමේ ක්‍රියාවලිය

අනු අංකය	කාර්ය	වගකීම
01	ආබාධ හා ආබාධයන්ට අදාළ තොරතුරු පිළිබඳව ප්‍රජාවේ දැනුම වැඩිකිරීම	ස්ව ගක්ති සංවිධානය හා මූලික කණ්ඩායම් නිලධාරීන්
02	වැඩිපිළිවෙළ පිළිබඳ වගකීම් දැරීම	ස්වගක්ති සංවිධානය හා මූලික කණ්ඩායම් නිලධාරීන්
03	ප්‍රජා මූලික පුනරුත්ථාපනය සැලසුම් කිරීම හා ආරම්භ කිරීම	ස්වගක්ති සංවිධානය හා මූලික කණ්ඩායම් නිලධාරීන්
04	ප්‍රජා ස්වේච්ඡා සේවකයින්ට, පුහුණුකරුවන්ට ඉගැන්වීම, මගපෙන්වීම හා උපදෙස් දීම	මූලික කණ්ඩායම් නිලධාරීන්
05	වෘත්තීය නිපුණකා පුහුණුව ලබා දීම	ස්වගක්ති සංවිධානය, මූලික කණ්ඩායම් නිලධාරීන් හා ප්‍රජාව
06	පවත්නා පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනික අවස්ථා සහතික කිරීම	ස්වගක්ති සංවිධානය, පාසල් ගුරුවරු
07	පාසල් ගුරුවරුන්ට ඉගැන්වීම හා උදෑවී දීම	කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විශේෂ අධ්‍යාපන ඒකකය
08	සියලු ප්‍රජා පහසුකම් ක්‍රියාකාරකම් හා සේවාවන්ට හිමිකම් සහතිකවීම	ස්වගක්ති සංවිධානය
09	ආබාධ සහිත පුද්ගලයින්ගේ ස්වගක්ති සංවිධානවලට අනුබල දීම	මූලික කණ්ඩායම් නිලධාරීන්

5.1.4. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාග මට්ටම

අනු අංකය	කාර්ය	වගකීම
01	යොමුකිරීම මට්ටමේ දී පුනරුත්ථාපන උපදෙස් හා විකිත්සකයින් උපදෙස් හා විකිත්සක සේවාවන් ලබා දීම	මූලික කණ්ඩායම් නිළධාරීන් හා විකිත්සකයින්
02	වෛද්‍ය සේවාවන් ලබා දීම	ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
03	විශේෂ අධ්‍යාපන අවශ්‍යතා හා සේවාවන් ලබා දීම ගැන උපදෙස් දීම	විශේෂ අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ හා විශේෂ අධ්‍යාපන ගුරුවරු
04	සමාජ ගුහසාධන පහසුකම් ලබා දීම	සමාජ සේවා අංශ නිළධාරීන්
05	වෘත්තීය ප්‍රහුණුව ලබා දීම	මූලික කණ්ඩායම් නිළධාරීන්
06	විශේෂයෙන් වෛද්‍ය උපදෙස් හා සේවාවන් වෙත යොමු කිරීම	ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
07	ප්‍රවේශ පහසුකම් දියුණු කිරීම	ප්‍රාදේශීය ලේකම් කාර්යාල මූලික කණ්ඩායම
08	ආබාධිතතාවයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම	මූලික කණ්ඩායම් නිළධාරීන් හා මාධ්‍ය
09	ප්‍රාදේශීය අනෙකුත් අංශයන් සමග සම්බන්ධීකරණය කිරීම	මූලික කණ්ඩායම් නිළධාරීන්
10	වැඩපිළිවෙළ අධික්ෂණය හා ඇගයීම	මූලික කණ්ඩායම් නිළධාරීන් හා ප්‍රාදේශීය මෙහෙයුම් කම්ටුව

5.1.5. දිස්ත්‍රික් මට්ටම්

අනු අංකය	කාර්ය	වගකීම
01	දිස්ත්‍රික් ස්වයක්ති සංවිධානය බලගැනීමේ හා ක්‍රියාත්මක කිරීම	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරී
02	වැඩසටහන් සැලසුම් කිරීම, මෙහෙයුම්, අධික්ෂණය හා ඇගයීම	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරී
03	දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව තුළින් සේවා සැපයීම	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරී
04	ප්‍රාදේශීය දත්ත එකතු කිරීම, සැසදීම හා අධික්ෂණය	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරී
05	දිස්ත්‍රික් වැඩපිළිවෙළ අධික්ෂණය	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරී

5.1.6 ජාතික මට්ටමේ ක්‍රියාකාරකම්

- අභාධ සහිත පුද්ගලයින්ට සම අවස්ථා ලබා දීමටත් ඔවුන්ගේ සංවිධානවලට බලය ලබා දීමටත් ප්‍රජා මූලික පුනරුත්ථාපනය මත පදනම් වූ විශේෂ ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙළවල් පිළියෙළ කිරීම හා සම්මත කිරීම.
- ප්‍රජා මූලික පුනරුත්ථාපනය හා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කිරීම.
- අදාළ පර්ශවකරුවන්ට දැනුම හා තීපුණාධාරිය ලබා දීම.
- ජාතික මෙහෙයුම් කමිටුව තුළින් කොට්ඨාස මට්ටමින් මතුවන ගැටළු නිරාකරණය කිරීම, වැඩසටහන නිර්මාණාත්මකව සංවර්ධනය කිරීම, සැලසුම් කිරීම, මෙහෙයුම් හා ක්‍රියාත්මක කිරීම, අධික්ෂණය හා ඇගයීම.

5.1.7 සී. ඩී. ආර්. වැඩසටහන සඳහා දැනැව ඇති ප්‍රායෝගික ගැටළු

- අන්තර්ජාතික ලෙස වර්ගීකරණයට අනුකූලව ආභාධ සහිත පුද්ගලයන් නිවැරදිව හඳුනා නො ගැනීම.
- ආභාධ සහිත පුද්ගලයා තම සංවර්ධනය සඳහා අරමුණුගත නො වීම.
- ආභාධ සහිත පුද්ගලයා පවුල නො සලකා හැරීම හා ආකල්පමය ගැටළු.
- පුනරුත්ථාපන කාර්යයේ දී ඇතැම් ප්‍රජාව වගකීම හාර නො ගැනීම.
- තුම්බේදයේ දී තාක්ෂණික දැනුම සහිත පුද්ගලයින්, කණ්ඩායම් ප්‍රජා මට්ටමින් බිජි නො වීම.
- ක්‍රියාවලියේ සැම ස්ථිරයකම සිටින කණ්ඩායම් සඳහා දැනුම යාවත්කාලීන නො වීම.
- සී. ඩී. ආර්. ජාතික සැලැසුම ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළු.
- සී. ඩී. ආර්. සැලසුම යාවත්කාලීන කිරීම.
- ස්වේච්ඡා සේවකයන් දිරිස කාලීනව වැඩසටහන තුළ රඳී නො සිටීම.
- දත්ත රස්කිරීම යන විශ්ලේෂණය නිවැරදි නො වීම.

හයවන පරිචේදය

ප්‍රජාමූලික පුනරුත්ථාපනයේ ගමන්මග



6. ප්‍රජා මූලික පුනරුත්ථාපනයේ ගමන් මග

1981 ජාත්‍යන්තර ආබාධ සහිත පුද්ගලයින්ගේ වර්ෂයට සමගාමීව 1979 සිට ශ්‍රී ලංකාවේ ප්‍රජා මූලික පුනරුත්ථාපන (සි. ඩී. අර්) වැඩසටහන ක්‍රියාත්මක විය. ඒ සඳහා ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන, ආයතන මූලිකත්වය ගන්නා ලදී.

එහෙත් ආබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රජා මූලික පුනරුත්ථාපනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ අත්තොත පිළිබඳව අත්හදා බැලීම ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයේ සමාජ වැඩ පිළිබඳ ඩීප්ලොමාව හදාරන දිජ්‍යායන් විසින් කුරුණැගල මැහි ඇල්ල පුද්ගලයේ හිදගොල්ල ගමමානයෙන් ආරම්භකරන ලදී.

ඉන්පසු ඔවුන්ගේ මැදිහත්වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද හමුබන්තොට දිස්ත්‍රික්කයේ ද කුරුණැගල දිස්ත්‍රික්කයේ පුද්ගල කිහිපයක ද සමාජ වැඩපිළිබඳ ඩීප්ලොමා හදාරන දිජ්‍යායන්ගේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරමින් ඔවුනු අත්දැකීම් ලැබුවේ ය.

ඉන්පසු විවිධ රාජ්‍ය නොවන සංවිධාන විවිධ අර්ථකථන හා ත්‍යායය මත සි.ඩී.ආර් වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. අනතුරුව මෙම සංවිධානය හා එක්ව ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උරදුන් ප්‍රධානීන් හා ආයතනය අතර මෙම වැඩසටහන ස්ථාවර ජාතික වැඩසටහනක් බවට පත්කිරීමේ අවශ්‍යතාවය සංවාද හා අත්දැකීම් කුළින් මතු කර ගන්නා ලදී. ඒ අනුව ජාතික වැඩසටහනක් බැවින් හා ආබාධ සහිත පුද්ගලයා රටේ පුරවැසියකු වන බැවින් මහුගේ පුනරුත්ථාපනයට සියලුම රාජ්‍ය අංශ එක්විය යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වියපුතු බවට අදහසක් මතු විය. මෙම පිළිබඳව එවකට සිටි ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු නොවන බැවින් ජනාධිපති තුමා විසින් සමාජ සේවා අමාත්‍යාංශයට මෙම කාර්යය පවරන ලදී.

ඒ අනුව මුදල් හා කුම සම්පාදන අමාත්‍යාංශය සමග සමාජ සේවා අමාත්‍යාංශය එක්ව 1992 දී ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන ජාතික වැඩසටහනක් බවට පත්කරන ලදී. එහි දී ආබාධ වළක්වා ගැනීම, කළේතියා හඳුනා ගැනීම හා ආබාධ සහිත පුද්ගලයන් පුනරුත්ථාපන වැඩසටහන ප්‍රධාන අරමුණකට ගත් බව සඳහන් කළ යුතුව ඇත.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී පුහුණු අංශය ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයට පැවරුණු අතර සියයට 50% ට 50% වියදුම් රාජ්‍ය සහ සමාජ සේවා විද්‍යාලය දැමීමට එකඟ වී තිබේ. අනතුරුව 1994 දී පුහුණු අංශය ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයෙන් කැළණීය විශ්ව විද්‍යාලයේ ආබාධිතතා අධ්‍යාපන ඒකකය වෙත පැවරීමට කටයුතු කරන ලදී.

ජාතික ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන මෙහෙයුම් සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් අන්තර් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන මෙහෙයුම් කම්ටුවකින් සිදුවූ අතර 1996 දී සිට 1998 දක්වා විෂය භාර අමාත්‍යවරයා ද කම්ටුවට එක්විය.

එමෙන්ම 1996 දී මෙම ආයතනය ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහනේ මූල්‍ය දායකත්වය හා අනුග්‍රහයන් ඉවත්වනවිට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වාර්ෂික අයවැය ලේඛනයෙන් දෙනුලබන ප්‍රතිපාදන මගින් මෙවනතෙක් වැඩසටහන ක්‍රියාත්මකවන බව මෙහිදී සිහ්‍යත් කරන්නෙමු.

6.2 ප්‍රජාමූලිකප්‍රහරණත්ථාපනයේ ශ්‍රී ලංකික අත්දැකීම්

ප්‍රජා මූලික ප්‍රහරණත්ථාපන මෙතෙක් ලැබූ අත්දැකීම්, සාර්ථක හා අසාර්ථක තැන් බොහෝ වෙතත් එවා අප දිරි ගන්වන සුළුය. ආරම්භයේ දී ජාතික වැඩසටහන හරහා ආබාධ සහිත පුද්ගලයින් ප්‍රහරණත්ථාපනය සඳහා දායකවන අන්තර් ආයතන හා පුද්ගලයින්ගේ සහභාගිත්වය විවිධ ක්‍රම උපායන් තුළින් නමුදුලී වූ ප්‍රවේශයක්මගින් සාර්ථකත්වයට පත්කර ගැනීමට හැකි විය.

ඒ අනුව සෞඛ්‍ය අංශයේ විශේෂයෙන් වෙදාවරු ප්‍රජාව කරාගොස් තම සේවාවන් ලබා දීමේ දී ඔවුන් විශ්වාස පත්වූ අවස්ථා එමටය. රෝහල් සායනයට එන පුද්ගලයින්ට වඩා සංඛ්‍යාවක් ඇත ගම් දනවි වල භූද්‍යකලාව වෙසෙන බව ඔවුනට අවබෝධ විය. ආබාධ සහිත හාවයෙන් මුද්‍රාව ගැනීම සඳහා දිගටම ප්‍රතිකාර කළයුතු අයට බාධාවකින් තොරව පෝලිමොන් බැහැරව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදාකර දීමට මෙම කරුණු හේතු විය. ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, සෞඛ්‍ය වෙදා නිලධාරීන්, මාසික ප්‍රගති සමාලෝචන වලදී සි.නි.අාර විෂයක් ලෙස සාකච්ඡාවට හාර්තය කිරීම සුළුහා දක්නට ලැබුණි.

අධ්‍යාපන අවස්ථා ආබාධ සහිත දරුවන්ට ලබා දීමේ දී විදුහල්පතිවරු හා ගුරුවරු ඔවුන්ට පහසුකම් සලසා හැකිපමණින් සහාය දැක්වූ කොට්ඨාස බොහෝ විය. ඒ සඳහා පැවති ග්‍රාමීය කම්ටු හා ප්‍රජා නායකයින්ගේ බලපැමි බොහෝ දුරට ඉවහල් විය. කෙසේ වුවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඒ වනවිටත් ආබාධ සහිත පුද්ගලයන්ට “ආබාධිතයා” යනුවෙන් හැඳින්වූ අවස්ථා නැතිවම නොවේ. ඒ අතරතුර ම ස්වේච්ඡා සේවකයින් ග්‍රාමීය මට්ටමේ සුවිශාල කාර්යභාරයක් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඉටුකිරීම කැඳීපෙනෙන කරුණක් විය.

සමස්ථයක් ලෙස ගත්කළ ස්වේච්ඡා සේවකයින් හැඟීමෙන් තම කාර්ය කොටස ඉටුකිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඉන් මිදීමට අකමැති වූ අවස්ථා අප අත්දැකීම් තුළ සටහන් වී ඇත.

සි.නි.අාර වැඩසටහනේ කළුන් කළ සිදුවූ වෙනස්කම් මත ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමේ නිලධාරීන්ගේ හිගය, පත්වූ නිලධාරීන්ට නිසි පුහුණුවක් නොතිබේ හේතුකොටගෙන ඔවුන් භූද්‍යකලාවීමත් සහ වැඩසටහනින් ඇත්වීමත් නො වැළැක්විය හැකි හේතුවක් විය.

එවකට ප්‍රාදේශීය ලේකම්වරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු සහ විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරු, සමාජසේවා නිලධාරීන් ප්‍රමුඛ මූලික කණ්ඩායම් අතිවාර්යයෙන් වසරකට දෙනුන් වතාවක් දිවයින් නොයෙක් පුද්ගල වල එකතු වී අත්දැකීම් පුවමාරුකර ගැනීම වැඩසටහන සංවර්ධනය සඳහා ඇතිකරගත් සංවාද පැවත්වීමට වැඩසටහනට බොහෝ හිතකර විය. එපමණක් නොව ප්‍රජාව තුළ සංවාද මත ලැබූ ස්වේච්ඡා හා බල ගැනීවීම ආබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රහරණත්ථාපනය සඳහා පන්තරයක් විය. මෙසේ ආ ගමන් මගේ සංයිස්ථානයක් ලෙස ආබාධ සහිත පුද්ගලයින්ගේ ස්වශකක්ති සංවිධානය හැඳින්විය හැකිය. අද එම සංවිධාන තම සාමාජිකයන්ගේ පමණක් නොව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත දරුවන් හා පුද්ගලයින්ගේ “හඩ” බවට පත්වී ඇත. එමගින් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට, කුසලතා සංවර්ධනය, ජ්‍වලන උපාය සංවර්ධනය, අධ්‍යාපනය, සංස්කෘතිය හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ක්‍රියාකාරීන් බවට පත්වීම බොහෝ සංවිධාන අභේක්ෂණ කරගත් ජයග්‍රහණ ලෙස දැකින්තෙමු.

දැනට අප මුහුණ දී ඇති ප්‍රධාන අනියෝගය වන්නේ “ප්‍රජා මූලික වැඩසටහන ලෙස සේවාවර පදනමක් අනුව ප්‍රජාවේ සේවාලිත තිරිමට, ස්වේච්ඡා සේවය පවත්වාගෙන යන්නේ කෙසේද?” යන්නය. අද ස්වේච්ඡා සේවය අක්‍රිය තත්ත්වයට පත්ව ඇත. රට හේතුව මුදල පසුපස හඹායන සමාජ රටාව ගම්මාන තුළද ක්‍රියාත්මක වීමය. එම නිසා ස්වශකක්ති සංවිධාන තව දුරටත් බල ගන්වා ඔවුන් වෙත ප්‍රජා මූලික වැඩසටහන් හාර දීම සාර්ථක වේයැයි විශේෂ සාකච්ඡාව කරමු.

සී.ඩී.ආර්. වැඩසටහන

6.3 ඉලක්ක :-

1. සී.ඩී.ආර්. ජාතික වැඩසටහන යාචන්කාලීන කිරීම.
2. ප්‍රජාවේ සියලු ආබාධ සහිත පුද්ගලයන් තිවැරදිව හඳුනා ගැනීම, දත්ත පද්ධතියක් ගොඩනැගීම හා යාචන්කාලීන කිරීම.
3. අවාසි සහගත තත්ත්වයේ සිටින පුද්ගලයා මත පමණක් පදනම් නොවී ඔහුගේ පවුල මත පදනම් වී සේවා සැලසුම් කිරීම හා ක්‍රියා කිරීම.
4. ප්‍රජාවේ අවාසි බුක්ති විදින සියලු පුද්ගලයන් ඇගයීම හා ප්‍රජා මූලිකව සිදු කිරීම.
5. සේවා ලාභීන්ගේ හැකියා සහ අවශ්‍යතා තක්සේරු කිරීම තුළින් විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේද හාවිතා කිරීම මගින් පියවරෙන් පියවර සේවා ලබන්නාන් සංවර්ධනය කිරීම.
6. ක්‍රියාවලියේ සැම ස්ථිරයක ම සිටින කණ්ඩායම්වල දැනුම යාචන්කාලීන කිරීම.
7. දැනට නොයෙකුත් සංවිධානවලින් ක්‍රියාත්මක කරනු ලබන සී.ඩී.ආර් වැඩසටහනේ කියාමනය කිරීම සඳහා කම්ටුවක් පත්කිරීම.
8. ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන සඳහා සම්පත් මධ්‍යස්ථානයක් ඇතිකිරීම.
9. රාජ්‍ය නොවන සංවිධාන සී.ඩී.ආර් වැඩසටහනට අදාළව කටයුතු කරන්නේ නම් එම ආයතන වල ලංකාව තුළ කටයුතු කිරීමට අවසර ලබාදෙන ආයතන දැනුවත් කළ යුතුය. සී.ඩී.ආර්. වැඩසටහන් කිරීමේ දී සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සංඝ අධික්ෂණය යටතට ගැනීම.
10. සී.ඩී.ආර්. වැඩසටහනේ තාක්ෂණික කම්ටුව අඛණ්ඩව පවත්වාගෙන යාම හා එය යාචන්කාලීන කර සක්‍රිය කිරීම.

හත්වන පරිචීජදාය

SWOT විගේල්පණය



සී.ඩී.ආර් ගදුඥ (SWOT) විශ්ලේෂණය

Strengths ගක්තීන්	Weakness දුර්වලතා
Opertunities අවස්ථා	Threts තරජන

7.1 ගක්තීන්

01. ආබාධ සහිත පුද්ගලයා සහ පවුල සතු අන්තර් සබඳතා.
02. ආබාධ සහිත පුද්ගලයා හා ප්‍රජාව සතු අන්තර් සබඳතා.
03. රජයේ සියලු සේවාවන් විමධ්‍යගත වීම හා බොහෝ පිරිසක් සී.ඩී.ආර් පාර්ශවකරුවන් වීම.
04. ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය හා රාජ්‍ය නො වන ආයතනවල හිතකර ව්‍යුහය හා සහභාගීත්වය.
05. ක්ෂේත්‍ර නිලධාරීන් දිවයිනේ සියලු ගම්මාන ආචරණය කිරීම.
06. සී.ඩී.ආර් වැඩසටහන පදනම් ක්‍රියාවලියක් වීම.
07. ආබාධ සහිත පුද්ගල වෘත්තීය, ආර්ථික සංවර්ධන සැලසුම්, හොතික සම්පත් කළමනාකරණය.
08. ශ්‍රී ලංකාව තුළ විධිමත් පරිපාලන රටාවක් ක්‍රියාත්මක වීම.
09. අන්තර් අමාත්‍යාංශ සහභාගිවන ජාතික මෙහෙයුම් කම්ටුව ක්‍රියාත්මක වීම.
10. ප්‍රතිපත්ති හා නෙතික තත්ත්ව සංවර්ධනය වී තිබේම.
11. සී.ඩී.ආර්. වැඩසටහන මනාලේස ජාලගත කිරීම.

7.2 දුර්වලතා

01. අන්තර්ජාතික ලෙස වර්ගීකරණයට අනුකූලව ආබාධ සහිත පුද්ගලයන් නිවැරදිව හඳුනා නො ගැනීම සහ ඒ සඳහා නිසි තාක්ෂණික කුම්වේදයන් නො තිබේම.
02. ආබාධ සහිත පුද්ගලයා තම සංවර්ධනය සඳහා අරමුණුගත නො වීම හා ඒ පිළිබඳව දැනුම අඩුකම්.
03. ආබාධ සහිත පුද්ගලයා හා පවුල පිළිබඳ පවතින ආකල්පමය ගැටළු.
04. ප්‍රාන්තීය ප්‍රජාව සාර්ථකයේ දී ඇතැම් ප්‍රජාව වගකීම හාර නො ගැනීම.

05. කුමවේදයේ දී තාක්ෂණීක දැනුම සහිත පුද්ගලයින්, කණ්ඩායම් ප්‍රජා මට්ටම් නො නො වීම.
06. ප්‍රනරුත්පාපන ක්‍රියාවලියේ සැම ස්ථාන ම සිටින කණ්ඩායම් සඳහා දැනුම යාචන්කාලීන නො වීම.
07. සි.ඩී. ආර්. ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ප්‍රායෝගික ගැටළු.
08. සි.ඩී.ආර්. සැලැස්ම යාචන්කාලීන නො වීම.
09. ස්වේච්ඡා සේවකයන් දීර්ඝ කාලීනව වැඩසටහන තුළ රඳී නො සිටීම.
10. දත්ත රස්කිරීම යන විශ්ලේෂණයේ අඩුපාඩු.

7.3 අවස්ථා

01. නිදහස් අධ්‍යාපන සේවා ලබා ගැනීම.
02. නිදහස් සෞඛ්‍ය සේවා ලබා ගැනීම.
03. ආබාධ සහිත පුද්ගලයන් ව රැකියා සඳහා 3% අවස්ථාව ලබා ගැනීම.
04. ප්‍රජා සේවා සපයන ඕනෑම ආයතනයකට ප්‍රවේශ වීමේ හැකියා ලබා දීමේ අධිකරණ තීන්දුව මත තිබෙන ගොඩනැගිලි සඳහා ප්‍රවේශ පහසුකම් ඉදිකිරීම හා නව ගොඩනැගිලි ඉදිකිරීමේ දී ප්‍රවේශ පහසුකම් අනිවාර්ය වීම.
05. ආබාධ සහිත පුද්ගලයන්ගේ වෘත්තීය පුහුණුව සඳහා නව පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම හා තිබෙන වෘත්තීය පුහුණු ආයතනවල දිඵා ධාරිතාවය හා පුහුණු ක්ෂේත්‍ර වැඩිදියුණු වීම.
06. ආබාධ සහිත වූවන්ගේ කුසලතා සංවර්ධනය සඳහා වන "සිත්රු ජාතිකවැඩසටහන" හා ක්‍රිඩා කොළඹ දීරිගන්වන "ජාතික ක්‍රිඩා තරගාවලය" වාර්ෂිකව සංවිධානය වීම.
07. හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති හා අණපනත්.

7.4 තර්ජන

01. ආබාධ සහිත ලුමුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමෙන් පසු රැකියා සඳහා බදවා ගැනීමට ආයතන දක්වන උදාසීනත්වය.
02. ආබාධ සහිත පුද්ගලයක ස්වයං රැකියාවක නිරත වීමේ දී ප්‍රජාව අදාළ ආබාධ සහිත පුද්ගලයා බලගැන්වීම සඳහා දක්වන උදාසීනත්වය.
03. ආබාධ සහිත පුද්ගලයා සහ පවුල් යැපුම් මානසිකත්වයේ එළඹිගෙන සිටීම.
04. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක වියයුතු ප්‍රතිපත්ති හා නීති සාර්ථක ලෙස ක්‍රියාත්මක නො වීම. අදාළ ප්‍රතිපත්ති හා නීති පිළිබඳව පසුවිපරම්, අධික්ෂණය හා ඇගයීම් සිදු නො වීම.

05. රට තුළ සී.ඩී.ආර් ක්‍රියාකාරකම් ඒකාබද්ධ තො වීම.
(විසිරුණු ස්හාවයන් ගැනීම)


සී.ඩී.ආර් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ගක්තින් පිළිබඳ අවබෝධය හා ගක්තින් විග්‍රහකර ගැනීමට ඇති හැකියාව දියුණුකර ගැනීමත් ආබාධ සහිත පුද්ගලයින්ගේ සමස්ථ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදියාකි කරුණකි. එමෙන් ම සී.ඩී.ආර් වැඩසටහනෙහි දුර්වලතා හඳුනා ගැනීම තුළ දුර්වලතා ඉවත්කර ගැනීම හෝ අවමකර ගැනීම තුළින් වැඩසටහන සක්‍රීයව හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිය වේ. එසේ ම දුර්වලතා වලක්වා ගැනීම සඳහා පෙර සූදානම් කාර්යන් ක්‍රියාත්මක කළ හැකිය.

වැඩසටහනෙහි අවස්ථා හඳුනා ගැනීම තුළ සී.ඩී.ආර් වැඩසටහන නිර්මාණාත්මකව ක්‍රියාත්මක කිරීමට ත් ඒ තුළින් ආබාධ සහිත පුද්ගලයින්ගේ පුරුව සංවර්ධනය වේගවත් කිරීමට ත් හැකියාව ලැබේ. ඒ තුළ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණ වනු ඇත.

සී.ඩී.ආර් වැඩසටහනෙහි තරජන හඳුනා ගැනීම හා අවබෝධය ලැබීම තුළ වැඩසටහන අතරමග අක්‍රීය වීම වලක්වා ගැනීමට ත්, තරජන සඳහා පෙර සූදානම් ක්‍රියා ආරම්භ කිරීමට ත් හැකියාව ඇත.

සමස්ථයක් වශයෙන් ගත් විට ගුදුඥත විශ්ලේෂණය තුළින් වැඩසටහන සාර්ථක කර ගැනීමේ හැකියාව තුළ සියලුම ආබාධ සහිත පුද්ගලයින්ගේ පුරුව සංවර්ධනය සඳහා ක්‍රියාත්මක විය හැකි ය. එමෙන් ම සමාජ ප්‍රධාන ප්‍රවාහයට ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධ කිරීමට හැකිවීම තුළ ආබාධ සහිත තැනැත්තා, ඔහුගේ පවුල හා ප්‍රජාව සංවර්ධනය වීම තුළ එය සමස්ථ රටේ සංවර්ධනය සඳහා දායකත්වයක් වනු ඇත.

බල්ක කේතීස සංවිධානය විසින් නඟෙන්වන දී ඇති
සී. ඩී. ආරු. මුරකාය (CBR - Matrix)



අවවහ පරිච්ඡේදය

ආබාධ සහිත වුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා
සලප්‍රවම මැදිහත්වන කණ්ඩායම් හා ආයතන



8.1 පුනරුත්ථාපන කණ්ඩායම

සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියක් සඳහා එක් එක් ක්ෂේත්‍ර සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පුනරුත්ථාපන කණ්ඩායමක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේම පුනරුත්ථාපන කණ්ඩායම් සාමුහිකව තම කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීම, පුනරුත්ථාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවයට බෙහෙවින් බලපායි. මෙහිදී කණ්ඩායමේ සාමාජිකයන් අතර මනා සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. කණ්ඩායමේ සාමාජිකයන් සක්‍රීය ලෙස එකිනෙකා අතර අදහස් තුවමාරු කර ගැනීම අත්‍යවශ්‍ය වූ කටයුත්තක් වේ. කණ්ඩායම් සාමාජිකයන් අඩු වූ විට සුදුසු පරිදි එම කටයුතු සිදු කිරීම ද මෙහි වැදගත් ගුණාත්‍යාගයක් වේ. පුනරුත්ථාපන කණ්ඩායමේ අත්‍යවශ්‍ය සාමාජිකයන් වන්නේ,

1. වෛද්‍යවරුන්
2. හෙදියන්
3. හෝත විකිත්සකයන්
4. වෘත්තීය විකිත්සකයන්
5. කළුන හා භාජා විකිත්සකයන්
6. සමාජසේවා නිලධාරීන්
7. ආදේශක හා සංාර්ථ කාරක නිලධාරීන්
8. මනෝ විද්‍යාඥයින්

යන අයයි. මේ අමතරව දියුණු රටවල පුනරුත්ථාපන කණ්ඩායම් වලට විශේෂයෙන් පුහුණුව ලැබූ විශේෂීත නිලධාරීනු බොහෝ පිරිසක් ද අයන් වෙති.

ප්‍රජා මූලික පුනරුත්ථාපනයේ දී එම සියලු ම නිලධාරීන් ප්‍රජාවේ නොමැති වූවන් අවශ්‍යතාවයන් අනුව විශේෂ උපදෙස් ලබා ගැනීම සඳහා ඇතැම් විට ඔවුන්ගේ සහය ලබා ගැනීමට අවශ්‍ය විය හැකි ය. මක් නිසාද මෙවැනි පුනරුත්ථාපන කණ්ඩායම් දැනට රෝහල් වලට, ආයතන වලට පමණක් සීමා වී ඇති බැවිනි. වෛද්‍යවරුන් විසින් පුනරුත්ථාපන කණ්ඩායමට නායකත්වය දෙනු ලබයි.

හෝත විකිත්සාව

හෝත විකිත්සාවේ ප්‍රධානතම ප්‍රතිකාර මාධ්‍යයක් ලෙස හෝතික ප්‍රහව හාවිතා කරනු ලබන අතර මේ අමතරව දෙඅත් හාවිතා කරමින් සිදුකරනු ලබන සුවිශේෂ ප්‍රතිකාර ක්‍රම ද ඇතේ.

ଆබාධ සහිත පුද්ගලයන්ගේ වලිනය සහ කායුම්ය හැකියාවන් වැඩිදියුණු කිරීම හා ජීවිත කාලය තුළ දී ම එම හැකියාවන් පවත්වාගැනීමට උපකාර වීම ප්‍රධාන පරමාර්ථයක් වේ. නොයෙකුත් හේතු නිසා මෙම හැකියාවන් සීමාවිය හැක. වයස්ත්‍රත්වීම, අනතුරුවලින් පසුව, වෛද්‍යනා සහිත රෝගී තත්ත්ව, දිගුකාලීනව පවත්නා තිබන්ගත රෝගී තත්ත්ව මින් උදාහරණ කිපයක් වේ.

ଆබාධ තත්ත්ව වලක්වාගැනීමටත්, ප්‍රතිකාර හා පුනරුත්ථාපනය මෙන් ම කායික මානසික හා සාමාජිය යහ පැවැත්ම උදෙසා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩිසටහන් මගින් ජීවිතයේ ගුණාත්මකභාවය උපරිම තත්ත්වයෙන් පවත්වාගැනීමට දායක වීම ද අලේක්ෂා කෙරේ. මෙම කෙෂ්තයේ අනෙක් කොටස්කරුවන් වන වාත්තිකයන්, පවුලේ සාමාජිකයින්, රැකබලාගෙන්නන් හා ප්‍රජාව සමඟ ද මනා අන්තර සබඳතාවයක් පවත්වා ගනිමින් වලන විහාරයන්ට අවශ්‍ය සුදුසු වාතාවරණය සැකසීම කරනු ලබයි.

වංත්තිය විකිත්සාව

වංත්තිය විකිත්සාව පුද්ගල කේත්ද කොටගත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් වංත්තියක් වන අතර සෞඛ්‍ය හා යහ පැවැත්ම ප්‍රවර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රතිකාරමය ක්‍රියාකාරකම් මාධ්‍යයක් ලෙස උපයෝගී කරගනී.

මෙහි මූලික ඉලක්කය වන්නේ එදනෙදා ක්‍රියාකාරකම් සඳහා සක්‍රීයව සහභාගී කරවීමයි. ප්‍රජාවේ සහ එහි සිටින මනිසුන් අපේෂා කරන සහ එවුනට අත්‍යවශ්‍ය වන්නා වූ ක්‍රියාකාරකම්වල නිරත කරවීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ සඳහා වංත්තිය විකිත්සාවේ ප්‍රතිකාර ක්‍රම ප්‍රධාන වශයෙන් යොදා ගනී. ක්‍රියාකාරකම් අවශ්‍ය පරිදි සකස් කිරීමක්, (අනුවර්ථනය කිරීමක්) පාරිසරික සාධක ද අවශ්‍ය පරිදි සකස් කර ගැනීමක් මෙමගින් සිදු කරනු ලබයි.

ක්‍රියාකාරකම් පුහුණු කිරීමේ දී තනි පුද්ගල, ප්‍රවාක් ලෙස ප්‍රජාවක් ලෙස සිදු කළ යුතු සියලු ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනු ලැබේ. වංත්තිය විකිත්සකකරුවන් විසින් විවධ රෝගී තත්ත්ව ඇති පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා දෙන අතර අන්තර පුද්ගල, අන්තර පුද්ගල සන්නිවේදන, වලන, බුද්ධිමය එදනෙදා ක්‍රියාකාරකම් රැකියා හා විනෝදමය ක්‍රියා ආදීමය සියලු ක්ෂේත්‍ර මෙහිදී සළකා බලනු ලබයි.

වංත්තිමය විකිත්සාවේ ප්‍රථිකාර ලබා දෙන රෝගී තත්ත්ව සළකා බැඳු වට ස්නායු රෝග, රක්තවේද සහ විකලාංග රෝග පිළිස්සුම් හා අනතුරු, මානසික රෝග, ප්‍රමා ආබාධ තත්ත්ව මින් ප්‍රධාන තැනක් ගනී. කායික, මානසික, සමාජීය හා අධ්‍යාපනීක යන සියලු ක්ෂේත්‍රවලට අයත් ක්‍රියාකාරකම් සළකා බලමින් නිවාස හා ප්‍රජාව මුල් කරගෙන සිදු කරනු ලබන පුනරුත්ථාපන ක්‍රියාවල දී ද වැදගත් කාර්යයක් වංත්තිය විකිත්සාවෙන් ඉටු කරනු ලබයි.

කථන හා භාෂා විකිත්සාව

මෙම විකිත්සාවෙන් ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර කරනු ලබන්නේ කථන හා භාෂා ගැටළු, අදහස් භුවමාරු කර ගැනීමට ඇති ගැටළු හා ගිලිමේ අපහසුතා ඇති රෝගී තත්ත්ව සඳහා යි. ජ්වලයේ ගුණාත්මකභාවය වැඩිහිළුණු කර ගැනීමට නම් මෙම ගැටළු සඳහා ඉක්මණීන් මැදහන්වීමක් සිදු විය යුතු ය.

අමයින්ගේ සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධ බොහෝමයක් රෝගී තත්ත්ව වලදී කථන හා භාෂා ගැටුලු ඇති වේ. මස්තිෂ්ක ආසාතය, ඔවුන් සින්වේමය, මතෙන් වික්ෂිප්තහාවය, ඉගෙනීමේ ආබාධ තත්ත්ව, ග්‍රුවණ උංණතා, ගොත ගැසීම්, කියවීමේ අපහසුතා, වලන අපහසුතා වැනි රෝග තත්ත්ව මින් ප්‍රධාන වේ.

වැඩිහිටියන්ගේ රෝගී තත්ත්ව සළකා බලන වට ස්නායු රෝග, මොළයට සිදුවන අනතුරු, පාර්කින්සන්, බිමෙන්ෂියාව, කන නාස උගුර හා මොළය ආග්‍රිත පිළිකා තත්ත්ව වලදී ද මෙවැනි විකිත්සක ප්‍රතිකාර අවශ්‍ය විය හැක. රෝහල්වල පමණක් නොව ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන්වලට ද කථන හා භාෂා විකිත්සක සේවාව අවශ්‍ය වේ.

හෙද සේවාව


ଆබාධ සහිත පුද්ගල පුනරුත්ථාපනයේ දී හෙද නිලධාරීන් විසින් සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ලබයි. මෙහි දී ආබාධ තත්ත්ව වලින් පසුව සංකුලතා වලක්වා ගැනීම ප්‍රධානත ම අරමුණක් වේ. ඇද තුවාල (පිඩින තුවාල) මුත්‍රා පද්ධතිය ආග්‍රිත ගැටළු, ආහාර ජීරණ පද්ධතිය ආග්‍රිත ගැටළු හා ග්‍රෑව්‍යන පද්ධතිය ආග්‍රිත

ගැටළු වලක්වා ගැනීම සහ හෙද සත්කාරය ඉතා වැදගත් වේ. එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කර ගැනීම සඳහා රැකබලා ගන්නන් ප්‍රහුණු කිරීම සඳහා ද හෙද සේවය ඕල්පීය කුම හාවිතා කරනු ලබයි. රෝහලින් නිවසට නික්ම යන විට මෙම සංකුලතා වලක්වා ගැනීමට උපදෙස් ලබා දීම ද සිදු කරනු ලබයි.

8.1.4 සමාජ සේවා නිලධාරිගේ කාර්යනාරය

සමාජසේවා නිලධාරින්ගේ කායෝභාරය තුළ ආබාධ සහිත ප්‍රජාව ප්‍රතිස්ථාපනය ඉතා ම වැදගත් තැනත් හිමිකර ගති. මෙය ආබාධ වලක්වා ගැනීමේ කායෝභාරයේ සිට ආබාධ සහිත වූවන් සමාජ ගත කිරීම සේවාධීන කිරීම දක්වා වූ සුවිශාල විෂය ක්ෂේත්‍රයක විහිදි පවතී. මේ තුළ විවිධාකාර වූ සුහසාධන, සේවා සැපයීම් මෙන්ම සුවිශ්ෂි සම්බන්ධකරණ කටයුතු සඳහා ද සමාජ සේවා නිලධාරියා මැදහත් වේ. සමස්ථයක් වශයෙන් ගත්කළ ආබාධ සහිත පුද්ගලයන්ගේ වෛද්‍යමය කාර්යයන් ආරම්භ විමත් සමගම සමාජ සේවා නිලධාරියාගේ සුහසාධන කටයුතු ද ආරම්භ වීම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින සුවිශ්ෂි ප්‍රවනතාවයක් වශයෙන් සඳහන් කළ යුතුය. මෙය වඩාත් පහසුවෙන් වටහා ගැනීම සඳහා පහත පැහැදිලි කිරීම උපයෝගී කරගත හැකි ය.

ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත අයෙකු සඳහා වෛද්‍යමය හා සමාජමය මැදිහත්වීමේ ආකෘතිය




8.2 ආදේශක හා සංශ්‍රේණීය කාරක නිලධාරීන්ගේ කාර්යභාරය

ආදේශක හා සංශ්‍රේණීය කාරක නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ගැටුවයේ විකෘති කොටස් සඳහා හෝ විකෘති වලක්වා ගැනීම සඳහා ආධාරක උපකරණ ලබා දීමත් අත් පා වැනි ගැටුවයේන් අයින් කරන ලද අවයව වෙනුවට කානීම අත්, පාද ආදි උපකරණ නිර්මාණයකර ලබාදීමත් ය. ඔවුන් මෙම උපකරණ සැලසුම් කිරීමත් නිර්මාණය කිරීමත් නැවත අවශ්‍ය වූ විට නිසි පරිදි සකස් කිරීමත් අලුත් වැඩියාවන් සහ පසු විපරමක් සිදු කරනු ලබයි.

- * Orthoses - සංශ්‍රේණීය උපකරණ වේ (කැලීපර් හා ආධාරක)
- * Protheses - කානීම අත් පාද ගෙළවේ කොලරස්.

8.3 ප්‍රජා මූලික ප්‍රනරුත්ත්වාපනයේ ව්‍යුහය



8.4 කණ්ඩායම් ක්‍රියාකාරීත්වය

ଆබාධ සහිත පුද්ගල පුනරුත්ථාපන ක්‍රියාවලිය අත්‍යවශ්‍යයෙන් ම කණ්ඩායම් ප්‍රයත්තයක් වන අතර එහි එක් සාමාජිකයෙකුගෙන් ඉටු විය යුතු කාර්ය හාරය සාර්ථකව සිදු නොකළ හොත් පුනරුත්ථාපන ක්‍රියාවලියේ ගුණාත්මක හාවයට බෙහෙවින් බලපාතු ඇත. එසේ ම එකිනෙකාට ඇති ගැන්වය ආරක්ෂා කර ගැනීමත් එක් එක් සේවාව පිළිබඳ අනෙක්නා අවබෝධයක් තිබීමත් එකිනෙකා අතර තොරතුරු තුවමාරු කර ගැනීමත් හොඳ කණ්ඩායමක ප්‍රධාන ලක්ෂණ වේ. නිවැරදි සම්බන්ධකරණයක් සහිත කණ්ඩායම් ප්‍රයත්තයක් මගින් පහසුකම් හා කාලය කළමනාකරණය හොඳින් සිදු කර ගත හැක.

තීරණ ගැනීමේ දී කණ්ඩායම් සමාජිකයන්ගේ අදහස් මෙන් ම ආබාධිත පුද්ගලයාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ අදහස් ද සැලකිල්ලට ගත යුතු ය.

කණ්ඩායමක් සතු ප්‍රධාන ම ගක්තින් වන්නේ ආබාර ධර්ම හා පුනරුත්ථාපන අරමුණු වලට හැකිතාක් යොමු විම ය. මෙමගින් පිරිවැය අවම කර ගනීම සහ ආබාධ සහිත පුද්ගලයාට ගුණාත්මක සේවාවක් ලබා දීමත් සිදුකළ හැකි ය.

8.4 පුනරුත්ථාපන, තාක්ෂණික හා සූහ සාධන මැදිහත් වීම.

ଆබාධ සහිත පුද්ගලයන් පුනරුත්ථාපනයෙදී තාක්ෂණයේ වැදගත්කම ඉතා ඉහළින් කැපීපෙණුනත් ප්‍රජා මට්ටමින් ඒ පිළිබඳ අවබෝධය ප්‍රමාණවත් යැයි සිතිය නො හැකි ය. සූහ සාධන අත්‍යාවතා පුද්ගලයා මත පදනම්ව නිසි පුනරුත්ථාපන සැලැස්මකට අනුව සිදුවිය යුතුය.

ଆබාධ සහිත පුද්ගලයාගේ ආබාධයේ ස්ථාවයට අනුකූල වන පරිදි තාක්ෂණය හාවිතා කර උපකරණ නිර්මාණය කිරීම වැදගත් වන අතර රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන වලින්ද උපකරණ බෙදා දීම සිදුකරයි. එහිදි වඩා වැදගත් වන්නේ පුද්ගලයාගේ ආබාධයේ ස්වභාවයට අදාළ තාක්ෂණික තක්සේරු වාර්ථාවක් විකිතසකයන්ගෙන් සමාජ සේවා තිළධාරී හරහා ලබා ගෙන විධීමත් ක්‍රමවේදයක් මගින් අදාළ උපකරණ ලබාදීම සි. ඒ තුළ පුද්ගලයාගේ ආබාධිත හාවයට සහනයක් සළසා ගැනීමට හැකිවන අතර උපකරණ හාවිතය නිසා සිදුවන අතුරු ආබාධ අවම කර ගැනීමට ද අවස්ථාව සැලස්.

එ්වාගේම උපකරණ නිෂ්පාදනයට අදාළ නියාමනයක් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක නො වීම නිසා වර්ථමානයේ ආයතන වලින් නිෂ්පාදනය කරන (රෝද පුවු, කිහිලිකරු, අත්වාරු වැනි) උපකරණ සඳහා ප්‍රමිතියෙන් තොර අමුදව්‍ය හාවිතා කිරීම නිසා අදාළ උපකරණ වල දිගු කාලීන පැවැත්මට බාධා එල්ල වී ඇත. ඒ නිසා බොහෝ විට ආබාධ සහිත පුද්ගලයා අනතුරු වලට හාර්ථය විමෝ ඉඩකඩ වැඩි වී ඇත. එබැවින් ප්‍රමිතියෙන් යුතු උපකරණ නිෂ්පාදනය කිරීමෙන් ආබාධ සහිත පුද්ගලයාට එවා දිගු කළක් පරිහරණය කිරීමට අවස්ථාව උදා වන අතර මුවන්ට දැරීමට සිදු වන අමතර පිරිවැයද අවම වේ. එමෙන්ම වෙදා කණ්ඩායමේ නිරදේශය මත පමණක් පදනම්ව උපකරණ නිඛත් කිරීම තුළින් ආබාධ සහිත පුද්ගලයාට ස්වභාවික උපයෝගී කර ගෙන එම ආබාධයන්ගෙන් මිශ්‍රමට හෝ අවම කර ගැනීමට ද අවස්ථාව උදා වනු ඇත.

සූහසාධනය පදනම් කරගෙන පිං තකා බාහිර පාර්ශවයන් විසින් ආබාධ සහිත පුද්ගලයන්ට ලබා දෙන උපකරණ ආබාධ සහිත පුද්ගලයාගේ සැබැං අවශ්‍යතාව හඳුනා නොගෙන ලබා දීම නිසා ආදාළ ආබාධය උගු වීමට ද ඇතැම් අවස්ථාවල දී හේතු වී ඇත. බොහෝවිට මෙසේ ලබා දෙන උපකරණ අවම මිලක් යටතේ මිලදී ගැනීමට පරින්‍යාගිලින් අදහස් කරන නිසා සහ නිසි සෞයා බැඳීමකින් තොරව මෙම උපකරණ ලබා දීම නිසා ආදාළ උපකරණ අවහාවිතා කිරීමට ද හේතු කාරණා වී ඇත. සූහ සාධන, ස්වේච්ඡා සේවා බෙදා හරින උපකරණ වලට අදාළ අමතර කොටස් නොමැති වීමෙන් (බොහෝදුරට එම උපකරණ විදේශ වලින් ආනයනය කිරීම නිසා) කෙටි කළකින් හාවිතයෙන් ඉවත් කිරීමට සිදු වන නිසා ආබාධ සහිත පුද්ගලයාට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නො හැකි වීම අද බහුලව දක්නට ලැබෙන කරුණකි.

8.5 පුනරුත්ථාපන පාර්ශවකරුවන්

පුද්ගලයාගේ පුනරුත්ථාපනයට දායකවන පිරිස පහතින් දැක්වේ.

- * පුද්ගලයා
- * පවුල
- * සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, විශේෂ වෙවුළුවරු, වෙවුළුවරු
- * විකිත්සකයන් (PT / OT / ST) (හොත වකිත්සක, වෘත්තීය විකිත්සක, කර්ත විකිත්සක)
- * හෙද කායනී මණ්ඩලය
- * සමාජ සේවා නිළධාරීන්
- * රජයේ නිළධාරීන්
- * පුහුන්, ප්‍රජා නායකයන්, ප්‍රජා මූල සංවිධාන, ස්වේච්ඡා කණ්ඩායම්
- * ප්‍රා දේශීය මෙහෙයුම් කම්ටුව (MOH, PHN, MIDWAIFE, PHI)
- * ආගමික නායකයන්
- * පෙරපාසල් ගුරුවරුන්
- * ප්‍රාථමික ගුරුවරුන් / විශේෂ අධ්‍යාපන ගුරුවරුන්
- * රාජ්‍ය නොවන සංවිධානවල නිළධාරීන්
- * පුද්ගලික අංශය
- * විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු
(ලදා - කමිකරු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලමා හා පරිවාස දෙපාර්තමේන්තුව, ක්‍රිඩා අමාත්‍යාංශය ආදිය)

8.6 ආයතන හා පාසල් මට්ටමේ පුනරුත්ථාපනය

ଆබාධ ඇති පුද්ගලයාට අධ්‍යාපනය ලැබේමටත් ඉන් පසුව වෘත්තීය පුහුණු අවස්ථා ප්‍රගතා කර ගැනීම තුළින් වෘත්තීයක නියුලෙන්නෙකු වශයෙන් තම ආරම්භය ගක්තිමත් කර ගැනීමටත් අවශ්‍ය මග පෙන්වීම හා සහය ලබා දීම හා ඒ තුළ ආබාධ සහිත පුද්ගලයා රටේ ආර්ථික ප්‍රවාහයට දායක කර ගැනීම සඳහා ආයතන හා පාසල් මට්ටමේ පුනරුත්ථාපන අවස්ථාවන් යොදාගත හැකි ය.

පාසලේ ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අන්තර්කරණය හා විශේෂ අධ්‍යාපන ඒකක සාමාජික වී තිබීම ද පුනරුත්ථාපන අවස්ථා සඳහා ඉඩකඩ සපයනු ලබයි.

8.7 පුනරුත්ථාපන අවස්ථා

පුනරුත්ථාපන අවස්ථා යනුවෙන් හඳුන්වනු ලබන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ තත්ත්වයට ආබාධ සහිත පුද්ගලයා සංවර්ධනය කිරීමට පවතින අවස්ථාවන්ය.

8.7.1 රෝහල්ගත පුනරුත්ථාපනය

දරුවෙකු පිළිසිදගන් අවස්ථාවේ සිට දරුවා බිජි කරන අවස්ථාව දක්වා පවුල් සෞඛ්‍ය සේවිකාව හා සෞඛ්‍ය වෙවදා නිලධාරීවරයා විසින් මවගේ හා දරුවාගේ සෞඛ්‍යය හා පෝෂණය පිළිබඳ සොයා බලා නිරෝගීමත් දරුවෙකු බිජිකිරීමට අවශ්‍ය අඩිතාලම දැමීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබේ. ඉනික්විතව රෝහල්ගතව දරුවෙකු ප්‍රසුව කිරීමෙන් පසුව වයස අවු : 0ත් - 5ත් අතර කාල පරාසය තුළදී මෙසේ උපත ලද දරුවා ආබාධ සහිත දරුවෙක් ද, එසේ නැත්තම ආබාධ වලින් තොර දරුවෙක් ද යන වග තහවුරු කර ගැනීමට විශේෂය වෙදාවරයාට හැකියාව ලැබේ. මෙසේ වෙදාවරයෙකු හෝ වෙදා කණ්ඩායමක් විසින් දරුවාගේ පුබලතා හඳුනාගනු ලබන අතර හඳිසි අනතුරු වලින් සහ රෝගාබාධ, හේතු කොටගෙන ආබාධිත හාවයට පත්වන අයද පුනරුත්ථාපනය සඳහා රෝහල්ගත කිරීම සිදු කරනු ලබයි.

මූලික හඳුනා ගැනීමකින් පසුව වෙදාවරයා විසින් තීරණය කරනු ලබන ප්‍රතිකාරයකට යොමු වීම සිදු කරනු ලබයි. මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අංශ ලෙස,

- * වර්ධනයට හා සංවර්ධනයට අදාළ ගැටුම් හඳුනාගැනීම.
- * ආබාධිතභාවය නිවැරදිව හඳුනා ගැනීම,
- * රෝග විනිශ්චය කාඩ්පත ලබාදීම.
- * ආබාධිතභාවය තක්සේරු කිරීම, පුබලතාවයන් හඳුනා ගැනීම.
- * ආබාධිතභාවයට අදාළ ප්‍රතිකාර තීරණය කිරීම.
- * දෙමාපියන්, රකඛලාගන්නන් දැනුවත් කිරීම.
- * විකිත්සක සේවාවන් වෙත යොමු කිරීම.
- * පුනරුත්ථාපන කණ්ඩායම මෙහෙයුම්.
- * අවශ්‍ය අවස්ථාවල දී සැක්කම් වලට හාජනය කිරීම.
- * ආබාධ සහිත පුද්ගලයා පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියට යොමු කිරීම.
- * ආධාර උපකරණවල අවශ්‍යතාවයන් හඳුනා ගැනීම, යොමු කිරීම යන කරුණු ද හඳුනාගත හැකිය.

8.7.2 නිවෙස් මට්ටමේ පුනරුත්ථාපන අවස්ථා.

ආබාධ සහිත පුද්ගලයාට අවශ්‍ය සුරක්ෂිතතාව, පෝෂණය, එදිනෙදා කටයුතු කර ගැනීමේ හැකියාව, දෙනික පහසුකම්, ප්‍රවේශ පහසුකම් සහ නිවෙස් සාමාජිකයන් අතර සුහද පරිසරයක් ගොඩ තැබීමේ නිවෙස් මට්ටමේ පුනරුත්ථාපනය වන අතර මෙමගින් ආබාධ සහිත පුද්ගලයාගේ හුමිකාව ස්වාධීන කිරීමට හා ගොඩනගා ගැනීමට ද අවස්ථාව උදා වේ.

8.7.3 ප්‍රජා මට්ටමේ පුනරුත්ථාපන අවස්ථා.

- * ආබාධ සහිත පුද්ගලයාගේ ප්‍රජාවේ හා ඔහුගේ පවුලේ සහ සම වයස් කණ්ඩායම්වල සාමාජිකයන් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සැලසීම.
- * ප්‍රජාවේ, සම වයස් කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වැඩසටහන් සහ ප්‍රජා කටයුතු සඳහා ආබාධ සහිත පුද්ගලයාගේ සත්‍ය සහභාගිත්වය ලබා දීම. මේ සඳහා ඇති බාධක හඳුනා ගැනීම සහ පිළියම් යෙදීම.
- * මෙම පුද්ගලයා පිළිබඳ ප්‍රජාව තුළ පිළිගැනීමක් ඇති කිරීමට කටයුතු කිරීම හා දැනුවත් කිරීම.
- * පොදු කටයුතු, සම්ති සමාගම් / උත්සව අවස්ථා සඳහා සහභාගිත්වය ලබා දීම.

8.7.4 පුනරුත්ථාපන රෝහල් ගත කිරීම

ශ්‍රී ලංකාවේ රෝහලකින් විකලාංග අංශයට ඇතුළු විමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ වැඩිදුර පුනරුත්ථාපන කටයුතු සඳහා පුනරුත්ථාපන රෝහල් වෙත යොමු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ දැනට සේවා සපයන පුනරුත්ථාපන රෝහල් වන්නේ,

- * ජාතික මධ්‍යස්ථානය - රාජම පුනරුත්ථාපන රෝහල
- * මධ්‍යම පළාත - දිගන පුනරුත්ථාපන රෝහල
- * උතුරු මැද පළාත - ජයන්තිපුර පුනරුත්ථාපන රෝහල
- * උග්‍ර පළාත - කැන්දාගොල්ල පුනරුත්ථාපන රෝහල
- * දකුණු පළාත - මැලිබන් පුනරුත්ථාපන රෝහල - අක්මීමන

විකලාංග ඒකකයේ ප්‍රතිකාර අවසන් වූ පසුව ඉහත සඳහන් කළ රෝහල් වලට හාරකුරවෙකු සමග ඇතුළු කරනු ලබයි. මෙම රෝහල් හොත විකිත්සක, වෘත්තීය විකිත්සක යන කණ්ඩායම් වලින් සමන්විතය. එසේම පහසුකම් වලින් යුත්ත මෙම ආයතනවලින් වැඩි පිරිසක් සේවය ලබා ගනු ලැබේ. මෙම රෝහල් වල පහසුකම් කොතොක් තිබුණන් හාරකුරුවන් සඳහා නැවතිමේ පහසුකම් නොමැති හෙයින් ඔවුනු විශාල ලෙස අපහසුතාවලට ලක්වෙති. එසේම නවාතැන් පහසුකම් නැති බැවින් රෙකබලාගන්නේ විශාල ලෙස පිඩාවට පත්වී ඇත.

මෙම හේතුන් නිසා එම හාරකුරුවන් සඳහා නවාතැන් පහසුකම් සපයා දීම ඉතාමත් කාලීන අවශ්‍යතාවන් බවට පත්වේ.

මෙසේ පුනරුත්ථාපනය වන රෝගින් හට විවිධ වෘත්තීන් පිළිබඳව පුහුණුවක්ද ලබා දෙනු ලැබේ.

උදා - මැහුම් කරමාන්තය, විසිතුරු හාණ්ඩ නිෂාපදනය.

8.8 රෝහල් තුළ සිටින ආබාධ සහිත පුද්ගලයෙකු ප්‍රතිඵ්යාපනය කිරීමේ දී සැලකිය යුතු කරනු

එහැම ආබාධිත තත්ත්වයක අවසාන ප්‍රතිඵ්යාපනය වන්නේ එහිනෙදා කටයුතු කිරීම සඳහා සීමා පැනනැගීමයි. මේ නිසා හැකි තරම් දුරට ස්වාධීනව කටයුතු කිරීමට හැකි වන සේ ප්‍රනරුත්පාපන ක්‍රියාවලිය සංවිධානය විය යුතුය. ඒසේම ප්‍රජාවේ කටයුතුවලට සහභාගි වීමට හැකිවන අයුරින් කටයුතු සංවිධානය කළ යුතුය. මේ සඳහා ආබාධ සහිත පුද්ගලයා ප්‍රජාව තුළ පිළිගැනීමට ලක් කළ යුතුය.

ප්‍රතිඵ්යාපනය වීමේ සාර්ථකත්වය ආබාධ සහිත පුද්ගලයාගේ තව ජීවිතයට ඩුරු වීමේ හැකියාව හා උනන්දුව, සම්පත් යන කරුණු මත රඳා පවතිනු ඇත. එම නිසා ප්‍රතිඵ්යාපනය පිළිබඳ තොරතුරු රස් කළ යුත්තේ ඔහු ප්‍රජාව හමුවට පැමිණීමට පෙර ය. ප්‍රතිඵ්යාපනයට පෙර ආයතනය තුළ දී පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

- * අත්‍යවශ්‍ය තොරතුරු ලබා දීම. (පත්‍රිකා, ආකෘති පත්‍ර, අත්‍යවශ්‍ය දුරකථන අංක)
- * අත්‍යවශ්‍ය ආධාරක උපකරණ හා පුහුණුව - (අදි, රෝදු පුටුව හාවිතය)
- * රකබලාගත්තන් පුහුණු කිරීම - ප්‍රනරුත්පාපන කණ්ඩායම්වල සහය ලබාගැනීම.
- * ගෙහ පිවිසීම - හෝතික පරිසරයේ ගැටළු හඳුනාගැනීම. (ලදා : ප්‍රවේශ පහසුකම්, හෝතික පිහිටීම)
- * ආදායම් උත්පාදන මාර්ග සැකසීම - විකල්ප හඳුනාගැනීම.
- * ප්‍රජාවේ ජ්වත් වීමට අවශ්‍ය වන දක්ෂතා - (ලදා : ආබාධිතතාවයට මුහුණදීම පිළිබඳ යථාර්ථය තේරුම් ගැනීම)
- * අනාගත අවශ්‍යතා හා ඇතිවිය හැකි සංකුලතා පිළිබඳ පූර්ව අවබෝධය හා ඒවා වළක්වා ගැනීම පිළිබඳ දැනුම.
- * ප්‍රනරුත්පාපන සැලැස්මක් සකස් කිරීම.

ප්‍රජාවේ ප්‍රතිඵ්යාපනය කිරීමෙන් පසු අදාළ ප්‍රජා මූලික ප්‍රනරුත්පාපන වැඩසටහන හා එක්ව ප්‍රනරුත්පාපන සැලසුම් සකස්කෙකාට ඒවා ක්‍රියාකරකම් වන අවස්ථාවේද ඒවා පසු විපරමට ලක් කළ යුතුය.

ප්‍රජාවේ සිටින ආබාධ සහිත පුද්ගලයාගේ පහත සඳහන් ගැටළු පිළිබඳව අවබෝධයක් නිවිය යුතුය. ඒසේම ප්‍රනරුත්පාපන සැලැස්මක් සකස් කර ගැනීමට පහත සඳහන් තොරතුරු අවශ්‍ය විය හැකි ය.

01. වෛද්‍යමය ගැටළු හා ඒවා වළක්වා ගන්නා ආකාරය. (ලදා - අදි / පිඩින තුවාල වළක්වා ගන්නා ආකාරය බර පාලනය, අහාර පාලනය, බෝ තොවන රෝග ආදිය)
02. කායික හා මානසික ස්ථාවරත්වය (ලදා : ව්‍යායාම කිරීම, හාවනා කිරීම, යෝගී ක්‍රියාකාරකම් ආදිය)
03. සමාජ ආර්ථික ස්ථාවරත්වය (ආදායම් මාර්ගය සකසා ගැනීමේ හැකියාව)

04. තොරතුරු ලබා ගැනීමේ හැකියාව. (සම තත්ත්වයේ පසු වන ආබාධ සහිත පුද්ගලයන් හා තොරතුරු භූවමාරු කර ගැනීම, සේවා සපයන ආයතන පිළිබඳව, අත්‍යවශ්‍ය නිලධාරීන් පිළිබඳව තොරතුරු භූවමාරු කර ගැනීම.

8.9 අතරමැදි නිවස්නය

8.9.1 අතරමැදි නිවස්නයක අවශ්‍යතාවය

නිරෝගී පුද්ගලයෙකු අනතුරකින් හෝ රෝගී තත්ත්වකින් පසුව ස්ථිර ආබාධ තත්ත්වයන් සහිතව තැවත ප්‍රජාවට එක් කිරීම ඉතා සංකීරණ ක්‍රියාවලියකි. මක් නිසා ද යත්, ඇවිදිය හැකිව තිබූ පුද්ගලයෙකු රෝද පුවුවකින් නිවසට පැමිණීම ඔහුගේ ජ්‍යෙෂ්ඨයේ ඉතාමත් ම අභියෝගාත්මක අවස්ථාවක් විය හැකි ය. රෝද පුවුවේ සිට තම ජ්‍යෙෂ්ඨ කාලය පවත්වාගෙන යැමුව ඔහුට අවශ්‍ය කායික, මානසික හා සාමාජික හැකියාවන් නො තිබෙන්නට පුළුවන.

එබැවින් මෙටැනි පුද්ගලයෙකු රෝභලෙන් / ආයතනයකින් කෙළින්ම නිවසට පිටත්කර හැරීම ඔහුගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය අසාර්ථක වීමට හේතුවක් විය හැකිය. මේ නිසා ප්‍රජාවට ජ්‍යෙෂ්ඨ වීමට අවශ්‍ය අඩ්න් හැකියාවන්, බෙරේයය පුහුණුව ලබා දීම සඳහා කෙටි කාලයකට (සති 2 - 4ත් අතර) රෝභලත් නිවසත් අතරමැදි අවස්ථාවක් වන අතරමැදි නිවස්නයකට ඇතුළු කර පුහුණුව ලබා දීම දියුණු රටවල සාර්ථකව සිදුකරනු ලබයි.

8.9.2 අතරමැදි නිවස්නයක ප්‍රධාන කාර්යය වන්නේ,

- * පවුල්, ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨවීමට අවශ්‍ය නව කුසලතා ලබා දීම
- * රකබලාගත්තෙකු සමග එදිනෙදා කටයුතු කරගත්තා ආකාරය පුහුණු කිරීම
- * උපදේශන සේවා ලබා දීම හා මානසිකව ගක්තිමත් කිරීම.
- * අතුරු ආබාධවලින් වැළකී පුනරුත්ථාපන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරගෙන යාම පුහුණු කිරීම.
- * ප්‍රජාවට හා ඔවුන්ගේ සංස්කෘතියට ගැළපෙන එදිනෙදා ක්‍රියාකාරකම් භුරු කිරීම.
- * විශේෂ දක්ෂතා පුහුණු කිරීම(දූෂ්ඨකර පරිසර වල රෝද පුවු පැදිවීම)
- * ආදායම් මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම.
- * සමාජ දක්ෂතා භුරු කිරීම. (ක්‍රිඩාගාර, වෙළඳපොලවල්, සිනමාගාලා ස්ථානවලට රැගෙන යාම)

8.10 ප්‍රජාවේ සිටින ආබාධ සහිත පුද්ගලයින් ඉතා කෙටි කාලයකට ආයතන ගත කිරීම.

දැනට අප රට තුළ මෙවැනි සේවාවන් නොමැති අතර ඉතා ඉක්මනින් මෙවැනි සේවාවන් ආරම්භ කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ආබාධ සහිත පුද්ගලයන් කෙටි කාලයකට අත්‍යාවශ්‍ය කරුණු සඳහා නිවසින් පිටවීමට සිදුවුව හොත් ආබාධ සහිත පුද්ගලයින් එම කාලයේ දී නිවැරදිව රු බලා ගැනීමයි. මෙහි වැදගත්කම වන්නේ රු බලා ගන්නන්ගේ අවශ්‍යතා ඉටු කරන අතර ඔවුන්ගේ මානසික පිඩිනය අවම කිරීමට මෙය බෙහෙවින් දායක වීම ය. (ලදා : පවුල් සාමාජිකයින් උත්සවයකට සහභාගි වීම සඳහා පවුල් සිටින ආබාධ සහිත පුද්ගලයා දින කීපයකට මෙවැනි ආයතනයක නොවාසිකව තාවකාලීකව නතරකළ හැකි ය.)

8.11 වසන්තීය පුනරුත්ථාපනය

ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව නිවැරදි තොරතුරු ප්‍රතිකාර ලබන ආයතනයේ දී ලබා ගත් පසු පුද්ගලයා එම ආයතනයෙන් නික්ම යාමට පෙර වංත්තීය පුනරුත්ථාපනය පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වේ. සුදුසු රැකියාවක් සොයා ගැනීමේ දී පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

- * ප්‍රයෝගනවත්, අර්ථවත් රැකියාවක් විය යුතුය.
- * එමගින් ආබාධ තත්ත්වය වැඩිවීමක් හෝ සංකුලතා ඇති නො විය යුතුය. (මහුගේ හැකියාව හා අභිලාශයන්ට අනුකූල විය යුතුය)
- * වංත්තීය පුහුණුව අවශ්‍ය නම් ලබා දීමට ඇති හැකියාව
- * ප්‍රවාහන පහසුකම් ලබා දීමට ඇති හැකියාව.
- * සේවා යෝගකයා හා සාකච්ඡාකොට පහසුකම් සපයා ගැනීමේ හැකියාව.
- * මේ සියලු කටයුතු සඳහා ඇතැම්විට අතරමදී සැලැස්මක් අවශ්‍ය විය හැකි ය. ඒවැනි සැලැස්මක් නො මැති වූ විට අවස්ථා දෙකක් අතර ඇති පරතරය බෙහෙවින් වෙනස් වන නිසා අඟ්‍රත් පරිසරයකට තුරුවීම ඇතැම් විට දුෂ්කර විය හැකි ය.
- * ඇතැම්විට වංත්තීය පුහුණුව ලබන විට මහුගේ ආරක්ෂාව මෙන්ම හාවිතා කරන උපකරණ අනුවර්ථනය කිරීම සිදුවිය හැකි ය. මෙයින් අදහස් කරන්නේ සාමාන්‍ය උපකරණ මහුගේ දැනට ඇති හැකියාවන් වලට ගැළපෙන ආකාරයට සකස් කර දීමයි. (ලදා - මිටියක මිටෙහි විෂ්කම්භය වැඩි කිරීම, සැහැල්ල මිටියක් හාවිතා කිරීම, දිග වැඩි කිරීම හෝ අඩු කිරීම වැනි)
- * ප්‍රවේශ පහසුකම්, ආබාධ සහිත බොහෝ පුද්ගලයන්ට රැකියා සඳහා අවස්ථාවන් අභිම් වන්නේ බොහෝවිට එම ස්ථාන වල ප්‍රවේශ පහසුකම් නොමැති වීම නිසයි. මේ සඳහා සුදුසු විකල්ප ඉදිරිපත් කිරීම වංත්තීය පුනරුත්ථාපනයේ වැදගත් අංගයකි.
- * ආයතනයෙන් පිටවීමට පෙර ආබාධ සහිත පුද්ගලයාට හා මහුගේ පවුල් සාමාජිකයන්ට හැකිතාක් තොරතුරු ලබා දීම වැදගත් වනු ඇත. එසේ නො වූණහොත් මෙම පුද්ගලයා පිළිබඳව වැරදි අවබෝධයක් ඔවුන් තුළ ඇති විය හැකි ය. (ලදා - විවාහකයෙකු නම් සාර්ථක පවුල් දිවියක් ගත කරන ආකාරය ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුය.)

- * පාසැල් යන වයසේ පසුවන ආබාධ සහිත දරුවන් නැවත අධ්‍යාපනයට යොමු කිරීම සඳහා ආයතනයෙන් පිට වීමට පෙර සැලැස්මක් තිබිය යුතුය. ප්‍රජාවට නික්මුණු පසු ප්‍රනරුත්ථාපන ක්‍රියාවලිය අවසන් නො වන අතර එය ඒවිත කාලය තුළදී ම ප්‍රජා මූලික ප්‍රනරුත්ථාපනය අඛණ්ඩව සිදුවිය යුතුය. වයස් ගතවත් ම රීට අනුකූලව ප්‍රනරුත්ථාපන සැලැස්මද වෙනස් විය යුතුය.
- * ප්‍රජාවේ සිදු වන ප්‍රනරුත්ථාපනය ඇතැම්විට සංකීර්ණ ක්‍රියාවලියක් විය හැකි ය. ආයතනය තුළ දී පොදු උපකරණ හා ස්ථාන භාවිත කළ ද නිවසේ පරිසරය එක් එක් පුද්ගලයා අනුව විශාල විවිධත්වයක් තිබිය හැකිය. ප්‍රනරුත්ථාපන සැලැස්ම සකසන විට මේ වැනි සාධක සැලකිල්ලට ගැනීම එහි සාර්ථකත්වයට බලපානු ඇත.
 - ◆ සංස්කෘතිකමය සාධක
 - ◆ නිවසේ සහ ප්‍රජාවේ පහසුකම
 - ◆ ආධාර ලබා ගැනීමේ හැකියාව
 - ◆ භුගෝලීය සාධක
 - ◆ රුක්කලා ගැනීමේ ඇති හැකියාව
 - ◆ එදිනෙදා ක්‍රියාකාරකම් කරගන්නා ආකාරය

යන කරුණු පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.

නවචන පරිච්ඡේදය

ଆବାଦ ଜନିତ ପ୍ରଦ୍ଵେଶିକିନ୍, କଣ୍ଠବାୟମି ଜନ
ଜଂଲିଧାନ ଜଳନ୍ତା ମରେ ହେବେଲେମ



ආබාධ සහිත පුද්ගලයින් කණ්ඩායම් සහ සංවිධාන සඳහා මගපෙන්වීම

ප්‍රජාව විසින් වගකීම ගන්නා ක්‍රමවේදය තුළ ආබාධ සහිත පුද්ගල කණ්ඩායම් හා සංවිධාන සඳහා මගපෙන්වීමේ ක්‍රියාවලියට දායක වන්නාවූ සැම පාර්ශව කරුවෙක් ම තම තමන්ගේ වගකීම පිළිබඳව මනාවූ අවබෝධයකින් කටයුතු කළ යුතුය.

9.1 පුද්ගල වර්ධනය සඳහා සිදුකළ හැකි /කළ යුතු දේ

ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව කටයුතු කරනවාට අමතරව තමන්ගේ සංවර්ධනය, නිවෙස් මට්ටමේ සංවර්ධනය, රැකබලා ගැනීම හා ආබාධ සහිත දරුවන්ගේ ප්‍රනරුත්පාපනයට උද්වී වීම ආදිය ද සිදු කළ හැකිය. (අදා : කියවීමට, ලිවීමට, ඉගැන්වීම, වෘත්තිය කුසලතා, ජ්වන කුසලතා ප්‍රහුණු කරවීම) එලස ම ප්‍රනරුත්පාපන සේවකයින් සේවකයින් ලෙස කටයුතු කිරීමට හා මධ්‍යම මට්ටමේ යොමු කිරීම සේවා සඳහා උද්වී වීම ද සිදු කළ හැකිය.

9.1.1 ප්‍රජා මට්ටමේ තිරසාර කිරීම් සඳහා කළ හැකි /කළ යුතු දේ

සැම ප්‍රජාවක් තුළම ආබාධ සහිත පුද්ගලයින් සිටිම යථාර්ථයකි. එම තත්ත්වයට මුහුණ දීමට වැඩපිළිවෙළක් ප්‍රජාව තුළ තිබිය යුතු බැවින්, ආබාධ සහිත පුද්ගලයින් හට ප්‍රනරුත්පාපන සේවා පවත්වාගෙන යාම සඳහා උද්වීවීමටත්, ආබාධ සහිත තැනැත්තන් හා එම පවුල් දැනුවත් කිරීමටත්, සම්පත් සර්විතරණය හා පාර්ශවයන් දැනුවත් කිරීම තුළින් නිශේෂාත්මක ආකල්ප තිබුරුදී කිරීමට කටයුතු කිරීම වැදගත් වේ. නිවෙස් මට්ටමේ ප්‍රනරුත්පාපනයට සහභාගි වීමට හා ආබාධ ආශ්‍රිත ගැටළ වෘත්තිය ප්‍රහුණු හා ජ්වනෝපායන් යෝජනා කිරීමටත්, ප්‍රවේශ සන්නිවේදන සමාජය බාධා ඉවත් කර ගැනීමට කටයුතු කිරීම මෙන්ම ප්‍රනරුත්පාපන කම්ටු සඳහා උද්වී දීම සඳහා අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් වීමටත්, අදාල නිතිමය කටයුතු කරවා ගැනීමට මැදිහත් වීම වැනි සුවිශේෂ වගකීම් ආබාධ සහිත තැනැත්තා හට හා එම පවුලටත් සහ එම කණ්ඩායම්වලටත් ඇත.

9.1.2 ආබාධ සහිත දරුවන්ගේ දෙමාපිය කණ්ඩායම් සහ ආබාධ සහිත පුද්ගල කණ්ඩායම්හි වගකීම

ආබාධ සහිත දරුවන්ගේ දෙමාපිය/භාරකරුවන්ගේ ස්ව-උපකාර කණ්ඩායම් ඇති කිරීමට මුළුක පහසුකම් සලසා දීමෙන් පසුව ආබාධ සහිත විවිධ පිරිස් වලට කණ්ඩායම් ගත වීමට ඉඩ සැලැසීම වැදගත් කරුණකි.

එවැනි කණ්ඩායම් තුළ සාමාජික හා දේශපාලනික, ආර්ථික, සුහ්සාධන ආදි ක්‍රියාදාමයන් දැකගත හැකිය. එම කණ්ඩායම් එකිනෙකා මුණ ගැසීමත් තම ප්‍රශ්න හා ගැටළ මෙන් ම ජයග්‍රහණයන් සාකච්ඡා කිරීමත් සමාන ප්‍රශ්න වලින් යුත් අය හඳුනා ගැනීම, විසුදුම් සේවීමට කටයුතු කිරීම ආදිය මෙම කණ්ඩායම් තුළ දැකිය හැකිය. සංවිධානයක් වශයෙන් හඩු නැවීම, බලපැමි කරන පිරිස් ලෙස කටයුතු කිරීම, වෙනත් සංවිධාන හා පාර්ශවයන්ට නියෝජනය හා වඩාත් ගක්තිමත්ව කටයුතු කිරීමද විශේෂ ලක්ෂණයකි.

පසුව ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික වශයෙන් සංවිධානයක් ලෙස කටයුතු කිරීම. දෙමාපිය/භාරකරු සංවිධාන මෙන්ම ආබාධ සහිත පුද්ගල සංවිධාන තීරණ ගන්නන්, බලධාරීන්, රජය වෙත තම අවශ්‍යතා අයිතින් හා සිදුකළ යුතු වෙනසකම් සඳහා උපදෙස් දීමට මග පෙන්වීමට ද කටයුතු කළ හැකිබව පෙන්වා දී ඇත.

බොහෝ සංවිධාන ඉහළ සිට පහළට ගලා යන ස්වභාවයකට සංවිධානය වී ඇති අතර, සි.වී.අංර්. වැඩසටහන් තුළින් බම් මට්ටමේ සිට ඉහළට තැගී යන ලෙස මෙම ස්ව-උපකාරක හා ස්ව-ගක්ති සංවිධාන බිජි වී ඇත. එය වඩාත් තිරසාර හාවයකට උදව් වන අතර, රජයේ ද පාර්ශවකරුවන්ගේ ද සහභාගිත්වය තුළින් වඩාත් වැදගත් වැඩ කොටසක් සිදු කිරීමට ඉඩකඩ ලැබේ ඇත.

9.1.3 ස්වාධීන කණ්ඩායම්

විටෙක ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන් තම දරුවන්ගේ ඉදිරි අනාගතය පමණක් සිතා කටයුතු කිරීමට මෙන්ම වැඩිහිටියන් ස්වාධීනව ජ්වත් වීමට උත්සාහ ගැනීම හා රෝද පුවු හාවිත කරන්නන් ඔවුන්ගේ ප්‍රවේශ පහසුකම් මුල් කොට පමණක් කටයුතු කිරීම, සන්නිවේදන ගැටළු ඇති තැනැත්තන් තම සන්නිවේදනය සඳහා උත්සුක වීම, ආදිය ගැන උනන්දුවීමට ඉඩ ඇති අතර, එම විවිධ අය තමන්ගේම කණ්ඩායම් ලෙස වෙනම කටයුතු කිරීමට උත්සාහ ගනු ඇත. කණ්ඩායමක් තුළ පොද්ගලික අරමුණු සහ පොදු අරමුණු යන දෙක සඳහා ම ඉඩප්පේරා සැලසී තිබිය යුතුය. මෙම එක් එක් කණ්ඩායම් තුළ ආවේනික අනිමතාරථයන් ඉටු කර ගැනීම සඳහා ද කිසියම් පෙළඹුම්ක් තිබිය යුතුය. මග පෙන්වීමක් තිබිය යුතුය.

9.1.4 ආබාධ සහිත පුද්ගල සංවිධාන, දෙමාපිය / භාරකරු සංවිධාන සඳහා පහසුකම් සැපයීම.

රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සේවකයින්, සිවිල් සංවිධාන, රජය, රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන මෙම ස්ව-උපකාරක, ස්ව-ගක්ති සංවිධාන වලට විවිධ අයුරීන් පහසුකම් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් සපයනු ලැබේ.

උදාහරණ :- පුහුණුව, දැනුම, හොතික සම්පත්, සේවාවන් ආදිය.

සංවිධානය විසින් ප්‍රාදේශීය සම්පත් පුද්ගලයින් සහ ආයතන ගවේශනය කිරීමත් සඛැඳතා ගොඩනගා ගැනීමත්, එකතා ගොඩනගා ගැනීමත් සිදු කරනු ලැබේ.

මූලික වශයෙන් සංවිධානය සතුව ඉහත කුසලතාවයන් නොමැති නම් හෝ ප්‍රමාණවත් නොවන්නේ නම් පහසුකම් සපයන්නන්ගේ කාර්යභාරය වනුයේ එම හැකියාවන් ගොඩනංවා ගැනීමට ඇති ඉඩප්පේරා පුළුල් කර දීමයි.

ප්‍රජා මූලික පුනරුත්ථාපන කුමවේදය සහ එම ක්‍රියාවලියේ අත්‍යවශ්‍යතාවයන් මත ගොඩනැගෙන ස්වශක්ති සංවිධානවල ප්‍රබලම සාධකය වන්නේ ආබාධ සහිත පුද්ගලයායි.

පොද්ගලිකව තම සංවර්ධනයත් තම කණ්ඩායමේ සංවර්ධනයත් උදේශා ආබාධ සහිත පුද්ගලයාගේ කාර්යභාරය ඉමහත් වැදගත් කමක් උස්සනු ලබයි.

9.2 ආබාධ අභි පුද්ගලයින්ගේ කාර්ය භාරය

වගකීම්	කාර්යයන්
<ol style="list-style-type: none"> තම කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාව වැඩි දියුණුකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම. තමාගේ පුද්ගල සංවර්ධනයට, ආර්ථික, සාමාජික, සංස්කෘතික සහ දේශපාලනීක සංවර්ධනයට හා අන්තර්ක්‍රියා වලට වගකීම් දැරීම. ලද්ධි ලබාදිය හැකි පුද්ගලයින් වෙත තම අවශ්‍යතා ප්‍රකාශ කිරීම. මෙතෙක් නො ලැබූණු අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් තමා ම ඉදිරිපත් වීම. අන්තර්කරණය සහ බලගැන් වීම තුළින් ආබාධ සහිත පුද්ගලයින්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා වගකීම පවුලේ අය සමග බෙදා ගැනීම. 	<ol style="list-style-type: none"> පවුලේ කටයුතු සහ අන්තර්ක්‍රියා වලට සහභාගි වීම. ප්‍රජා කටයුතු සහ අන්තර්ක්‍රියා වලට සහභාගි වීම. තම කටයුතු කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා මැදිහත් වීම කරගත යාම. තමාගේ පුද්ගල වර්ධනය, ආර්ථික සාමාජික, සංස්කෘතික දේශපාලනීක සංවර්ධනය වැඩි දියුණු කර ගැනීම සඳහා ඇති අවස්ථා ප්‍රයෝගනයට ගැනීම. අවශ්‍ය වූ විට පවුලේ අයගෙන්, මිතුරන්ගෙන් සහ අනෙකුත් අයගෙන් උද්ධි ලබා ගැනීම. අදාළ අවස්ථා වලදී පවුලේ සහ ප්‍රජාවේ කටයුතු සහ තිරණ ගැනීමේ දී නායකත්වය දීම. මෙතෙක් නො ලැබූ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රජාව සමග ඉදිරිපත් වීම. හැකි සැම විට ම පවුලේ අයට, මිතුරන්ට සහ අනෙකුත් අයට උද්ධි වීම.

ආබාධ සහිත පුද්ගලයාගේ කාර්යභාරය ඉටුකිරීම සඳහා පවුල තුළින් ලැබෙන අනුග්‍රහ සම්පන්න බව වැදගත් වේ.

9.3 ආබාධ අභි පුද්ගලයාගේ පවුලේ කාර්ය භාරය

වගකීම්	කාර්යයන්
<ol style="list-style-type: none"> ආබාධ සහිත පවුලේ සමාජිකයින් තම කටයුතු සංවිධානය කර ගෙන යාම වැඩි දියුණු කර ගැනීමටත්, මවුන්ගේ පුද්ගල වර්ධන, ආර්ථික, සාමාජික, සංස්කෘතික, සහ දේශපාලනීක සංවර්ධනය ඇති කර ගැනීමටත් අවස්ථා ලබාදීම. ආබාධ සහිත පවුලේ සමාජිකයාගේ මතයට සහ අපේක්ෂාවන්ට ගරු කිරීම හා ඔහුට/ඇයට පවුලේ අනෙකුත් සාමාජිකයන් හා සමානව සැලකීම. 	<ol style="list-style-type: none"> අවශ්‍ය වූ විට/ඉල්ලා සිටි විට, ආබාධ සහිත පවුලේ සමාජිකයාට සහාය දීම. මහු/ඇය පවුලේ කටයුතු සහ අන්තර්ක්‍රියා තුළ අන්තර්කරණය කිරීම. මහුට/ඇයට ප්‍රජාවේ කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීම.

03. අන්තර්කරණය සහ බලගැනීව්ම තුළින් ආබාධ සහිත පුද්ගලයින්ගේ තත්ත්වය යහපත් කිරීම සඳහා ආබාධ සහිත පුද්ගලයින්, දෙමාපියන් සහ ප්‍රජාව සමග එක්ව කටයුතු කිරීම.	04. වයස අව්. 0-5 අතර ආබාධ සහිත දරුවන් සඳහා ප්‍රසන්න පරිසරයක් නිවස තුළ අති කරදීම සහ ඔවුන් සඳහා කඩිනම් මැදිහත් වීම.
	05. වයස අව් 3-5 අතර දරුවන් මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයක ලියාපදිංචි කොට එම ගුරුවරුන් සමග දරුවාට උපරිම යහපතක් සැලසෙන වැඩිපිළිවෙළක් පිළිබඳව සක්විතා කොට ක්‍රියාත්මක කිරීම.
	06. වැඩිමහල් දරුවන් සඳහා අධ්‍යාපනික/වෘත්තීය ප්‍රහුණු අවස්ථා ලබා දීම.

ਆබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රමුඛ දායකත්වය, වගකීම මත සහ ඔවුන්ගේ පවුල්වල සමාජීකයන්ගේ දායකත්වය මත ගොඩනැගෙන ස්වියක්ති කණ්ඩායම්වල කාර්යභාරය පහත දැක්වේ.

9.4 ස්වියකාරක කණ්ඩායම්වල කාර්ය භාරය


වගකීම්	කාර්යයන්
<p>01. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ ආබාධිත බව පිළිබඳ ග්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරිපත් වීම.</p> <p>02. ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණයට ඇති අවස්ථා සහ බලගැනීව්ම වැඩි දියුණු කිරීම.</p> <p>03. ප්‍රජා මූලික ප්‍රනරුත්ථාපනය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධික්ෂණය සහ වැඩි දියුණු කිරීම පිළිබඳ වගකීම බෙදා ගැනීම.</p> <p>04. තම සාමාජීකයන්ගේ පුද්ගල වර්ධනයට, ආර්ථික, සාමාජික, සංස්කෘතික සහ දේශපාලනික සංවර්ධනයට හා ඔවුන් බලගැනීව්මට අවශ්‍ය පියවර ගැනීම.</p>	<p>01. කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමට ප්‍රහුණු ආබාධ සහිත අනික්ත් පුද්ගලයින් හඳුනා ගැනීම සහ ඔවුන් සඳීවිකරණය කිරීම.</p> <p>02. සක්‍රියව ඉදිරිපත් වීමේ කණ්ඩායමක් ලෙස සංවිධානය වීම හා සංවර්ධනය වීම.</p> <p>03. කණ්ඩායම තුළ නම්භාගි ලි සහ ධනාත්මක සම්බන්ධතා ගොඩ නැගීම.</p> <p>04. ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණය සහ බලගැනීව්ම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රජාව සඳීවිකරණයට දායක වීම.</p> <p>05. ආබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රයෝගනය සඳහා ප්‍රජා සම්පත් හඳුනා ගැනීම සහ උපයෝගී කර ගැනීම.</p> <p>06. ප්‍රජා කණ්ඩායම සමග ජාලයක් ගොඩනාගා ගැනීම.</p> <p>07. ප්‍රජා මූලික ප්‍රනරුත්ථාපනයට උදව් වියහැකි, තම ප්‍රජාවෙන් පිටත කණ්ඩායම හඳුනාගැනීම සහ ඔවුන් සමග ජාලයක් ගොඩනාගා ගැනීම.</p> <p>08. ප්‍රජා වැඩිපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ස්වේච්ඡා ජේව්කයින් සහ ප්‍රජා ප්‍රනරුත්ථාපන සහා නිතර මූණුගැසීම.</p> <p>09. ප්‍රජා වැඩිපිළිවෙළ අධික්ෂණය කිරීම.</p> <p>10. ප්‍රජාව තුළ අන්තර්කරණ ක්‍රියාකරකම් සංවිධානය කිරීමට දායකවීම.</p> <p>ලද : ක්‍රිඩා, සංස්කෘතික, සාමාජික සහ ආර්ථික ක්‍රියාකරකම්</p>

දැහැවහා පරිවිශේෂය

සම්බන්ධීකරණය

සම්බන්ධිකරණ

හඳුනාගත් සහය සේවා ආයතනික හා පුද්ගලයන් අතර සම්බන්ධිකරණ ක්‍රියාවලියේ හා සම්බන්ධිකරණ ජාලයේ ගොඩනැගිය යුතුයි.



10.1 රෝහල් සුහසන තියෙකාර වත්තය

- * රෝගිය හා ප්‍රජාව අතර සම්බන්ධීකරණය ඇති කිරීම.
- * ප්‍රජා කණ්ඩායම් මේ පිළිබඳව සවිබුලුගැන්වීම.

ප්‍රජාව තුළ
පුනරුත්ථාව

- * රෝගිය හා පවුලේ සාමාජිකයින් අතර මතා සම්බන්ධීකරණයක් ඇති කිරීම.
- * රෝගිය හා පවුලේ සාමාජිකයින් සමග මතා සම්බන්ධීකරණයක් සමාජ සේවා අංශ මගින් පවත්වාගෙන යාම.

නිවස තුළ
පුනරුත්ථාපනය

- * අවශ්‍ය ආධාර, උපකරණ ලබා දීම.
- * රෝගිය හා පවුල අතර සුකෘත්‍යාගය ඇති කිරීම, සම්බන්ධීකරණය.


නිවසට
පැමිණීම
(දිඹකාලීන
පුනරුත්ථාපනයෙන්
පසු කාලය)

- * රෝගින් පිටත්වීමත් සමග නිවස හා පරිසරය සුදුසු පරිදි සකසා තිබීම පිළිබඳ ක්‍රියාමාර්ග.
- * ප්‍රජා සේවකයින් දැනුවත් කිරීම.
- * සහායක සේවකයින් දැනුවත් කිරීම.
- * පවුලේ සාමාජිකයින් යම්තාක් දුරකට පුහුණු කිරීම.

(පුනරුත්ථාපනයෙන්
අනුවාදී)

10.2 ශ්‍රී ලංකාවේ රෝහල් වර්ගිකරණය

- * ශ්‍රී ලංකා ජාතික රෝහල
- * ශික්ෂණ රෝහල්
- * පළාත් මහ රෝහල්
- * දිස්ත්‍රික් මහ රෝහල්
- * මුළුක රෝහල් - වර්ගය A ගෞරීය
- * මුළුක රෝහල් - වර්ගය B ගෞරීය
- * ප්‍රාදේශීය රෝහල් - වර්ගය A ගෞරීය
- * ප්‍රාදේශීය රෝහල් - වර්ගය B ගෞරීය
- * ප්‍රාදේශීය රෝහල් - වර්ගය C ගෞරීය
- * ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක



ශික්ෂණ රෝහල්

ශ්‍රී ලංකාවේ ඇති එකම ජාතික රෝහල කොළඹ පිහිටා ඇත. එය මධ්‍යම රෝහල් සෙෂුබා අමාත්‍යාංශය යටතේ පාලනය වේ.

එනම් ශ්‍රී ලංකාව විශ්ව විද්‍යාල වලින් ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කටයුතු වලට ක්‍රියාත්මක වන රෝහල් මෙම කරුණට අයත්වේ.

උදා :- (මහනුවර, පේරාදෙණිය, අනුරාධපුර, ගම්පොල, කැගල්ල, රාගම, කරාපිටිය, මධ්‍යකළපුව, යාපනය යනාදිය)

දිස්ත්‍රික් මූලික රෝහල්

මෙම රෝහල් මධ්‍යම රජය හා පළාත් රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වේ. මධ්‍යම රජය සතු රෝහල්

ලදා :- (කන්තලේ, පොලොන්නරුව යන ආදිය වේ)

පළාත් රාජ්‍ය

පළාත් සෞඛ්‍ය අමාත්‍යාලය

පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය

දිස්ත්‍රික් මූලික රෝහල් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් යටතේ පාලනය වේ. මෙම රෝහලේ මධ්‍යම රජය තුළත් ඇත. පළාත් සභාව තුළත් ඇත. ලදා : ගම්පහ දිස්ත්‍රික් රෝහල, බදුල්ල දිස්ත්‍රික් රෝහල, දැනුල්ල දිස්ත්‍රික් රෝහල, හැටන් දින්මය රෝහල, නාවුපිටිය රෝහල.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ යටතේ පාලනය වන ඇතුළත් දුන්කර ගම්මානවල ඇත්තේ පර්යන්ත රෝහල් තොහොත් ග්‍රාමීය රෝහල් ය. මෙම රෝහල් වලින් විශාල සේවක් ග්‍රාමීය ජනතාව වෙත ලබා දේ.

උතුරුමැද පළාත්, පොලොන්නරුව දිස්ත්‍රික්ක පරාකුම සමුදුය ග්‍රාමීය රෝහල, ගල් අමුණ ග්‍රාමීය රෝහල හා මධ්‍යම පළාතේ බොක්කාවල, අදි රෝහල් උදාහරණවේ.

මිට අමතරව වතු ආගුයෙන් වතු රෝහල් පළාත් කීපයක පිහිටුවා ඇත. එමගින් වතු අංශයෙන් ජීවිකාව ගෙවන ජනතාවට මෙම රෝහල් මගින් විශාල සේවක් ලබා දේ.

ලදා :- මහනුවර අඩුගමුව කෝරළයේ වතු නිවාස ආගුයෙන් මෙම රෝහලේ ක්‍රියාත්මක වේ.

10.3 අවශ්‍යතා තක්සේරු හා ගොනු කිරීම්

අවශ්‍යතා තක්සේරුව

විවිධ රෝගාධ හා අනතුරුවලට ලක් වී රෝහල් ගත වන රෝගින් සඳහා ඔවුන්ගේ රෝගි තත්ත්වය අනුව අවශ්‍යතා තක්සේරුවක් රෝහල් සමාජසේවා අංශ මගින් කිරීම අවශ්‍යවන අතර එය පහත සඳහන් මුද්‍රිත ආකෘතියට අනුව ලබා ගැනීම කළ හැකි ය.

යොමු කිරීම - වාරිටුවෙන් සමාජ සේවා නිලධාරී වෙත හා නැවත වාරිටුවේ අදාළ වෛද්‍යවරයා වෙත

- i. රෝගීයෙකු සම්බන්ධව සූහ සාධන සේවා ලබා දීමේ දී රෝහල් අධ්‍යක්ෂ හෝ විශේෂය වෛද්‍යවරයාගේ තීරණ මත මැදිහත් වීම සිදුකළ යුතුය.
- ii. රෝගීයාගේ "ඇද ඉහ පත්" (BHT) වෛද්‍යවරයාගේ යොමු කිරීමට පෙර එහි පහතින් තමන් එම රෝගීයා පරික්ෂා කළ දිනය සටහනක් ලෙස යෙදීම සිදුකළ යුතුය.
- iii. සියලුම යොමු කිරීම කළ යුත්තේ විශේෂය වෛද්‍යවරයාගෙන් බලය පවරන ලද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුගේ නිරදේශයන් මත පමණි.
- iv. රෝහල් සම්බන්ධව සියලුම වගකීම් ලිඛිතව ලබා ගැනීම සිදු කළ යුතුය.

සමාජ සේවා නිලධාරී වෙතින් වෙනත් පාර්ශවයකට යොමු කිරීම

1. සමාජ සේවා අධ්‍යක්ෂවරයාගේ ලිපි දිර්ශය හාවිතා කිරීම හා ඒ සඳහා නියමිත ආකෘතිය හාවිතා කළ යුතුය.
2. දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමැතිය හරහා ලිපි දිර්ශය යොදා ගැනීමට ද හැකියාව ඇත.
ලදා :- රාජ්‍ය තොවන සංවිධාන මගින් රෝද පුවු / අත්වාරු / වායු මෙවිට ආදිය ලබා ගැනීම සම්බන්ධව)
3. රෝහල් අධ්‍යක්ෂකගේ ලිපි දිර්ශය හාවිතා කිරීම
ලදා :- රෝහලේ පවත්වනු ලබන සිද්ධී සකච්ඡා සම්බන්ධ නිලධාරීන් සම්බන්ධ කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හරහා ලිපි දිර්ශය හාවිතා කිරීම සිදුකළ හැකි ය. (පරිවාස නිලධාරීන්, ග්‍රී ලංකා පොලීසිය ආදිය)

ආකෘති පත් සැකසීම

රෝහලෙන් ලබා ගන්නා ලද තොරතුරු මත සමාජ සේවා අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත ලබා දුන් පුනරුත්ථාපන අවශ්‍යතාවන් ඉටු වී ද යන්න පසු ඇගෙසීමක් කළ යුතු අතර එය පහත ආදර්ශ ආකෘතියට අනුව සිදු කළ යුතුය.

10.4 ආබාධ සහිත පුද්ගලයෙකුට සේවා සැපයීමේ දී ලබා ගත යුතු තොරතුරු (ආදුර්ගයකි)

යොමු කරන ලද දිනය :.....

යොමු කරන ලද්දේ :.....

1. ආබාධ සහිත පුද්ගලයා සම්බන්ධ තොරතුරු

* නම :.....

* වයස :.....

* ලිපිනය :.....

* විවාහක/අවිවාහක :.....

* දුරකථන අංකය :.....

* රැකබලා ගන්නන් පිළිබඳ තොරතුරු :.....

.....

* අධ්‍යාපන මට්ටම :..... * රැකියාව :

2. *

 - * ඩොනික පරිසරය තුළ ගැට්ල
 - * ප්‍රවේශ පහසුකම් :.....
 - * ප්‍රවාලේ සිටින වෙනත් ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ තොරතුරු :.....

3.

 - * රෝගී තත්ත්වය (ස්ථීර / අස්ථීය / ක්‍රමයෙන් වැඩිවන / ක්‍රමයෙන් අඩුවන)
 - * ප්‍රධාන රෝගී තත්ත්වය :.....
 - * අතුරු ආබාධ :.....
 - * දැනට ලබා දෙන ප්‍රතිකාර :.....
 - * රෝහලේ නම :..... * දිනය :.....
 - * විශේෂයේ වෛද්‍යවරයාගේ නම :.....
 - * වාචිටු අංකය :.....
 - * BHT (අැද ඉහපත්) අංකය :.....

4.

 - * ආබාධිත තත්ත්වය, ස්ථායී / අස්ථායී / ක්‍රමයෙන් වැඩිවන / ක්‍රමයෙන් අඩුවෙන
 - * ප්‍රධාන ආබාධිත තත්ත්වය
 - * අතුරු ආබාධ තත්ත්වයන් (ලදා :- ඇද තුවාල / පෙනීමේ, ඇසීමේ අපහසුතා ආදිය)

5.

 - * ආධාර උපකරණ වල අවශ්‍යතාවය හා අවශ්‍යවන කාල සීමාව

6.

 - * ප්‍රතිශ්‍යාපන ගැට්ල :.....
 - * ආදායම් මාර්ගය :.....
 - * ප්‍රවේශ පහසුකම් :.....
 - * නිවසේ තත්ත්වය :.....

7.

 - * ප්‍රවාලේ තොරතුරු : ගහ මූලික / යැපෙන්නන්

8.

 - * ප්‍රවාලේ සහයෝගය :.....

9.

 - * හඳුනාගත් ප්‍රධාන ගැට්ල :.....

10.

 - * යෝජනා කරන විසඳුම් :.....

විමසා බැලීම් ලැයිස්තුව (රෝහලින් පිටකිරීමට පෙර)

1. අත්‍යවශ්‍ය උපකරණ ලබාදී ඇත / තැන.
 2. උපදෙස් ලැබේ ඇත / තැන.
 3. ගෙහ පිවිසීම කර ඇත / තැන.
 4. උපදේශණය දී ඇත / තැන.
 5. පවත් සාමාජිකයින් දැනුවත් කර ඇත / තැන

10.5 පසුවිපරම් වාර්තාව (ආදර්ශයකි)

..... ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

අධ්‍යක්ෂ

සමාජ සේවා දෙපාර්තමේන්තුව

1. යොමු අංකය :.....
2. යොමු කළ දිනය :.....
3. රෝගීයාගේ නම :.....
4. ලිපිනය :.....

5. ඉටු කළ යුතු සේවාවන්
 - i.
 - ii.
 - iii.

6. ඉටු කරන ලද සේවාවන්
 - i.
 - ii.

7. රෝගීයාගේ වර්තමාන තත්ත්වය :-
(පෙර පසු තත්ත්වය සසඳන්න)

පෙර	පසු

ඉහත සඳහන් කළ රෝගීයා දින පෙළද්ගලිකව පරීක්ෂා කළ බවත් ඔහුගේ/අැයගේ පසු විපරම් වාර්තාවක් මේ සමග නිරදේශ කර ඉදිරිපත් කරමි.

.....
සමාජ සේවා නිලධාරී
(නිල මූදාව යොදන්න)

ඉහත සඳහන් වාර්තාව අනුමත කරමි/නොකරමි

දිනය :.....

ප්‍රාදේශීය ලේකම් :.....

10.6 සූමුෂ්මිත අනතුරු ඇඟුල් වෙනත් ආබාධ සහිත තත්වයන් ඇති අය සඳහා සහයවන දුරකථන ඇමතුම් නාමාවලිය (ආදුර්ගයකි)

පළාත :.....

දිස්ත්‍රික්කය :.....

පා. ලේ. කොට්ඨාගය :.....

1. රෝහල	
2. වාවුව	
3.	රාජ්‍ය ඔපුසුල	
4.	සමාජ සේවා නිලධාරී (මධ්‍යම රෑය)	නම : දු. ක :
5.	සමාජ සේවා නිලධාරී (පළාත් රෑය)	නම : දු. ක :
6.	සංචරිත නිලධාරී	නම : දු. ක :
7.	දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී	නම : දු. ක :
8.	උපදේශන සහකාර	නම : දු. ක :
9.	දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම්	නම : දු. ක :
10.	ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	නම : දු. ක :
11.	සමාජ සේවා දෙපාර්තමේන්තුව, බණ්තරමුල්ල	දු. ක :
12.	කම්කරු කාර්යාලය,	දු. ක :
13.	සේවක අර්ථ සාධක අරමුදල, නාරාභේන්පිට (EPF)	දු. ක :
14.	සේවක භාරකාර අරමුදල, නාරාභේන්පිට (ETF)	දු. ක :
15.	ජනතා වතු සංචරිත මණ්ඩලය - (ජනවසම - JEDB)	දු. ක :
16.	නීති ආධාර කොමිෂන් සභාව (LAC)	දු. ක :
17.	ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC)	දු. ක :
18.	හඳිසි වෙවදිය උපදෙස් (මොඩිවෙල්)	දු. ක :
19.	රාජ්‍ය තොරතුරු කේත්දිය	දු. ක : 1919.....
20.	නොමලේ ගිලන්රථ සේවාව	දු. ක : 1919.....
21.	සම ආබාධිත කත්ත්ව පුද්ගල කණ්ඩායම / ස්වියක්ති සංවිධානය	දු. ක :
22.	හඳිසි ආපදා දැනුම් දීම	දු. ක :
23.	CBR එකකය	දු. ක 0112 187 039
24.	පොලිස් හඳිසි ඇමතුම්	දු. ක 119
25.	හඳිසියක දී ආසන්නතම තීරෝද රථ සේවාව නම :	දු. ක :
26.	හඳිසියක දී ආසන්නතම ආධාරකරු	නම : දු. ක :

විකොලුස්වන පරිච්ඡේදය

ඡාපන හා විනය පිළිබඳ දැනගතයුතු කරණු



ඡාජය භාවිතය පිළිබඳ ඔබ දැන ගත යුතු කරණු

ඡාජය යනු රසායනික ද්‍රව්‍ය වේ. වෙදා විද්‍යාවේදී ඡාජය විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කරනු ලබයි. ප්‍රධාන ප්‍රතිකාර කුම්යක් ලෙස ද, රෝගාබාධ වළක්වා ගැනීමට, රෝගාබාධ හඳුනා ගැනීම සඳහා ද, පෝෂණ උණුණතා වලදී එම උණුණතා සපුරාලීම සඳහා ද, ගිරිරයේ නිපදවනු ලබන රසායනික ද්‍රව්‍යය තොමැති විට ඒවා තැවත ලබා දීම සඳහා ද ප්‍රධාන වශයෙන් ඡාජය භාවිතා කරයි.

ප්‍රතිකාර වශයෙන් යොදා ගත්තා විට ඇතැම් රෝග සුව කිරීම සඳහා ද, සුව කළ තොහැකි රෝග පාලනය හා අතුරු ආබාධ වළක්වා ගැනීම සඳහා ද, ඇතැම් රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා ද ඡාජය යොදා ගනු ලබයි.

ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් වල දී ලබාදෙන එන්නත් මගින් පෝලියෝ වැනි ආබාධ තත්ත්ව වලට ක්‍රිඩ් දෙන රෝගාබාධ සම්පූර්ණයෙන් ම වළක්වා ගැනීමට හැකියාව ලැබේ ඇත.

ඇතැම් ඒවින් මගින් ඇති කරනු ලබන රෝග සම්පූර්ණයෙන්ම සුව කිරීමට තො හැකි වූ විට ,ඒවැනි රෝග පාලනය කිරීම සඳහා ඡාජය ලබා දීම සිදු කරයි. ඒවාගේම වේදනාව සම්නය කිරීම සඳහා වේදනා නායක ඡාජය (එනම් රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා ඡාජය) භාවිතා කරනු ලබයි.

ඡාජය සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා දෙන අතර ඇතැම්විට බලාපොරොත්තු තොවන අනර්ථකාරී ප්‍රතිඵල ද ඇති කරයි. මෙවැනි අතුරු ප්‍රතිඵල Side effect ලෙසද හඳුන්වනු ලබයි.

මෙහිදී විශේෂීත කරුණ වන්නේ එක් එක් පුද්ගලයා ඡාජය වලට දක්වන ප්‍රතික්‍රියාව ද වෙනස් විය හැකි බවයි. ඒ වාගේම ගිරිරයේ විවිධ ඉන්ඩ්‍රයෙන් වලට ඡාජය මගින් බලපැමි ඇති විය හැකි ය.

මිනැම ඡාජයක් මගින් අප බලාපොරොත්තු තොවන අතුරු ප්‍රතිඵල ද ඇතිවිය හැකි ය. නිදුසුනක් ලෙස ස්වභන පද්ධතියේ දියරමය තත්ත්ව අඩුකිරීමට ලබා දෙන ඡාජය මගින් නිදිමත ගතිය ඇති විය හැකි ය. ඡාජය මගින් නිසි ප්‍රයෝගනය (ඉහළ ප්‍රතිඵලය) ලබා ගත හැක්කේ වෙදාවරයා විසින් නිරදේශ කරනු ලබන ආකාරයට ම ගැනීමෙන් ය. ඡාජය ගනු ලබන ආකාරය වෙනස් කළ යුත්තේ වෙදා උපදෙස් අනුවම ය.

වෙදා උපදෙස් තොමැතිව ගනු ලබන ඡාජය නිසා තොයක් අහිතකර තත්ත්වයන් ඇති විය හැකි ය. ඡාජය නියමිත මාත්‍රාව,වාර ගණන, කාල සීමාව ගැන අවබෝධයක් තොමැති වීම,රෝගය උත්සන්න වීම. රෝග හඳුනා ගැනීමට අපහසු වීම, ඡාජය විෂ වීම, ක්ෂේත්‍ර ඒවින් (බැක්වීරියා වැනි) රෝග වලට (ඡාජය වලට) ඔරෝත්තු දීමේ හැකියාව වැඩිවීම, දිර්ස කාලීනව ගිරිරයේ ඉන්ඩ්‍රයෙන්ට හානි වීම, මින් කිහිපයකි.

II.I ඡාජය පිළිබඳ දැන ගත යුතු කරණු

පොදුනම, මාත්‍රාව ද්‍රව්‍යකට ගත යුතු වාර ගණන, කාල සීමාව (ගත යුතු ද්‍රව්‍ය ගණන), ඡාජයය ලබා දෙන්නේ කුමක් සඳහා ද? එමගින් සිදු වන්නේ කුමක්ද? ගිරිරයට ලබා දෙන්නේ කෙසේද? ප්‍රධාන අහිතකර ප්‍රතිඵල මොනවාද? යන කරුණු පිළිබඳ දැනුම වැදගත් වේ.

විශේෂයෙන් සලකා බැලිය යුතු අවස්ථා

- * ගරහනී මව වරුන් , මව කිරී ලබා දෙන මව්වරුන් ලදරුවන් , වැඩිහිටි පුද්ගලයන්, දිර්ස කාලීන රෝග වලින් පෙළෙන ප්‍රද්‍රව්‍යයන් , ඇතැම් ඡාජය වලට අසාත්මිකතා ඇති පුද්ගලයන්ගේ ගිරිරයේ ප්‍රධාන ඉන්ඩ්‍රයන්ට හානි ඇතිවිය හැකි ය. (අක්මාව / වකුගත් / හංදය)

- * ඇතැම් පුද්ගලයේ මාඡය ගැනීමේ දී නොයෙකුත් වැරදි සිදු කරති. අඩුවෙන් ගැනීම, වැඩියෙන් ගැනීම, මතක් වූ විට ගැනීම, ගමන් හා විනෝද වාරිකා යන විට අමතක වීම, නියමිත මාත්‍රාව සහ වාර ගණන නියමිතව තො ගැනීම. ඔහුගේ ක්‍රියාකාරීත්වය අඩු හෝ වැඩි කරනු ලබන වෙනත් රසායනික ද්‍රවය (මධ්‍යසාර වැනි) ගැනීම.
- * ඔහුගේ ලබා ගැනීමට අමතක ව්‍යවහාර් තැවත ලබා ගන්නා ආකාරය ඔහුගේ මාඡය වෙනස් විය හැකි ය. ඇතැම් අය රේඛ වර දෙගුණයක් ගැනීමට පෙළඳීමි. මෙසේ ලබා ගැනීමෙන් සමහර ඔහු මගින් හානිදායක ප්‍රතිච්ච ඇති විය හැකි ය.
- * ඇතැම් අවස්ථාවලදී ඔහුගේ ගැනීමට අමතක ව්‍යවහාර් මතක් වූ වහාම එය ලබා ගත හැකි ය. නමුත් රේඛ වාරයට ඉතා කිවිටුනම් , එම වෙළාවට ලබා ගැනීම වඩාත් සුදුසු වන අතර, එහිදී දෙගුණයක් ගැනීම සුදුසු තොවේ. (අමතක වූ මාත්‍රාව සමග).

II.2 ඔහුගේ නිරදේශ කරනු ලබන ආකාරය

පොදු නම	මාත්‍රාව එක් වරක දී ගත යුතු මිලි ගුෂ්මි ගණන	දිවසකට ගත යුතු වාර ගණන (තුන් වරක්)	කාල සීමාව (දිවස් 5)
Amoxicillin days	500 mg	t.d.s	5

සාමාන්‍යයෙන් කැමට පෙර හෝ පසු යනුවෙන් අදහස් කරන්නේ පැය හාගයකට පෙර හෝ පසු යන්නයි.

මාත්‍රාව, මෙහි අදහස, එක් වරකදී ගත යුතු ඔහුගේ ප්‍රමාණයයි. මෙය සාමාන්‍යන් මි.ලි ගුෂ්මි වලින් සඳහන් කරනු ලබයි.

ප්‍රමාණය - (Amoxicillin) එක වරකදී දෙනු ලබන පෙති / කැප්ස්ල් / තේ හැඳි / ගණන පෙත්තක ඇති මිලි ගේම් ගණන (Strength)
(ඉමසියකින් දෙනු ලබන පෙත්තක ඇති ගුෂ්මි ගණන)
ඔහුගේ ගත යුතු දිවස් ගණන (Duration)

උදා :- ඔබට එක් වරකදී මි.ලි .ගේම් 500 ගත යුතු බවට නිරදේශ කර ඇති විට ගාමසියේ දැනට ඇත්තේ මිලි ගුෂ්මි 250 පෙති නම් , ඔබ එක් වරකදී මිලි ගුෂ්මි 250 පෙති 02 ක් ගත යුතුය. (ඔහුගේ සමග ලබා දෙන විස්තර පත්‍රිකා වල ඇති මූලික කරුණු අවධානයට ලක්කළ යුතුය.)

II.3 ඔශනය සමග ලබා දෙන විස්තර පත්‍රිකාවල ඇති මූලික කරණු

Composition (Strength)	- ඔශනයේ අඩංගු රසායනික ද්‍රව්‍යයේ පොදු නම හා මිලි ගැණන
Indication	- ලබා දෙන්නේ කුමන ලෙඩ රෝග සඳහා ද යන බව
Dosage and Administration	- ගත යුතු මිලි ගැණන සහ පැය කිහිපයකට සැරයක් ගත යුතුද යන්නයි, ගරීරයට ඔශනය ලබා දිය යුතු ආකාරය.
Adverse effect	- අතුරුල්ල - බලාපොරොත්තු වන ප්‍රතිල්ලය හැර, ලැබෙන අනෙකුත් ප්‍රතිල්ලය
Cautions	- විශේෂ අවවාද ලදා : ඔශනය සමග මධ්‍යසාර තොගත යුතුය
Pregnancy	- ගරහනී අවස්ථාවලදී ඔශනය ගැනීම සුදුසු ද යන බව.
Breast Feeding	- මව කිරී දෙන මවක් ඔශනය ගැනීම සුදුසු ද යන බව.
Drug Interaction	- වෙනත් ඔශනය සමග අන්තර් ක්‍රියා කරන ආකාරය අනුව කුමන ඔශනය සමග තොගත ගත යුතු ද යන්න.
Contra Indications	- ඔශනය තොගත යුතු අවස්ථා (ලදා - අක්මා රෝග ඇති අය)
Missed Dose	- ඔශනය ගැනීම අමතක වූවහොත් කළ යුතු දේ.
Storage Condition	- ගබඩා කළ යුතු ආකාරය හා ලබා දිය යුතු උෂ්ණත්වය
Manufactured Address	- නිෂ්පාදනකරුගේ ලිපිනය. ඔශනය පිළිබඳ දැන්වීමක් සිදු කිරීම අවශ්‍ය වූ විට ලදා - ආසාත්මිකතා (පොදුවේ ඇතිවන හා පරිභේදනයේදී)

II.4 ඔශනය ගබඩා කර තැබෑමේදී සැලකිය යුතු කරණු

- * කුඩා ලමයින්ට හසු තොවන ස්ථාන වල තිබිය යුතුය.
- * ඔශනය ලබාදුන් මූල් භාජනයෙන් වෙනත් භාජනයකට මාරු තො කරන්න.
- * පත්‍රිකාවේ සඳහන් උෂ්ණත්වය ලබා දිය යුතුය. ශිතකරණයක තබන්නේ නම් කිනම් ස්ථානයක තැබිය යුතුද යන බව නිවැරදිව දැන ගන්න. (ශිතකරණය කුඩා ද ස්ථාන අනුව උෂ්ණත්වය වෙනස් වන බැවින්.)
- * මූලයෙන් ලබා තො ගන්නා වෙනත් රසායනික ද්‍රව්‍ය සමග ඔශනය එකට ගබඩා තො කරන්න.

- * විශේෂ බෝතල් වර්ග පාවිච්ච කරන්නේ නම් එම බෝතලය සමඟ ඔඟධ ලබා ගත හැක.
(දින : හඳුරුයාබාධවලදී දිව යට තබන ඔඟධ)
- * කුඩා ඔඟධ ප්‍රමාණයක් විශාල හාජන වලට නො දමන්න.
- * ඔඟධ හිරු එළියට තිරාවරණය නො කරන්න.
- * ඇතැම් ඔඟධ වර්ග කඩුසි වල එතීම පූංසු නැත.
- * ඔඟධ වර්ග තම අහිමතය පරිදි අවට පරිසරයට මුදා හැරීම නො කළ යුතුය.
- * කල් ඉකුත් වූ ඔඟධ වර්ග පාවිච්ච නො කළ යුතුය.
- * ඔඟධ බෝතල් වලින් ලබා ගැනීමේදී එහි ලේඛලයට හානි නො විය යුතුය.
- * ආසාත්මිකතාවයක් (පූංසු දැමීමක්, කැසීමක්, වෙනසක්, පූස්ම ගැනීමේ අපහසුතාවයක්) ඇති වූ වහා ම ඔඟධය ගැනීම නවතා වෙවුනුවරයකු හමු විය යුතුය.
- * පෙති වර්ග හා මුඛය සේදීමට ඔඟධ ලබා දී ඇති විට පළමුව පෙති වර්ග ගන්න. මුඛය සේදීම පසුව සිදු කරන්න.
- * හැකි සැම විට ම ඔඟධයේ පොදු නම දැනගන්න.
- * ශිතකරණයක් නොමැති විට ඉන්සියුලින් වැනි ඔඟධ ගබඩා කිරීමට කුඩා මැටි බදුනක් හෝ ප්ලාස්කුවක් හාවතා කළ හැකිය.
- * විශේෂයෙන් සැලකිය යුතු අවස්ථා සඳහන් කර ඇති විට දී එසේ කළ යුතුය.
දින :- ඔඟධය කැම සමඟ ගන්න. වතුර වැඩියෙන් බොන්න. හිරු එළියේ තබන්න එපා)

II.5 සාමාන්‍යයෙන් ඔඟධ හළකින් ඔඟධ ලබා ගැනීමේ දී සඳහන් විය යුතු කරණු.

- * වෙවුනුවරයාගේ නම / රජයේ ආයතනය
- * රෝගියාගේ නම / වයස
- * ඔඟධයේ නම
- * ඔඟධයේ එක් පෙත්තක අධිංගු මිලි ගණන
- * එක් වරකදී ගත යුතු පෙති / කැප්සියුල් ගණන සහ ද්‍රව්‍යකට ගත යුතු වාර ගණන / ගත යුතු දින ගණන
- * ගැරිරයට ලබා ගත යුතු ආකාරය (මුඛයෙන් / සමෙන්)
- * දිය යුතු විශේෂ උපදෙස් (වතුර වැඩිපුර බොන්න)
- * ලබා දුන් දිනය / නැවත ලබා ගත යුතුද නැදේද යන බව.
- * ලබාදුන් සම්පූර්ණ පෙති ගණන
- * ඔඟධ හලේ දුරකථන අංකය

දූලුස්වන පරිචේදය

වයඝන්වන වෛද්‍ය විද්‍යාත්මක වචන හා සංකේත



වැදගත් වන වචන

- 1. Gait
 - 2. Ataxia
 - 3. Hemiplegia
 - 4. Hysterical
 - 5. Herniya
 - 6. Hoists
 - 7. Slings
 - 8. Continence
 - 9. Cure
 - 10. Management
 - 11. Prostheses
 - 12. Atrophy
 - 13. Hypertrophy
 - 14. Musculardystrophy
 - 15. Obesity
 - 16. Oedema
 - 17. Orthoses
 - 18. Orthopaedic
 - 19. Osteoarthritis
 - 20. Paralysis
 - 21. Paraplegia
 - 22. Parkinson' s Disease
 - 23. Pressure Sores
 - 24. Rails
 - 25. Ramps
 - 26. Spina baifida
 - 27. Stroke
 - 28. Tetraplegia
 - 29. Trauma
- ඇවේදින ආකාරය
 - සමායෝජන අපහසුතා (ඇවේදීමේ විශේෂ අපහසුතා)
 - ගරිරයේ එක් පැත්තක් අඩංගුවීම (අංගහාගය)
 - රෝග සඳහා ආවේශවීම (රෝගියකු බවට ආයාගයෙන්)
 - ගරිරයේ අවයවයන් තිබියපුතු ස්ථානයෙන් තවත් ස්ථානයකට ගමන් කිරීම.
 - රෝගීන් එසවීමේ / රැගෙන යාමේ ආධාරක උපකරණ
 - උරමාව (අත එල්ලාගෙන සිටීමට ගනු ලබන ආධාරකය)
 - මළ මුතු පාලනය
 - සුවවීම
 - රෝග පාලනය කිරීම / කළමණාකරනය
 - ගරිරයේ අවයවයන් වෙනුවට කාන්තීමට යොදන උපකරණය (කාන්තීම අත්/ පාද)
 - ක්ෂේණ වීම
 - අධි වර්ධනය
 - මාංගපේෂි දියවී යාමේ ජාතමය රෝගය
 - ස්පූලනාවය
 - ඉදිමීම
 - ගරිර අවයව විකෘති මූ විට එය නිවැරදි කිරීමට බාහිරින යොදනු ලබන උපකරණය - සංශ්‍රේෂු කාරක
 - විකලාංග
 - අස්ථික සන්ධි ප්‍රදානය
 - ගරිරයේ කොටස් අප්‍රාණිකවීම.
 - පාද දෙක අප්‍රාණිකවීම.
 - මොළයේ පවතින රසායනික ද්‍රවයන් වන බේෂපමින් නැමැති ද්‍රව්‍ය අඩුවීම සහ මාංගපේෂි වල ඇතිවන දෙඛ්ඡාවය
 - පීඩන තුවාල (ඇද තුවාල යනුවෙන් හාවිතා කිරීම සුදුසු නැත, මක් නිසාද යත් මෙවැනි තුවාල ඇතිවන්නේ සමට ඇතිවන පීඩනය හේතුවෙනි.)
 - අත් ආධාරක
 - ආනති තල
 - දෙබෙදුම් කෙශේරුකා
 - මොළයට රුධිර සැපයුම අඩුවීම මත ඇතිවන අංගහාග තත්ත්වය (රුධිර නාල පිළිරිමක් නිසා හෝ ලේ කැටිත්තක් සිරවීම නිසා මෙය සිදුවිය හැකිය.)
 - අත් හා පා සතරම අප්‍රාණික වීම.
 - අනතුරු මගින් ගරිරයට සිදුවන තුවාල (බාහිර අනතුරු)

30. Injurey
31. A.D.L (Activities of Daily Living)
32. Acute Care
33. Discharge planning
34. Dysphagia
35. Epilepsy
36. Adaptive devices
37. Risk
38. Ambulation
39. Angiography
40. Comorbidities
41. Montel status
42. Mobility
43. Quality of life
44. Caregivers
45. Carebrum
46. Occupational Therapist
47. Clinical Phsychologist
48. Cognitive difficulties
49. Contractures
50. Coronary heart disease
51. Deep vein thrombus (DVT)
52. Dementia
53. Diagnosis
54. Dietician
55. Feeding gastrostomy
56. Functional electrical Stimulation
57. Functional Independence Measure
58. Oral
59. Topical
60. Brand Name
61. Generic name
62. Over-The counter medication OTC)
63. Therapeutic effect
64. Side Effects
65. Asthma
- ගරීර අභ්‍යන්තරයේ හෝ බාහිරව සිදුවන සෙසලවල භාණි.
 - එදිනෙදා කරනු ලබන ක්‍රියාකාරකම්
 - මුල් රකවරණය (පැවති)
 - රෝහලින් පිට කිරීම සැලසුම් කිරීම.
 - ගිලිමේ අපහසුතා / වේදනා.
 - අපස්මාරය ඇති විට ගරීරයේ ඇතිවන තත්ත්වය.
 - අනුවර්තන උපකරණ
 - අවදානම
 - එහා මෙහා වලනය වීම (ඇශ්වරිමේදි)
 - රැකිර නාල තුළ රැකිරය ගමන් කිරීමේ අවහිරතා සෞයා ගැනීමේ පරීක්ෂණය.
 - ප්‍රධාන රෝග තත්ත්වය සමග ඇති අනිකුත් රෝගි තත්ව
 - මානසික තත්ත්වය.
 - වලනය වන මට්ටම
 - ජීවිතයේ ගුණාත්මකභාවය
 - රක බලා ගන්නන් (ආබාධ සහිත පුද්ගලයින්)
 - මැෂ්තිෂ්කය.
 - වෘත්තීය විකින්සකයා
 - සායනික මත්‍ය්‍යාඥයා
 - බුද්ධිමය උෂ්ණතා
 - සමෙහි භා මාංශපේෂිවල ඇලිම (වලනය නොමැති නිසා)
 - කිරීම හඳු රෝග
 - ගරීර අභ්‍යන්තරයේ ඇති ඕරා තුළ ඇති වන ලේ කැරිති.
 - වයස් ගත වන විට මොළයේ ක්‍රියාකාරීත්වයේ සිදුවන උණකා
 - රෝග විනිශ්චය
 - පෝෂණවේදියා
 - අභාර ලබාදීම සඳහා ආමාගයේ සිදුරක් සැදීම.
 - කාර්යමය විදුත් උත්තේෂන
 - කාර්මය ස්වාධීන වීම මැෂ්මීම.
 - මුඛයෙන් දෙනු ලබන
 - සමට ආලේප කරන
 - මාශය නිපදවන්නන් විසින් දෙනු ලබන වෙළඳ නාමය
 - පොදු නම / රසායනික නම
 - බෙහෙත් ව්‍යවෝරුවක් නොමැතිව
(වෙළදය නිරදේශ නොමැතිව) ගත හැකි මාශය
 - ප්‍රතිකාරමය ප්‍රතිඵලය
 - මාශයයක් මගින් අප බලාපොරොත්තු නොවන අතුරු එල
 - ඇඳුම

66. Chronic diseases
67. Hemorrhage
68. Joint protection Techniques
69. Joint replacement
70. Rheumatoid arthritis
71. Colonoscope
72. Pancreas
73. Laparoscopy
74. Biopsy
75. Cysto scopy
76. Mammography
77. Enema
78. Lumber Puncture (LP)
79. Angiography
80. Echocardiography
81. Inflammation
82. Infection
83. Autoimmune diseases
84. Vascular
85. Goiter
86. Anti-body
87. Depression
88. Delusion
89. Hallucination
- නිදන්ගත (බොහෝ කල් පවතින) රෝග
- රුධර වහනය
- සන්ධි ආරක්ෂා කර ගැනීමේ කුම
- කෘතීම සන්ධියක් ගලා කරමයක් මගින් දැමීම
- රුමෙටිසියාහ සන්ධි පුදාහ
- මහාන්තුවලට කුඩා කැමරාවක් ඇතුළු කොට නිරික්ෂණය කිරීම
- අග්න්‍යාසය
- උදරයෙන් සිදුරක් ඇති කර කුඩා කැමරාවක් ඇතුළු කොට උදරයේ අවයව නිරික්ෂණය කිරීම
- ගිරිරයෙන් ලබා ගන්නා සෙසල කොටසක් අන්වීක්ෂයකින් පරික්ෂා කිරීම
- මුත්‍රාගයට කුඩා කැමරාවක් දමා පරික්ෂා කිරීම
- පිළිකාමය තත්ත්වයක් ද යන්න හදුනා ගැනීම සඳහා ස්ථ්‍යන ගුන්රීවලට සිදු කරනු ලබන පරික්ෂණය
- මළපහවල සනහාවය අඩු කිරීමට දෙනු ලබන මාශය (වස්ති)
- කටි පුදේශයෙන් සියුම් (කේඩික කටුවක්) බටයක් ඇතුළු කර මස්තිෂ්ක සුපුමිනා තරලය ලබාගැනීම
- රුධර නාල තුළ ඇති අවහිරතා පරික්ෂා කිරීම
- රුධර නාල තුළ ඇති අවහිරතා පරික්ෂා කිරීම
- පුදාහය
- ආසාදන
- ප්‍රතිගක්තිකරණ පද්ධතියේ ඇතිවන අසාමාන්‍යතා හේතුකොටගෙන ඇතිවන රෝගාබාධ
- රුධර නාල හා සම්බන්ධ
- ගලගණ්ඩය (තයිරෝයිඩ ගුන්රීයට අදාළ)
- ප්‍රතිදේහ
- විශාදය
- අසාමාන්‍ය සැක හා බිය පළ කිරීම
- අසාමාන්‍ය සංවේදන


වෛද්‍ය විද්‍යාවේ භාවිත කරනු ලබන කෙටි යෙදුම් හා සංකේත

90. C/O
91. BP
92. PRN
93. Rx
- රෝගිකු විසින් වෛද්‍යවරයාට පවසන රෝග ලක්ෂණ (පැමිණිල්ල)
- රුධර පිබනය
- මාශය අවශ්‍ය විට පවරක් ගැනීම
- ප්‍රතිකාර (බෙහෙත් වට්ටෝරුව)

- 94. Ix - රෝග හඳුනාගැනීමට කරනු ලබන පරීක්ෂණ
- 95. TM - වෙළඳ ලක්ෂණ
- 96. Bd - ද්‍රව්‍යකට දෙවරක් මාශය ගැනීම (පැය 12කට සැරයක්)
- 97. tds - ද්‍රව්‍යකට තුන්වරක් මාශය ගැනීම (පැය 08කට සැරයක්)
- 98. QID - ද්‍රව්‍යකට හතර සැරයක් මාශය ගැනීම (පැය 06කට වරක්)
- 99. EOD - ද්‍රව්‍යක් හැර ද්‍රව්‍යක් මාශය ගැනීම.
- 100. NKA - දන්නා අසාත්මිකතා නොමැති බව
- 101. CA - පිළිකාමය තත්ත්වය
- 102. RTI - ශ්වසන මාර්ගයේ ආසාදන
- 103. UTI - මුත්‍රා මාර්ගයේ ආසාදන
- 104. FBC - සම්පූර්ණ රුධිර පරීක්ෂාව
- 105. F.B.S - රුධිරයේ තිරාහාර සිනි පරීක්ෂාව
- 106. PPBS - දරුණිය ආහාරයක් ගෙන පැය 02කට පසුව කරනු ලබන සිනි පරීක්ෂාව
- 107. US / Scan - අධි දිවනි තරංග මිශ්‍ර කරනු ලබන ස්කෑන් පරීක්ෂණ
- 108. ESR - ශරීරයේ ප්‍රධානයක් ඇති බව සොයා ගැනීම සහ එහි ප්‍රඛලතාව පරීක්ෂා කිරීමේ රුධර පරීක්ෂණය
- 109. HCG - දරුවකු පිළිසිද ගෙන ඇතැයි සොයා බැලීමට කරනු ලබන මුත්‍රා පරීක්ෂණය
- 110. EEG - මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ අසමානතා සෙවීමේ පරීක්ෂණය
- 111. DM - දියවැඩියාව
- 112. TFT - තයිරෝයිඩ් ගින්ටීයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේ පරීක්ෂණය
- 113. - ස්ත්‍රී
- 114. - පුරුෂ

දැහතුත්වන පරිචීජේය

හඳිසි අනතුරු හිල්බල් දැනගත යුතු කරගෙනු



හඳිසි අනතුරකදී නිවැරදිව ක්‍රියා කිරීම ඉතා වැදගත්

ශ්‍රී ලංකාව තුළ වසරක් තුළදී හැට දහසකට අධික හඳිසි අනතුරු සංඛ්‍යාවක් සිදු වන බවට වාර්තා වේ. එයින් දෙදහසකට අධික පිරිසක් මිය යන බවත් වාර්තා වේ. මෙසේ අහිමි වන්නේ රටට ඉතා ම ප්‍රයෝග්‍රනවත් මානව සම්පතකි. ඒ අතර අති විශේෂ හැකියාවන්ගෙන් යුත් පිරිස් සිටින අතර ම ඔවුන්ගේ ජීවිත අහිමිවීම රටේ අනාගත දියුණුවට ඉමහත් පාඩුවකි.

දරුවන් සිටින පවුලක පියා හඳිසියේ මිය ගියහොත් එම දරුවන් අසරණ වන අතර දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාකප්පල් වේ. ආයතනයක හිමිකරුවෙකු මියගියහොත් එම ආයතනයේ සේවක සේවකාවන් අසරණ වන අතර එවැනි අවස්ථාවක අනතුරට මූහුණු දුන් පුද්ගලයාට සේ ම වෙනත් විශාල පිරිසකට එම අනතුරේ බලපෑම එල්ලවේ. එබැවින් ප්‍රධාන වශයෙන් මෙවැනි හඳිසි අනතුරු වළක්වා ගැනීම සේ ම අනතුරකට පසුව සිදු විය හැකි හානිය අවම කර ගැනීමට කටයුතු කිරීමත් ඉතා වැදගත් වේ.

මහාමාරුගයේ දී හඳිසි අනතුරක් සිදුවූ විට එම අනතුරට මූහුණු දුන් පුද්ගලයා මිය යන්නේ හෝ සදාකාලිකවම ආබාධිත තත්ත්වයට පත්වන්නේ බොහෝවිට හඳිසි අනතුර හේතුවෙන් ම නො වන බවත් එම රෝගියා වෙනත් වාහනයකට පැටවීමේදී හෝ රෝහල වෙත ගෙනයාමේදී සිදු වන යම් යම් ක්‍රියාවන් අතපසුවීම නිසා බවත් ය. එබැවින් හඳිසි අනතුරක් සිදුවූ විට අනතුරට මූහුණු දුන් පුද්ගලයා ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්නත් අවට සිටින පුද්ගලයින් මෙන් ම සහායට පැමිණෙන පුද්ගලයින් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්නත් දැනුවත්වීම මගින් හඳිසි අනතුරුවිලින් සිදුවන හානිය විශාල වශයෙන් අවම කර ගැනීමේ හැකියාවක් පවතී.

මහා මාරුගයක දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලැබ මහ මග වැටී සිටි අතර අවට සිටි පුද්ගලයේ වහාම රෝහලකට ගෙන යන අදහසින් අනතුරට ලක්වූ පුද්ගලයා දැන් සහ දෙකකුල් විශින් අල්ලා තී රෝද රියකට දමාගත්හ. වකුවුවන සේ තී රෝද රියට දමා ගත් ඔවුන් විසින් ඉතා විශාල ජාතික රෝහල වෙත ගෙන එන ලදී. රෝගියා රෝහල වෙත ඔවුන් ගෙන ආවේ ඉතා සද්ධාවයෙනි. අවංක හැඟීමෙනි. එසේ වුවත් රෝගියා තී රෝද රියට දමා ගත් ආකාරයත්, වළවල් වල වැවෙමින් ගැස්සෙමින් රෝගියා රෝහල වෙත ගෙන ආ ආකාරයත් අනුව රෝගියාගේ කොඳ ඇටපෙළට සහ සුම්නාවට දැඩි ලෙස හානි වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ රෝගියා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමයි. මෙවැනි සිදුවීම් බහුලව සිදුවේ. එබැවින් මේ වැනි හඳිසි අනතුරකදී සද්ධාවයෙන් සිදු කරන උදව් උපකාර නිවැරදිව සිදු කළ යුතුයි.

හඳිසි අනතුරු පිළිබඳව වෙබදා විද්‍යාත්මකව විශ්‍රේෂණය කරන විට හඳිසි අනතුරකට මූහුණු දුන් පුද්ගලයා එම අනතුරින් පසුව ගෙවන පළමු පැය රත්තරන් පැය ලෙස හැදින්වේ. මෙම පැය තුළදී අවට සිටින්නවුන් ක්‍රියා කරන ආකාරය අනුව අනතුරට පත්වූ පුද්ගලයා ජීවත් වන්නේද නැද්ද, සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන්නේද යන්න තීරණය වේ.

අදාළරණයක් ලෙස, යම් පුද්ගලයෙකු හඳිසි අනතුරකට ලක්වී කම්පනයට පත්වීමෙන් තාවකාලිකව එම පුද්ගලයාගේ හඳුය නැවතුනේ නම් බොහෝ පුද්ගලයින් සිදු කරනුයේ එම පුද්ගලයා වාහනයක දමා රෝහල වෙත ගෙන යාමයි. රෝහලට ගෙන යාමට පෙර හෝ ගෙන යන අතරමග දී හෝ කෘතිම ස්වශ්‍යත්වය ලබාදීමට හෝ පසු තෙරපුම කීප වරක් ලබා දී හඳුය ක්‍රියාත්මක වීමට සලස්වන්නේ නැතු. සමාජයේ බොහෝ දෙනෙකුට එවැනි ප්‍රථමාධාරයක් ලබාදීමට තරම් දැනුවත් වීමක් තිබෙනු දක්නට නැතු. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රෝගියාගේ ජීවිතය අහිමිවීමයි.

හඳිසි අනතුරකට ලක් වූ පුද්ගලයෙකු කම්පනයට ලක්වී ප්‍රස්ථාන ගැනීම තාවකාලිකව ඇතැයි විට මොළයට රැකිරය සැපයීම තාවකාලිකව නවති. විනාඩි කිහිපයක් මොළයට රැකිරය නොගලන විට මොළයේ

සර්ල මිය යාමට පටන් ගනී. විනාඩි 13ක් වැනි සුළු කාලයක් අඛණ්ඩව මොළය වෙත රැඳිරය නො සැපයුනේ නම් එම කාලය තුළ දී මොළය සම්පූර්ණයෙන් ම මියයාමකට ලක්වේ. එවිට රෝගියා ජ්වත් කළ නො හැකි වේ. මෙවැනි අවස්ථාවකදී හඳිසි අනතුරකට ලක් වූ රෝගියෙකු මිය යන්නේ හඳිසි අනතුර නිසා නොවන අතර නිසි ප්‍රථමාධාර නො ලැබේ යාම නිසයි. මේ නිසා කාන්තිම ස්වභාවය ලබා දීම පිළිබඳව සහ පපු තෙරපුම ලබා දීම පිළිබඳව සමාජයේ සැම කෙනෙකු ම දැනුවත් වීම වැදගත් වේ. ඒ වගේ ම තමාගේ අවට පරිසරය පිළිබඳවත් දැනුවත්වීම වැදගත්. තම ප්‍රදේශයේ තිබෙන මූලික රෝහල් මොනවාද, දිස්ත්‍රික් රෝහල්/ගල්‍යාගාර පහසුකම් ඇති රෝහල් මොනවාද, ලැගම පිහිටි ස්ථානයේ දුරකථන අංකය/ගිනි නිවන ඒකකයේ දුරකථන අංකය කුමක්ද කියා දැනුවත් වීම අවශ්‍ය යි. නිවසක ගෘහනීයට/මවට මෙම දැනුම තිබීම ඉතා අවශ්‍යයි.

මාර්ගයේ සිදුවූ හඳිසි අනතුරකින් පසුව මෝටර් රථයක් තුළ අයෙකු සිරවී සිටින අවස්ථාවකදී බොහෝ දෙනෙකු උත්සාහ කරනුයේ මෝටර් රථය තුළ සිරවී සිටින පුද්ගලයින් කෙසේ හෝ ඇද එලියට ගෙන කුමන හෝ රථයක තංවාගෙන රෝහලක් වෙත ගෙන යාමටයි. රෝගියා රෝහලට ගෙන යාමට උත්සාහ ගැනීම ඉතා ම උචිත ක්‍රියාවකි. එහෙත් එය සිහි නුවණීන් සහ නිවැරදිව කළ යුතුයි. රථයක සිරවී සිටින අයෙකු එලියට ගත යුත්තේ ඉතාම ප්‍රාවේශමෙනි. ගෙල කඩා නො වැටෙන සේ රෝගියා එලියට ගැනීම ඉතා වැදගත්වේ. එලියට ගත් පසු සුදුසු වාහනයක් සොයාගෙන එනෑතෙක් රෝගියා සමතල පෘෂ්ඨයක් මත තිරස්ව තිබීම ඉතා සුදුසුයි.

එසේම අසල ගයිල් කවරයක් හෝ පත්තරයක් ඇත්තැම් එය ගෙලවටා කොළරයක් සේ දමා ලෙන්සුවකින් ගැටුගැසිය හැකිය. ගෙල කෙලින් තබා ගැනීමට එය මහඟ පිටවහලක් වේ. රෝගියා සිරවී සිටි ස්ථානයෙන් එලියට ගත යුත්තේ කොඳ ඇට පෙළට අනතුරක් නො වන ආකාරයෙනි. සැමවිට ම අනතුරට ලක්වූ පුද්ගලයා එසවිය යුත්තේ ඔහුගේ සිරුර තිරස්ව සිටින ආකාරයෙනි. කිසිම විටෙකත් දැන්වින් සහ දේ කකුල්වලින් එසවිම නොකළ යුතුයි. පිටකොන්ද තිරස්වන ආකාරයෙන් අනතුරට ලක්වූ පුද්ගලයාගේ පිටට දැන් තබා ගැනීම වැදගත් වේ. රෝගියා එසවිමට තිදෙනෙක් පමණ එක්වීම ඉතා සුදුසුයි. රෝගියා රෝහලට ගෙනයාමට වඩාත් ම සුදුසු වන්නේ වැනි රථයක් වැනි වාහනයකි. දිගු ආසනයක නො සෙල්වෙන සේ තබා දිගා කර රෝහල වෙත ගෙනයාම වැදගත් වේ.

හඳිසි අනතුරකට ලක්වූ පුද්ගලයෙකු පිටකොන්දේ සහ ගෙලහි දැඩි වේදනාවක් ඇති බව ප්‍රකාශ කරයි නම් ඔහු ඇවේදීමට උත්සාහ ගත්තද ඔහුට ඇවේදීමට ඉඩ නො දිය යුතුවේ. එසේ ආවේගයිලිව ඇවේද ගියත් ඔහුගේ කොඳ ඇට පෙළට හානි සිදුවිය හැකි ය.

හඳිසි අනතුරකදී සිදුවන බාහිර සහ අභ්‍යන්තර රැඳිර වහනය හේතුවෙන් ද මරණය සිදුවිය හැකිය. අත මිට මෙලඩ් විට ප්‍රමාණයේ තුවාලයක් සිදුවී ඇත්තැම් රැඳිරය මිලිලිටර 500 ක් ගරීරයෙන් පිටවී ඇතැයි අනුමාන කළ හැකියි. අනතුරක් සිදුවී උකුල් ඇටය ප්‍රදේශයට හානි සිදුවුවහොත් එතැනින් රැඳිරය පයින්ට් වින් පමණ ගලා යා හැකිය. අපගේ ගරීරයේ තිබෙන්නේ රැඳිර පයින්ට් කේ පමණයි. රෝහලට ගෙනයනතෙක් රැඳිර වාහනය නැවැත්වීමට පිළියම් යෙදවීමේ නැතිනම් රැඳිර වහනය හේතුවෙන් රෝගියා මිය යනු නියතයි. හඳිසි අනතුරකට මුහුණ දුන් අයෙකු කළ යුත්තේ රැඳිරය ගලන ස්ථානය අතින් වසා ගැනීමට තමාට හැකි නම් එතැනට අත තබා තද කරගෙනම රෝහල වෙත ගෙන යාමයි. අනතුරකට ලක්වූ පුද්ගලයෙකුගේ ගරීරයෙන් රැඳිරය ගලයි නම් ඔහුට සිහිය නොමැති නම් අවට සිටින අයෙකු කළ යුත්තේ පොලිතින් බැඟයක් හෝ රේදි කැබැල්ලක් අතට නමාගෙන රැඳිරය ගලන ස්ථානය තදකරගෙනම රෝහල වෙත ගෙනයාමයි. කිසිම විටෙක ඉතා තද වන ලෙස රැඳිරය ගලන අතක් හෝ පයක් ගැට නො ගැසිය යුතුයි. ඉතා හොඳින් ගැටයක් යෙදු විට එම කොටසට රැඳිරය ගමන් නොකිරීම නිසා එම ගරීර කොටස මිය යාමට ද ඉඩ තිබේ.

කිසියම් අනතුරකදී අතක් හෝ පයක් ගැලවී ගියහොත් එම ස්ථානය රෝදි කැබැල්ලකින් වසා ඉටු බැඟයක් තුළට එම අත හෝ පා කොටස දැමිය යුතුයි. ඉන් පසුව අයිස් අඩංගු හාර්තනයක් එම ඉටු බැඟයට

දැමීය යුතුයි. පසුව හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙනයායුතුයි. හඳිසි අනතුරකට ලක් වූ අයෙකුට කෘතිම ස්වසනය දීමේ දි කටට කට තැබීමට අපහසු නම් සිදුරු කළ පොලිතින් බැගයක් හෝ ලේන්සුවක් වැනි යමක් හාවතා කළ හැකිවේ. කෘතිම ස්වසනය දීමේදී එක් අතකින් රෝගියාගේ නාසය තද කරගත යුතුයි. ඉන් පසුව තදකරගෙන සිටින නාසය අත හැරිය යුතුයි. නැවතක් නාසය තද කර ඉහත ආකාරයෙන්ම කෘතිමව ස්වසනය දිය යුතුයි. පසු තෙරපුම දීමේ දි පසුව මැදට පුරුදු අතක අත්ල මත අනෙක් අත තබා තද කළ යුතුයි. මෙය 30 වාරයක් පමණ සිදු කිරීම වැදගත්වේ.

එමෙන්ම හඳිසි අනතුරකට ලක්වී සිහිය නොමැති වී සිටින රෝගියෙකුට ජලය හෝ කිසිදු දියරයක් බීමට දීම සුදුසු වන්නේ නැත. එය විභාල ආපාදවකට මුල් විය හැකියි. සමාජයේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකු කොහො හෝ යන විට තමා පිළිබඳව විස්තර ඇති කොළ කැබැල්ලක් හෝ කාඩ් පතක් සාක්කුවේ සහ මුදල් පසුම්බියේ දමා ගෙන යාම වැදගත්වේ. එහි තම නම, ගම, ලිපිනයට, පැහැදිලි යුතියෙකුගේ දුරකථන අංකයක් මෙන්ම රුධිරය වර්ගය, තමා විශේෂ රෝගකින් පෙළෙන්නේ නම් ඒ පිළිබඳව ද විස්තර සඳහන් කිරීම ඉතා සුදුසුවේ.

දුන හතර පරිවිෂ්දය

සුමුළුනා අනතුරු



සුජුමිනා අනතුරට වලට ලක්වූ රෝගීන්ගේ ප්‍රතිච්චිතය

14.1 සුජුමිනා අනතුරට ලක්වූ ඔබ සහ ඔබගේ පවුලේ සමාජිකයන් දැන ගත යුතු විශේෂ කරුණු

ඔබ සුජුමිනා අනතුරට පත් වී තිබේ නම් සුජුමිනා අනතුර පිළිබඳව තොරතුරු ඔබ හා ඔබේ පවුලේ සමාජිකයන්, හිතමිතුරන් හා ඔබට උදව් කරන සියලු දෙනා ම භෞදිත් දැන ගත යුතුය.

අනතුරට ලක්වූ මොහොතේ සිට ම අනිකුත් ආබාධ මෙන් තොව පිඩින තුවාල වැනි සංකුලතා ඉතා පහසුවන් ඔබට සැදිය හැකිය. එම නිසා මෙම තොරතුරු හැකිතාක් ඉක්මනින් සහ නිවැරදිව දැන ගැනීම වැදගත්වේ. මෙම සංකුලතා වලින් වැළකීමට නම් ඔබගේ සහ ඔබ රක බලා ගන්නන්ගේ සහයෝගය අවශ්‍ය වේ.

පොදුවේ ගත් කළ සුජුමිනා ආබාධවල පොදු ලක්ෂණ ඇති අතර සුජුමිනාවේ හානි වුණු ස්ථානය හා ප්‍රබලතාව අනුව එක් එක් පුද්ගලයාට සිදුවන හානිවල ස්වභාවය වෙනස් විය හැකි ය.

සුජුමිනා අනතුරට පත්වීමෙන් පසුව ඔබේ හිතට ප්‍රශ්න රාඛියක් පැන නැගීමට පුළුවන. ඔබේ ජීවිතයට මෙය බලපාන්නේ කෙසේද යන්න ප්‍රධාන ගැටළුවක් විය හැකි ය.

ඔබගේ ප්‍රතිච්චිතය සුජුමිනා අනතුර සිදු වූ මොහොතේ සිටම පටන් ගන්නා අතර ඔබ සක්‍රියව එයට දායක වුවහොත් සාර්ථක ප්‍රතිච්චිතයක් ලබා ගත හැකි ය. මේ සඳහා ඔබට ප්‍රතිච්චිතය කණ්ඩායමක් විසින් හැකි සැමැවිට ම මනා සහයෝගයක් ලබා දේ.



සුජුමිනා අනතුරකින් පසුව ජාතික රෝහල ඇතුළු අනෙකුත් සික්ෂණ හා මහ රෝහල් තුළදී ප්‍රධාන වගයෙන් සිදු කරන්නේ,

- * ඔබගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා හදිසි හා මූලික ප්‍රතිකාර සිදු කිරීම.
- * සුජුමිනා අනතුරෙහි ප්‍රබලතාව අවම කර ගැනීම.
- * සුජුමිනා ආබාධ වලට අමතරව ඇතිවන අනෙකුත් ආබාධවලට ප්‍රතිකාර කිරීම.
- * හැකි තරම් දුරට සංකුලතා වළක්වා ගැනීම කෙරෙුව (කොදු ඇට පෙළ) ස්ථාවර කිරීම ප්‍රතිශ්‍යාපන හිතය සිදුකිරීම.
- * ප්‍රතිච්චිතය සඳහා රාගම, දිගන වැනි ප්‍රතිච්චිතය රෝහල්වලට මාරු කරනු ලැබේ. එහිදී වෙදා ප්‍රතිච්චිතය සඳහාම සුවිශේෂ වූ කණ්ඩායමක් විසින් දිර්ස කාලීන ප්‍රතිච්චිතයක් නොවාසිකව ලබා දෙනු ඇත.

කම්පන අවස්ථා

සුජුමිනා අනතුරකින් පසු ඇති වන මූල්ම අවස්ථාව ස්නායුක කම්පන අවස්ථාවක් නම් වේ. මෙම අවස්ථාව පැය කිහිපයක් හෝ ඇතැම්විට සති ගණනක් (සති 06 පමණ) පැවතිය හැකි ය. බොහෝ විට සති දෙකක් පමණ යන විට කම්පන අවස්ථාව අවසන් වේ. හානියේ ප්‍රබලතාවය වැඩිවන තරමට කම්පන අවස්ථාව ද වැඩි වේ. හානියේ ප්‍රබලතාවය වැඩිවන තරමට කම්පන කාලය ද වැඩි විය හැකි ය. මෙම කාලය තුළ දී සුජුමිනා අනතුරෙන් පහල සුජුමිනාවේ කොටස්වල හිතයාකාරීත්වය සමානා පරිදි සිදු නො වේ.

කොඳ ඇට පෙළ හේවත් කශේරුව ගැන ඔබ නිතර අසා ඇත. අපගේ ගරිරය,සැපුව තබා ගැනීමට අපට උපකාරී වන ප්‍රධානම ව්‍යුහය වන්නේ කොඳ ඇට පෙළයි. කොඳ ඇට ඔබට පිටතින් ද ස්පර්ශ කළ හැකිය. කොඳ ඇට පෙළ මැදින් මොලයේ සිට පහළට කට් ප්‍රදේශය දක්වා ගමන් කරන සූපුමිනාව ගැන ඔබ අසා නො සිටින්නට පුළුවන.



කශේරුකාව

සූපුමිනාව අයත් වන්නේ ස්නායු පද්ධතියට ය. (මධ්‍යම ස්නායු පද්ධති)

මෙහි දී ඔබගේ ගරිර කොටස් අප්‍රාණික වීමට ප්‍රධානතම හේතුව ඔබගේ සූපුමිනාවට සිදු වූ හානියයි.

සුජුමිනාව

සුජුමිනාව යනු ස්නායු තන්තු මිටියකි. මෙහි ස්නායු ගෙල ලක්ෂ ගණනක් අඩංගු වේ. මෙහි දිග සාමාන්‍යයෙන් අගල් 18 - 20 පමණ වේ. සැණකම අගලක් පමණ වේ.

මෙය ඇත්තෙන්ම දුරකථන පණිව්ච ගෙනයන රහැන් මිටියක් බදුය. එනම් රහැනක් තුළ ඉතා කුඩා කම්බි විශාල ප්‍රමාණයක් ඇත. මෙම රහැනට හානියක් සිදු වූ විට පණිව්ච ඩුවමාරුව සිදු නො වේ.

අපගේ ගරිරයේ සිදුවන සියලු ක්‍රියා පාලනය වන්නේ මොළයෙනි. ගරිරය හොඳින් පාලනය වීමට නම් ගරිරයේ අනෙකුත් අවයවවලින් මොළයට පණිව්ච පැමිණිය යුතුය. එමෙන් ම මොළයේ සිට පණිව්ච අනෙකුත් අවයව කරා ගමන් කළ යුතුය.

අප කරන බොහෝ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පණිව්ච මොළයෙන් ආරම්භ වී අවශ්‍ය අවයව (මාංග පේඟි, මුත්‍රාගය, අන්තු වැනි තැන් කරා පැමිණිය යුතුය.

අප ගරිරය තුළ එවැනි මාංග පේඟි 600කට වඩා වැඩි ගණනක් ඇති අතර ඒවා සියල්ලම ක්‍රියාත්මක වන්නේ මොළයේ සිට කුමානුකුලව එන පණිව්ච මගිනි. එමගින් සියුම් වාලක හැකියාවන් මනාව සමායෝජනය වී ඉතා නිවැරදිව සිදු වේ.

මොළය හා අනෙකුත් අවයව අතර පණිව්ච ගෙන යාම සුජුමිනාවේ ප්‍රධානම කාර්යය වේ. එබැවින් සුජුමිනාවට හානි වූ විට මොළයේ හා අනෙකුත් අවයව අතර පණිව්ච ඩුවමාරුව සිදු නො වේ. එම නිසා සුජුමිනා අනතුර සිදු වූ ස්ථානයෙන් පහළ කොටස අප්‍රාණික වේ.

අනතුරෙන් පහළ කොටසේ අනෙකුත් පද්ධතිවල ක්‍රියාකාරිත්වයට බලපෑම ඇති කරයි. මේ නිසා අතුරු ආබාධ ඇති විය හැකි ය. නිදුසුනක් ලෙස සමෙහි දැනීම නොමැති නිසා පීඩන තුවාල ඇති විය හැකි ය. පාදවල මාංග ජේජි අත්‍යිය බැවින් රැඹිරවාහිනී තුළ (කිරා තුළ) රැඹිරය එකතු වීමෙන්ද්‍රවසා තාල තුළ වසා තරලය එකතු වීමෙන් ද පාද ඉදිමිය හැකි ය.

එමෙන් ම මුත්‍රාගයේ හා අන්තු (බඩාල්) ජේජිවලට මොළයේ සිට පණිව්ච නො ලැබෙන නිසා මුත්‍රා පාලනයකින් තොරව සිදු විය හැකි ය. එබැවින් මුත්‍රා පාලනය සඳහා කැනීටරයක් දැමීම සිදුවේ.

ඇතැම් විට පෙර පරිදිම එදිනෙදා කටයුතු කර ගැනීමට නො හැකි විය හැකි ය. එහෙත් එදිනෙදා ක්‍රියාකාරකම් හැකිතාක් දුරට තතියම කර ගැනීමට බොහෝ විකල්ප ඇත. දැනට අප්‍රාණික වූ ගරිර කොටස් අතුරු ආබාධවලින් ආරක්ෂා කිරීම හා සක්‍රිය කොටස් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය ප්‍රහුණුව ප්‍රතරුත්ථාපන ක්‍රේඛායමෙන් ලබා දෙනු ඇත.

14.2 සුජුමිනා හානියක් සිදු වූ පසු ගරිරයට කුමක් වේද?

සුජුමිනා හානියක් ගරිරයට බලපාන ආකාර අනුව ප්‍රධාන කොටස් 2කි.

Tetraplegia (වෛට්ටුප්ලේජියා)

මෙහිදි අත සහ පා යන 04 අප්‍රාණික වී ඇත. තවද මීට අමතරව උරස, උදරය, ග්‍රෑශ්නිය, මුත්‍රාගය, අතවලින් ඇති මාංග ජේජි ද අප්‍රාණික වී ඇත. මෙහිදි සුජුමිනාවට ග්‍රයිඩ් ප්‍රදේශයෙන් හානි සිදු වී ඇත.

Paraplegia (පැරප්ලේජියා)

සුජුමිනාවේ ගේඩ් (බෙල්ල) ප්‍රදේශයෙන් පහළ කුමන ස්ථානයක් හානි වූවද පැරප්ලේජියා නම් වේ. සුජුමිනාවේ පහළම ප්‍ර දේශවලට (ත්‍රිකාස්පික) හානි සිදු වී ඇත විට උරස හා උදරයට බලපෑමක් තැත.

නමුත් මෙය පාද වලට අනිවාර්යයෙන් බලපා ඇත. අත් වලට කිසිදු බලපැමක් සිදු වී නොමැතිනිසා අත් වලින් සිදු කරන කාර්යයන් සියල්ල සිදු කළ හැකිය.



සුෂ්ප්‍රමිනාවට හානි සිදු ස්ථානය හා හානියේ ප්‍රඛලතාවය අනුව අප්‍රාණික වන මාරු ජේඩ් ප්‍රමාණය තිරණය වේ.

අප්‍රාණික වන මාරු ජේඩ් ප්‍රමාණය හා සුෂ්ප්‍රමිනා අනතුරකින් පසු සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කරන මාරු ජේඩ් ප්‍රමාණය අනුව එදිනෙදා වැඩ කොතරම් දුරට ස්වාධීනව කර ගැනීමට හැකි වේ දැයි තිරණය වේ.

කෙසේ වෙතත් වෙදාහමය ප්‍රනරුත්පාපනයේ ප්‍රධාන අරමුණ වන්නේ දැනට ක්‍රියා කරන මාරු ජේඩ් හා අනෙකුත් කාර්යයන් උපයෝගී කරගෙන විකල්ප ක්‍රම සහ ආධාරක උපකරණ හාවතා කරමින් හැකි තරම් දුරට ස්වාධීනව එදිනෙදා වැඩකටපුතු කිරීමට තුරුපුරුදු කර ගැනීමයි. මෙය ඉතා සංකීරණ ක්‍රියාවලියක් වන අතර ඔබගේ සහ ඔබගේ පවුලේ සමාජිකයන්ගේ ද සහයෝගය අත්‍යවශ්‍ය වේ.

සුෂ්ප්‍රමිනා අනතුරකින් පසු තොයෙකුත් සංකුලතා තම ජීවිත කාලයේදී ඇති විය හැකි බැවින් ප්‍රනරුත්පාපන කණ්ඩායමෙන් නිතරම තොරතුරු ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා දැනට ජාතික රෝහලේ පිහිටා ඇති සුෂ්ප්‍රමිනා අනතුරු පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ (53 වාවිටුව) සහය ඔබට ලබා ගත හැකිය.

14.2.1 සුෂ්ප්‍රමිනාවට සිදු වූ හානියේ ප්‍රඛලතාව

මෙය ප්‍රධාන වගයෙන් කොටස් දෙකකට වර්ග කරනු ලැබේ. එනම්, සම්පූර්ණ සුෂ්ප්‍රමිනා අනතුරු හා අසම්පූර්ණ සුෂ්ප්‍රමිනා අනතුරු ලෙසය. අසම්පූර්ණ සුෂ්ප්‍රමිනා අනතුරු වර්ග කිහිපයක් ම ඇත. එයට හේතු වන්නේ සුෂ්ප්‍රමිනාවේ කිසියම් මට්ටමක ඉදිරිපත්, පසුපස, මධ්‍යම කොටස යන ස්ථානවලින් එක් කොටසකට පමණක් හානි වී ඇනෙකුත් ස්ථාන සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කිරීමයි.

14.2.2 සුෂ්ප්‍රමිනාවේ හානි වූ ස්ථානය (මට්ටම)

සුෂ්ප්‍රමිනාව මොළයේ පහළ කෙළවරින් පටන් ගෙන කට දක්වා ප්‍රදේශය දක්වා (කොන්දේ පහළ කොටස) ගමන් කරයි. එබැවින් සුෂ්ප්‍රමිනාවේ කුමන ස්ථානයකට හානි වී ඇත්දැයි දැන ගැනීම වැදගත්වේ.

සුපුමිනාව ප්‍රධාන ප්‍රදේශ 4කට බෙදුනු ලබයි. එනම්, ගෙගේ (බෙල්ල ප්‍ර දේශය, උරස් කට් හා ත්‍රිකාස්ටීක) යනුවෙති.

සුපුමිනාවේ ස්නායු යුගල 31 ඇති අතර එම ස්නායුවලට අදාළ සුපුමිනාවේ ස්ථානය ඇත.

ඒ අනුව ගෙගේ ප්‍රදේශයේ සුපුමිනාවේ C1, C2, C3, C4, C5, C6, C7, C8, ස්ථාන 8 කින් ආරම්භ වන (වම් හා දකුණු වශයෙන්) ස්නායු යුගල 8ක් ඇත.

උරස් ප්‍රදේශයේ T1, T2, T3, T4, T5, T6, T7, T8, T9, T10, T11, T12 වශයෙන් ස්ථාන 12කින් ආරම්භ වන ස්නායු යුගල 12 ඇත.

කට් ප්‍රදේශය L1, L2, L3, L4, L5 වශයෙන් ස්ථාන 5කින් ආරම්භ වන ස්නායු යුගල 5ක් ඇත.

ත්‍රිකාස්ටීක ප්‍ර දේශයෙන් S1, S2, S3, S4, S5 වශයෙන් ස්ථාන 5කින් ආරම්භ වන ස්නායු යුගල 5ක් ඇත. (අනු ත්‍රිකාස්ටීක එක් ස්නායු යුගලක් ඇත)

බලගේ සුපුමිනාවට හානියක් සිදු වී ඇත්තම් ඉහත සඳහන් සුපුමිනාවේ ස්ථානවලින් එක් ස්ථානයකට හෝ ස්ථාන කිහිපයකට හානි සිදු වී තිබිය හැකි ය.

එබැවින් මබට සුපුමිනා හානියක් සිදු වී ඇත්තම් එය අසම්පුර්ණ හෝ අසම්පුර්ණ හානියක් ද යන්න දැන ගත යුතුය

මෙම සඳහා ලොව බහුලව ම හාවිතා කරන්නේ එක ම කුමවේදයකි. එනම් එය ASIA අයිම වේ. ඇමරිකා සුපුමිනා අනතුරු සංගමය විසින් සම්මත කරගෙන ඇති ඇගයීම් කුම වේදය මෙය වේ. (American Spinal Injury Association)

බලගේ වලන යම් මට්ටමකට සිමා වුවත් මනිස් සිරුරේ ප්‍රධානතම අවයවය වන මොළයේ ක්‍රියාකාරීත්වයට හානියක් සිදු වී නොමැති නිසා මොළය හා අනෙකුත් ක්‍රියාකාරී අවයව වලින් ප්‍රයෝගන ගැනීමේ හැකියාව තවමත් ඇති බව අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වේ.

ASIA - B යනු අනතුරු වූ ස්ථානයෙන් පහළ කොටසේ සංවේදන ඇත. නමුත් වලන හා සංවේදන නොමැත.

ASIA - C යනු අනතුරෙන් පහළ වලන ඇති නමුත් එම වලන එදිනේදා කාර්යයන් කර ගැනීම සඳහා ප්‍රමාණවත් නැත.

ASIA - D යනු අනතුරෙන් පහළ වලන හා සංවේදන සාමාන්‍ය ආකාරයෙන්ම පවතින බවය

Eg - ASIA - A - C5 යනු සම්පුර්ණ සුපුමිනා අනතුරක් වන අතර සුපුමිනාවේ C5 ස්ථානයෙන් පහළ කොටසට මොළයේ සිට පණීවුඩ් සම්පුර්ණයෙන්ම නොයෙන බවයි.

ASIA - C - _{T5} යනු,

සුපුමිනාවේ C1 ස්ථානයේ සිට C5 දක්වා ස්ථාන අතර සාමාන්‍ය ආකාරයට ක්‍රියා කරන බවත් C6 පහළ කොටසට මොළයේ සිට පණීවුඩ් එන නමුත් එමගින් යම් මට්ටමකට වලන සිදු කර ගත හැකි වුවත් එදිනේදා වැඩ කර ගැනීමට තරම එය ප්‍රමාණවත් නොවන බවත්ය.

පහලෙස්වන පරිචේෂ්දය

ආකාතය



ඔබට හෝ ඔබගේ රෝගියාට ආසානය සඳහා ඇත්තේ...

ආසානය සමහර අවස්ථාවන්හිදී ලැබුන් ඇටුක් (brain attack) ලෙසද හැඳින්වේ. මොළයට රුධිර සැපයුම අඩාල වීමෙන් ආසානය ඇති වේ. එසේ වූ විට මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීමෙන් රෝගියාට අංශභාග තත්වයක් ඇති වීම හෝ පහත සඳහන් රෝග ලක්ෂණ පහළ වීම සිදු වේ. ආසානය දෙයාකාරයකින් හට ගනී.

15.1 ඉස්කීමියා ආසානය (Ischemic attack)

හෙවත් මොළයට රුධිරය ගෙනයන නාලයක් අවහිර වීමෙන් ඇති වන ආසානය. මෙය රුධිර නාලයක මෙදය (කොලස්ටරෝල්) තැන්පත් වීම නිසා ලේ කැටියක් හිර වීම නිසා ඇති විය හැකි ය.

15.1.1 අක්තභාත ආසානය (Haemorrhagic stroke)

මෙහිදී සිදු වන්නේ රුධිර පිඩිනය නිසා මොළයේ රුධිර නාලයක් පිළිරි යාමයි. මේ නිසා මොළය තුළට රුධිරය වහනය වීමක් සිදු වේ.

15.1.2 සියුම් ආසානය (mini stroke)

මෙහිදී මොළයේ රුධිර නාලයක අර්ධ අවහිර වීම නිසා කෙටි කාලයකට රුධිර සැපයුම අඩාල වීමක් සිදු වේ. රුධිර සැපයුම නැවත සුළ වේලාවකින් යථා තත්වයට පත්වන නිසා මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ද මිනිත්තු කිහිපයකින් හෝ පැය කිහිපයකින් සමනය වේ. ආසානය ඉක්මනින් හඳුනා ගැනීමට එහි රෝග ලක්ෂණ දැන සිටීම වැදගත්ය.

බහුල රෝග ලක්ෂණ

හඳුසියේම හට ගන්නා,

- * මුහුණ හා ගරීරයේ එක් පසක පණ නැති වීම හෝ හිර වැටීම.
- * කතා කිරීමේ හෝ කතාව තේරුම් ගැනීමේ අපහසුතාව හෝ හඳුසි මානසික ව්‍යාකුලත්වය.
- * එක් ඇසක හෝ දැසේම පෙනීම නැති වීම හෝ ද්විත්ව දරුණ (double vision) පෙනීම.
- * ඇවිදීමේ අපහසුතාව, සම්බරතාවයක් තොමැති වීම හෝ කරකැවිල්ල.
- * හඳුසියේ ඇතිවන ඉතා තදබල හිසරදය.

සිවී (CT) පර්ක්ෂාවකින් මොළයේ ආසානය ඇති වි තිබෙන ප්‍රදේශය හා උට හේතුව, රුධිර නාල අවහිර වීම හෝ රුධිර නාල ප්‍රපුරා යාම ද යන්න සොයා ගත හැකිය.

ආසානය වැළදී ඇති ඔබට තිබිය හැකි ගැටුව නිරාකරණය කිරීමට වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කරන්නේ කෙනෙක්ද?

ඔබට වෛද්‍යවරයෙකු ප්‍රමුඛ ආසාන කණ්ඩායමක් මගින් ප්‍රතිකාර ලබා දේ. එහි පහත අය ඇතුළත් වෙති.

හෙදිය	: රෝහලේ නැවති සිටින කාලය තුළ ඔබගේ ගල නාළයට දමා ඇති බටයෙන් ආහාර ලබා දීම හා මූත්‍රා කැඩිවරය තබන්තුව ආදි දෙනික කටයුතු සිදු කරයි.
හොත්වික්න්සකවරයා	: ඔබගේ අත් පා වලනය හා සම්බරතාවය යථාතත්වයට පත් කර ගැනීමට උපකාරී වේ.
වසන්තිය වික්න්සකවරයා	: ආහාර ගැනීම ඇදුම ඇදීම වැනි දෙනික ක්‍රියා නැවත වර්ධනයට උපකාරී වේ.
කජන වික්න්සකවරයා	: ඔබගේ කජන හැකියාව වර්ධනයට උපකාරී වේ.
මානසික උපදේශවරයා	: ඔබගේ හා පවුලේ අයගේ මානසික සම්බරතාව පවත්වාගෙන යාමට හා මානසික පීඩනය සැහැල්ලු කිරීමට උපකාරී වේ.
සමාජ සේවා නිලධාරයා	: ආසාත රෝගීන්ට අවශ්‍ය ආධාර උපකාර ලබා දී ඔබ යළි ස්වාධීන කිරීමට උපකාරී වේ.

ආකාතය (Stroke)

ඔබට ගෙදර යා හැක්සේ කවතුද?

ආසාත රෝගීයෙකු රෝහලට ඇතුළත් කළ වහාම ඔහුට විශේෂ ප්‍රතිකාර හා පැය 24 පුරාම හෙද සන්කාර අවශ්‍ය වේ. මූල්‍ය සති කිහිපය තුළ රෝගයේ සැලකිය යුතු සුව්‍යීමක් ඇති වේ. රෝගීයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිය යුතු පමණින් යහපත් අතට හැරුණු පසු රෝගීයාට රෝහලන් පිට වී යා හැකි නමුත් පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉත්පසු ද දිගට ම කරගෙන යාම ඉතා වැදගත් ය.

රෝගී පුනරුත්ථාපනය

මෙම ක්‍රියාවලියේදී රෝගීයාට හැකිකාක් දුරට තනිව ම තමන්ගේ එදිනෙදා කටයුතු කර ගැනීමට හැකියාව ලබා දීම හා අහිමි වී ගිය හැකියාවන් ඇත්තාම් ඒවා නැවත අති කර ගැනීමට හෝ ඒ වෙනුවට නව ක්‍රම ඉගැන්වීමක් සිදු වේ. එමගින් රෝගීයාට පෙර මෙන් ස්වාධීන ජ්විතයක් ගත කිරීමට හැකියාව ලබා දේ.

ආකාත කණ්ඩායමක් යනු කුමක්ද?

ඔබ රෝහලට රැගෙන ආ අවස්ථාවේ සිට ඔබ රැක බලා ගන්නා සහ ප්‍රතිකාර කරන කණ්ඩාවමයි.

මෙම කණ්ඩායමට වෛද්‍යවරයෝක්, හෙදියක්, හොත් වික්න්සකවරයෝක්, වෘත්තිය වික්න්සකවරයන්, භාජා හා කජන වික්න්සකවරයන්, මනෝ උපදේශකවරයන් සහ සමාජ සේවා නිලධාරීන් ඇතුළත්ය.

රෝගී උපස්ථායකයන්ට උපදේශ කිහිපයක්

- * ආසාත රෝගීන් බොහෝ දෙනෙකුට හඳුසියේ ඇති වූ රෝගී තත්ත්ව තිසා කළකිරීමක් ඇතිවන බැවින්, ඔහුට හෝ ඇයට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්ය.

- * රෝගියා රක බලා ගැනීමේදී උපස්ථායකයා රෝගියාගේ ආබාධය ඇත්තේ සිටීම සුදුසුය.
- * ඉවසීමෙන් කටයුතු කරන්න. රෝගියා අධේර්යමත් වන දේ පැවසීමෙන් වළකින්න.
- * නිරන්තරයෙන් රෝගියා දිරිමත් කරන්න.

ආකාන රෝගියෙකුගේ පවුලේ කාමාජීකයන් සඳහා ඔවුනක් !

◆ ඉවසීමෙන් කටයුතු කරන්න

රෝගීන් පුනරුත්ථාපනය දිගු කාලීන ක්‍රියාවලියකි.

◆ ධනාත්මකව සිනන්න

නිරන්තර දිරිමත් කිරීම හා අගය කිරීම රෝගීන්ගේ මෙන් ම පවුලේඳායගේ ද ආත්ම විශ්වාසය වැඩිකරයි.

◆ රෝගියට හැකිතාක් ඔහුගේ වැඩ කර ගැනීමට ඉඩදෙන්න.

සැමදෙනාට ම ගැලපෙන දිනවර්යාවක් සකස් කරගෙන රට අනුව කටයුතු කරන්න.

තමන් වෙනුවෙන් ද කාලය වෙන් කරගන්න.

ආකානය වළක්වා ගැනීම

පහත සඳහන් අවදානම් සාධක පාලනය කර ගැනීම මගින් ආසාතයට ගොදුරු වන්නන්ගෙන් 80% කට පමණ ආසාතය වළක්වා ගත හැකි ය.

- * අධි රුධිර පිඩිනය
- * ව්‍යායාම මදිකම
- * තරබාරුකම
- * දියවැඩියාව
- * දුම් පානය
- * මත්පැන්
- * සෞඛ්‍යයට අහිතකර ආහාර සත්කාර
- * රුධිරයේ කොලොස්ටරෝල් වැඩිවීම

ආක්‍රිත ගුන්ථ හා වෙබ් අඩවි

- * www.who.int/country/lk/en
- * apps.searo.who.int/PDS-DOCS/B4950.pdf
- * <http://www.ada.gov/discript/reg3a/figA3ds.Htm>
- * <http://en.wikipedia.org/wiki/wheelchair>
- * www.slspinalcord.org
- * www.ason.org
- * **The Sri Lanka Stroke Clinical Registry**
- * ආබාධිත බව පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම - සමාජසේවා අමාත්‍යාංශය
- * Youth and development - National Human Development Report - 2014
- * CBR Guidelines Introductory booklet - World Health Organization
- * National Policy on Disability for Sri Lanka - Ministry of Social Services
- * ආබාධ සහිත පුද්ගලයන්ට රැකියා ලබා දීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය - කමිකරු හා කමිකරු සබඳතා අමාත්‍යාංශය
- * ස්වාධීන දිවියකට දැනුම හා කුසලතා - සමාජ සේවා අමාත්‍යාංශය
- * Design Considerations on Accessibility for persons with Disability - Ministry of Health
- * ඔව්සම - මානෙල් වික්වෝරියා ලියනගේ
- * Professional Social Worker - National Institute of Social Work
- * ප්‍රහුණු අත්පොත - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය - 2016
- * Guidelines on the provision of Manual wheelchairs - World Health Organization ISPO, USAID
- * Guidelines for Child Development Centers
- * සමාජ වැඩ කාස්ත්‍රීය සංග්‍රහය - ජාතික සමාජ සංවර්ධන ආයතනය
- * ශ්‍රී ලංකා සමාජ සුහාදනය උදෙසා JICA ස්වේච්ඡා සේවකයින්ගේ දායකත්වය - ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය - ශ්‍රී ලංකාව

සටහන්

